


27 වන කාණ්ඩය

17 වන කලාපය

බදද

1983 දෙසැම්බර් 21



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)



අන්තර්ගත ප්‍රධාන කරුණු

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය :


මහජන ආරක්ෂක ප්‍රකාශනය

ප්‍රශ්නවලට වාර්ෂික පිළිතුරු

විසර්ජන පතත් කෙටුම්පත, 1984 [විසිහතරවන වෙන් කල දිනය] :

[ශීර්ෂ 187 (රාජ්‍ය වැඩිලි) : ශීර්ෂ 185 (ජනතා වතු සංවර්ධන)] කාරක සභාවෙහිදී සලකා බලන ලදී

පරිපූරක මුද්‍රල : ගොඩනැගිලි දෙපාර්තමේන්තුව—පොද්ගලික පඩිනඩි ආදිය



දැනටී ලාභමිච්චිප

(විකල්ප)



වෛද්‍ය ඉති

(සමස්ත සේවක)

ප්‍රකාශන සභාව

[සමස්ත සේවක] 1923 අගෝස්තු 21
අංක 17 (පබ්ලිකේෂන් 23) : 1923 අගෝස්තු 21
206

පබ්ලිකේෂන් 23
අංක 17

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

சனாதிபதியிடமிருந்து வந்த செய்தி :

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1984 [ஒதுக்கப்பட்ட இருபத்துநான்காம் நாள்] :

குழுவில் ஆராயப்பட்டது [தலைப்பு 187 (அரசு பெருந்தொட்டங்கள்); தலைப்பு 185 (ஜனநா பெருந்தொட்ட அபிவிருத்தி)]

குறைநிரப்புத் தொகை : கட்டடத் திணைக்களம்—ஆளுக்குரிய வேதனம்

Volume 27
No. 17

Wednesday
21st December 1983

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

MESSAGE FROM THE PRESIDENT:

Public Security Proclamation

ORAL ANSWERS TO QUESTIONS :

2-ச 074279-3.300 (83/12)

APPROPRIATION BILL, 1984 [Twenty-fourth Allotted Day] :

Considered in Committee (Head 187 (State Plantations);
Head 185 (Janatha Estates Development))

SUPPLEMENTARY SUPPLY: DEPARTMENT OF
BUILDINGS - PERSONAL EMOLUMENTS

பாதுரணுமன்ரு விவரதுண்கள்

(மணர்)

புதுரணுமன்ரு

(புதுரணுமன்ரு)

புதுரணுமன்ரு

புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)
புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)
புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)
புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)

புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)
புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)
புதுரணுமன்ரு 1984 (புதுரணுமன்ரு)

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

APPROPRIATION BILL, 1984 (Twenty-fourth Allotted Day):
Considered in Committee (Head 187 (State Planning))
Head 185 (Land and Urban Development)
SUPPLEMENTARY SUPPLY DEPARTMENT OF
BUILDINGS - PERSONAL EMOLUMENTS

MESSAGE FROM THE PRESIDENT
Public Security Proclamation

ORAL ANSWERS TO QUESTIONS
2-8 07470-2300 (02/17)

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1983 දෙසැම්බර් 21 වන බදාදා
புதன் கிழமை, 21 டிசம்பர் 1983
Wednesday, 21st December 1983

ප්‍ර. සා. 10 ට පාර්ලිමේන්තුව රැස් විය. නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වේද්‍යරත්න මහතා] මූලාසනාදායී විය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்னா] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

ජනාධිපති තුමාගෙන් ලත් සන්දේශය
சனாதிபதியிடமிருந்து வந்த செய்தி
MESSAGE FROM THE PRESIDENT

මහජන ආරක්ෂක ප්‍රකාශනය
பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்
PUBLIC SECURITY PROCLAMATION

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

There is a Message from His Excellency the President.

“ ශ්‍රී ලංකා ජනාධිපති
இலங்கையின் சனாதிபதி
PRESIDENT OF SRI LANKA

No.IS/133.

Colombo, December 7, 1983.

Hon. Mr. Speaker,

By Proclamation dated December 17, 1983, and made under section 2 of the Public Security Ordinance (Cap 40), as amended by act, No.8 of 1959 and Law No. 6 of 1978, I have declared that the provisions of Part II of the aforesaid Ordinance shall come into operation on December 18, 1983, throughout Sri Lanka.

2. In compliance with paragraph (4) of Article 155 of the Constitution, I do hereby communicate to Parliament that the reason for making the Proclamation as aforesaid is for the preservation of public order - and the maintenance of supplies and services essential to the life of the community.

J. R. JAYWARDENE,
PRESIDENT.

Hon. Speaker of the Parliament.”

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

Supplementary Estimate No. 19 of 1983.—(Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways).

සහමේයය මත තීරණය යුතුයයි නියෝග කරන ලදී.
சபாபிடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது.
Ordered to lie upon the Table.

පෙත්සම්
மனுக்கள்
PETITIONS

සේ. වින්සන්ට් පෙරේරා මහතා (සවිධන්තෝට්)
(திரு. கே. வின்சன்ட் பெரேரா — யட்டியாந்தோட்டை)
(Mr. K. Vincent Perera - Yatiyantota)

ගරු කථානායකතුමා, සවිධන්තෝට් තෝරන්දල පරුස්සැල්ල පාරේ පදිංචි ජී. එම්. ජී. ඩේවිඩ් මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම ඉදිරිපත් කරමි.

අනුර ඩේවිඩ් මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(திரு. அனூர பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதுவர்)
(Mr. Anura Bandaranaike - Leader of the Opposition)

I present a petition from Mr. M. A. Premaratne of N/Ginigathhena Madya Maha Vidyalaya, Ginigathhena.

මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතුයයි නියෝග කරන ලදී.
பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.
Ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்ப்புல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 1.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමිනිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)
(Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

On behalf of the Hon. Minister of Home Affairs, I ask for one month's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்றொரு நினாத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 2.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Hon. Minister of Lands and Land Development, and Minister of Mahaweli Development, I ask for three weeks time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்றொரு நினாத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 3.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Lands and Land Development and Minister of Mahaweli Development, I ask for three weeks' time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினா வை மற் றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 7.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives, I ask for one month's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினா வை மற் றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 8.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Textile Industries, I ask for one month's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினா வை மற் றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

පාර්ලිමේන්තුවේ කටයුතු

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

"That the proceedings on Item 2 and 6 of Public Business appearing on the Paper be exempted at this day's sittings from the provisions of Standing Order No. 23."

ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

විසර්ජන පනත් කෙටුම්පත, 1984

ஒதுக்கீட்டுச் சட்டமும், 1984

APPROPRIATION BILL, 1984

කාරක සභාවේ තවදුරටත් සලකා බලන ලදී—[ප්‍රගතිය දෙසැම්බර් 20]

[நியෝජ්‍ය කථානායකතුමා මූලාසනාරූප විය.]

ලැලුබිලි ගෙදුමුම ඉරායට්ටෙත්ත—[ප්‍රගතිය: 20 දෙසැම්බර්]
[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]
Considered further in Committee—[Progress : 20th December]

[MR. DEPUTY SPEAKER in the Chair.]

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Now we will take up Head 187, Ministry of State Plantations. The vote will be taken at 4 p.m.

187 වන ශීර්ෂය.—රාජ්‍ය වැවිලි අමාත්‍යවරයා

1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලනය සහ රාජ්‍ය වැවිලි වර්ධනය—පුනරාවර්තන වියදම. 4,01,000

தலைப்பு 187.—அரசு பெருந்தோட்டங்கள் அமைச்சர் நிர்வகிக்கப்பட்ட 1.—பொது நிர்வாகமும் அரசு பெருந்தோட்டங்களின் மேம்பாடும்—மீண்டுவருங் செலவு, ரூபா 4,01,000

HEAD 187.—MINISTER OF STATE PLANTATIONS

Programme 1—General Administration and Promotion of State Plantations—Recurrent Expenditure Rs. 401,000.

සරත් මුත්තේටුවෙගම මහතා (සලවාන)

(திரு. சரத் முத்தெட்டுவேகம் — கலவாளர்)
(Mr. Sarath Muttetuwegama—Kalawana)

ගරු සභාපතිතුමා, වැඩ සටහන රු. 10 කින් අඩු කළ යුතුය "යි මම යෝජනා කරනවා.

මේ ගරු සභාවේ කෙරෙන විවේචනවලට රාජ්‍ය වැවිලි සංස්ථාව වෙනුවෙන් පිළිතුරු දෙන්නට ගරු නියෝජ්‍ය ඇමතිතුමාට සිදු වී තිබෙනවා. නමුත් මෙයට තිබෙන විවේචන හා මෙහි තිබෙන අඩුපාඩුකම් උසුලන්නට නවත් හුඟක් ලොකු පිරිසක් ඉන්නට මිතු බව මම කියනවා. මෙය පුදුම අමාත්‍යාංශයක්. රාජ්‍ය වැවිලි සංස්ථාවයි ජනතා වතු සංවර්ධන මණ්ඩලයයි කියන්නේ අපේ රටේ සම්පත්වලින් තැන්තම් අපේ රටේ අපනයනයෙන් විශාල ප්‍රමාණයක් අයිති අමාත්‍යාංශ දෙකක්. මේ අමාත්‍යාංශ දෙකේ වගකිවයුත්තක් ගැන නමුත්තාත්තේ පොඩ්ඩක් කල්පනා කර බලන්න. කාලයක් තිස්සේ මේවා එක්තරා ඇමතිවරයෙක් යටතේ තිබුණි. මේවා ජනසතු කළ අවස්ථාවේ—එක්සත් පෙරමුණේ ආණ්ඩුව යටතේ—මෙය වෙනම අමාත්‍යාංශයක් හැටියට තිබුණි. මෙයට වෙනම ඇමතිවරයෙක් වගකිවිවා. මේ ආණ්ඩුව බලයට පත් වුවාට පසුවත් වෙනම ඇමතිවරයෙක් මෙය හැරවී යා. මොකක් නමුත් හේතුවක් තිසා—ඇමතිවරයාගේ අදහස්භාවය තිසාද මම දන්නේ නැහැ—එය ජනාධිපතිතුමා යටතට පවරාගෙන තිබෙනවා. මේ ආණ්ඩුවට සිදු වී තිබෙනවා, අමාත්‍යාංශ එකක් එක ඒ ඒ ඇමතිවරුන්ගෙන් ඉවත් කර ජනාධිපතිතුමා යටතට පවරාගන්නට. ඒක අශුභ ලක්ෂණයක්. නව විකක් කල්පන වීට මේ අතින් ඇමතිවරුන්ගේ අමාත්‍යාංශත් එසේ පවරා ගන්නට සිදු වෙයිද මම දන්නේ නැහැ. මෙය බරපතල ප්‍රශ්නයක්.

දැන් මෙය ජනාධිපතිතුමා යටතේ තිබෙන අමාත්‍යාංශයක්. ජනාධිපතිතුමාට තිබෙන අමාත්‍යාංශ බලන්න. ආරක්ෂක අමාත්‍යාංශය තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තිබෙනවා. ඒකට නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙහි සිටිනවා. ඒ නියෝජ්‍ය ඇමතිවරයාගෙන් මතීතවා තම් ඔක්කොම වැඩ කරන්නට වෙන්නේ ජනාධිපතිතුමාටයි. ඊළඟට වැවිලි සංස්ථාව තිබෙනවා. ජනවසම තිබෙනවා. මේ අමාත්‍යාංශවල කටයුතුවලට දිනපතාම පොද්ගලික අවධානය යොමු කරන්නට ජනාධිපතිතුමාට පුළුවන්කමක් නැහැ. ඒක අපි කවුරුත් පිළිගන්නවා. එතුමාට සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති සකස් කරන්නට පුළුවන්කම ඇති. විවිත් විට මේ අමාත්‍යාංශවල වැඩ කෙරෙන අන්දම ගැන සොයා බලන්නත් පුළුවන්කම ඇති. නමුත් ජනාධිපතිතුමාට මේවා ගැන පුද්ගලික අවධානය යොමු කරන්න මනුෂ්‍යයකු

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා

වතු වැඩකරන සේවක පිරිසගේ පඩිතඩි ගැන තීරණය කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ පඩිපාලක සභාවයි. නේ වතු වැඩකරන සේවකයන් වෙනුවෙන් පඩිපාලක සභාවක් තිබෙනවා. රබර් වතු වැඩකරන සේවක පිරිස වෙනුවෙන් පඩිපාලක සභාවක් තිබෙනවා. පොල්වතු වැඩකරන සේවකයන් වෙනුවෙන් පඩි පාලක සභාවක් තිබෙනවා. ඒ විටියට පඩිපාලක සභා වැඩි වශයෙන් දැන් ඇති කර තිබෙනවා. රත්තපුරයේ මෙය කියන වත්ත රබර් වත්තක්.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)
නේ වත්තක්.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)
නේ, රබර් දෙකම තිබෙනවා.

මේ වතු වැඩ කම්කරුවන්ට පඩි දෙන ආකාරය, ඔවුන්ට දෙන වෙනත් විශේෂ ආධාර ආදී සියල්ලක්ම ගැන තීරණය කරන්නේ පඩි පාලක සභාවයි.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)

ඒ වන්නේ පඩි ප්‍රශ්නයක් ගැන මම කීව්වේ, ඒ "ස්ටාර්ෆ්" එකේ සමහර උදවියගේ-කම්කරු උසාවියේ තීන්දුවකින් ආපු උදවියගේ-ප්‍රශ්නය සම්බන්ධයෙනුයි. නමුත් පඩි ප්‍රශ්නය පොදුවේ හැම වත්තකටම බලපානවා. මහනුවර දිසා ඇමතිතුමා මට අවසර දෙනවා නම් මම තත්ත්වය තව විකක් විස්තර කරන්නම්.

පඩි පාලක සභා තිබෙන බව ඇත්තයි. නමුත් මොකක්ද වුණේ කියා මහනුවර දිසා ඇමතිතුමා දන්නවාද? නේ පඩි පාලක සභාවෙයි, රබර් පඩි පාලක සභාවෙයි-පොල් පඩි පාලක සභාව ගැන කියන්න මම දන්නේ නැහැ. ඉන්නා කම්කරු නියෝජිතයන් යෝජනා කලා, අයවැය ලේඛනයෙන් වැඩි කළ අර රු. 100 දීමනාව ලබා දිය යුතුය කියා. නමුත් භාෂිතයන්ගේ සංගමයේ නියෝජිතයෝයි-භාෂිතයන්ගේ නියෝජිතයන් වශයෙන් ඉන්න වැඩි දෙනෙක් රජයේ අදාළ සංස්ථා දෙකේ නියෝජිතයෝ නම්-කම්කරු දෙපාර්තමේන්තුවෙන් පත් කර ඇති නියෝජිතයෝයි ඒ යෝජනාවට විරුද්ධ වුණා. ඒ අනුව බලන විට පඩි පාලක සභාවේදී රජය විරුද්ධ වුණේ කියා තමයි, ඒ කම්කරුවන්ගේ පඩිය වැඩිකරගන්න බැරි වුණේ. එම නිසා ඒක පඩි පාලක සභාවේ ප්‍රශ්නයක් කියා මහනුවර දිසා ඇමතිතුමාට ලේඛනයෙන් බේරෙන්න බැහැ.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)

නැහැ, එහෙම නොවෙයි. මට තවම මේ ප්‍රශ්නය පිරිසිදුව පැහැදිලි වුණේ නැහැ. එම නිසා ඒක පැහැදිලි කරගන්න ඕනෑ.

පඩි පාලක සභාවේ ඉන්නවා, තුන් පක්ෂයක්. භාෂිතයන් වෙනුවෙන් නියෝජිතයන් ඉන්නවා. කම්කරුවන් වෙනුවෙන් නියෝජිතයන් ඉන්නවා. මේ කී දිසානායකයාට අයිති නැති මධ්‍යස්ථ පුද්ගලයකුත් ඉන්නවා.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)
ආණ්ඩුවෙන් පත් කළ අය.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)

ආණ්ඩුවෙන් පත් කරන්නේ මධ්‍යස්ථ අය විතරයි. ඒ මිස ආණ්ඩුව කෙළින්ම පඩි පාලක සභාවේ කටයුතුවලට ඇතුළු ගන්නේ නැහැ.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)

ආණ්ඩුවෙන් පත් කළ අය භාෂිතයන්ගේ නියෝජිතයන්ගෙන් එක්ක එකට එකතු වෙලා විරුද්ධ වුණා. කම්කරුවන්ගේ නියෝජිතයන් ගෙන යෝජනාවට. එම නිසා තමයි, පඩි වැඩි නොවුණේ.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)

එහෙම නම් අපි පඩි පාලක සභා නීතිය වෙනස් කරන්න කියමු.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)

ඕනෑ දෙයක් කරල පඩිය වැඩි කර දෙන්න. අපට ඕනෑ, එව්වරයි.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)

මම හිතන හැටියට ඒක කම්කරු ඇමතිතුමාටයි. කම්කරු අමාත්‍යාංශයටයි අයිති වැඩක්. මම කියන්න බලාපොරොත්තු වුණේ මේකයි: පඩි පිළිබඳව අද යම්කිසි නීතියක් තිබෙනවා නම් එය පඩි පාලක සභාවේ අනුමැතිය ඇතිව ඇති වුණු එකක්. එම නිසා මේ නියෝජ්‍ය ඇමතිතුමාටත්, රාජ්‍ය වැවිලි සංස්ථාවටත්, ජනවසරවටත්, වෙන කාටත් එය වෙනස් කරන්න බැහැ. ඒකයි, මට පිරිසිදුව පැහැදිලි කරන්න ඕනෑ වුණේ.

අපි මෙතැනදී කරුණු පැහැදිලි කර ගත්තේ නැත්නම් වැඩ කරන ජනතාවගේ සිත් තුළ වැරදි අවබෝධයක් ඇති වන්න පුළුවන්. අද වතුකරයේ ජීවත් වන කම්කරුවන්ට ප්‍රශ්න තිබෙන බව මම පිළිගන්නවා. ලැබෙන පඩිය මදි වෙන්න පුළුවන්, ජීවන වියදම වැඩි නිසා. නමුත් මම එකක් කියන්න ඕනෑ. "යුනිසෝෆ්" ආධාර වැනි විදේශීය ආධාර යටතේ, ලෝක බැංකු ආධාර යටතේ අද වතුකරයේ ව්‍යාපූර්ණ වෙනස්වීම් කරගෙන යනවා. වතු වල තොර මැරකම් ගැන මම කතා කරන්නේ නැහැ. ඒවා කෙරෙන්නේ නැහැයි මම කියන්නේ නැහැ. සමහර තැන්වල තොරකම් කෙරෙන බව අපිත් දන්නවා.

නමුත් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපිත් සැහෙන උකස්උඩක් දක්වා කටයුතු කරනවා. අපි ඒවා ගැන නොයා බලනවා. ලෝක බැංකු ආධාර ක්‍රමයක් යටතේ අද අලුත් සැලැස්මක් අනුව අපේ පලාතේ නම් ඒ කම්කරු නිවාස හදාගෙන යනවා.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)

ඒ පලාතේ විතරයි.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)

රත්තපුර දිස්ත්‍රික්කයටත් ඒ වැඩ පිළිවෙළ ව්‍යාප්ත කරන්න කියා නියෝජ්‍ය ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
(නි.ප්‍ර. ආණ්ඩු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)
(Mr. Sarath Muttetuwegama)

ලෝක බැංකුව ඒ පැත්තට ඇවිත් නැහැ.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(නි.ප්‍ර. උපාය මාර්ග, ඒ. ඩී. ක්‍රියාකාරීත්වය)
(Mr. W. P. B. Dissanayake)

මම හිතන හැටියට නම් ලෝක බැංකුව පොදුවේ ලංකාවේ හැම තැනකටම ඇවිත් තිබෙනවා. රත්තපුර පැත්තට ගිහිත් නැත්නම් ඒ පැත්ත දක්වා ඒ යෝජනා ක්‍රමය දීර්ඝ කරන හැටියටත් මම ඉල්ලා සිටිනවා.

[කේ. අබේවික්‍රම මහතා]

මහනුවර දිසා ඇමතිතුමා ප්‍රකාශ කළ අන්දමට අද ලෝක ආධාර යටතේ විශේෂයෙන්ම කර්මාන්ත ශාලා දියුණු කරනවා. ඒ වගේම අලුත් වගාවල් ඇති කරනවා. වැඩ කරන ජනතාවට නිවාස ජලය හා වෙනත් පහසුකම් ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඉදිරි කාලයේදී වැඩ කරන ජනතාව වෙනුවෙන් පහසුකම් රාශියක් ඇති වෙනවාට කිසිම සැකයක් නැහැයි කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ.

අද රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතුවලින් විශාල ආදායමක් ලැබෙනවාය කියන එක මේ අවස්ථාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. ගාල්ලේ හතරවැනි මණ්ඩලය බොහොම සාර්ථක මණ්ඩලයක් හැටියට සලකන්න පුළුවන්ය කියා මම හිතනවා. මෙම මණ්ඩලයේ වැඩ කටයුතු සාර්ථක කිරීම සඳහා එහි සභාපතිතුමාත්, අධ්‍යක්ෂ මහත්වරුන් බොහොම උනන්දුවෙන් ක්‍රියා කරන බව මා දන්නවා. ඒ වගේම එහි කටයුතු සාර්ථකව සිදු වන බවත් අපි ඇත්තවශයෙන්ම පිළිගන්නවා. දැනට මෙහි වැඩ කරගෙන යන අන්දම අනුව ඉදිරි කාලයේදී මේ මණ්ඩලයේ වැඩ මට්ටම වඩා හුණක් සාර්ථක වන බවට මට කිසිම සැකයක් නැහැ. නමුත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ, මේ වතු වල සේවය කරන ප්‍රධාන නිලධාරීන්ට, - අධිකාරී මහත්වරුන්ට - මීට වඩා සහන සලසන්න ඕනෑ බව. අද ලාභය අනුව බෝතස් වශයෙන් හෝ වේවා, වෙනත් යම්කිසි දිරිගැන්වීමේ දීමනාවල් වශයෙන් හෝ වේවා බොහොම අඩු මුදලකුයි ගෙවන්නේ. මේ තරම් මුදල් හම්බ කරන යුගයක, මහත්සියට ගැලපෙන විධියට දිරිගැන්වීමේ දීමනාවල් නොදෙනවා නම් මේ අයගේ අවකාශය අඩු වෙන්න ඉඩ තිබෙන බව මා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. අද අධිකාරී කෙනෙකුට තමන්ගේ තත්ත්වය තබා ගන්නට සැහෙන විදහමක් යන බව විශේෂයෙන් තමුන්තාත්සේ දන්නවා ඇති. ඒ වගේම අධිකාරීවරයෙකුගේ ක්‍රියාකාරීත්වයේ තිබෙන දක්ෂතාවය උඩ විශාල මුදලක් රාජ්‍ය වැවිලි සංස්ථාවට ලබා ගන්නට පුළුවන්. එතෙම තම මහත්සියගේ වැඩ කරන, ඕනෑකමින් වැඩ කරන, අවබෝධයක්, බුද්ධියක් තිබෙන අය ගැන විශේෂයෙන් කල්පනා කර ක්‍රියා නොකලයේත් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ කනගාටුදායක තත්ත්වයක් ඇති වෙන්නට ඉඩ තිබෙන බව මා විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. ඒ නිසා කම්කරු ජනතාව ගැන කල්පනා කරන අතර, මේ ස්ථානවල ප්‍රධානත්වය අරගෙන, ක්‍රියා කරන අය ගැනත් අපි කල්පනා කරන්න ඕනෑ. මට දැනගන්න තිබෙන විධියට, ලාභ ඇති වූණේත් පාඩු වූණේත් දෙන්නේ එකම විධියේ දීමනාවක්. අන්ත ඒ විධියේ වැඩපිලිවෙලක් තුළින් කිසිම කෙනෙකු දිරිගැන්වීමට පුළුවන් වේවි යයි මම කල්පනා කරන්නේ නැහැ. අපේ ගරු මුදල් ඇමතිතුමාත්, ආණ්ඩුවත් වැවිලි ක්ෂේත්‍රයේත් විශාල ආදායමක් බලාපොරොත්තු වෙනවා නම්, වැවිලි ක්ෂේත්‍රය භාරව ක්‍රියා කරන අය ගැනත් සාධාරණව කල්පනා කර දිරිගැන්වීමේ වැඩපිලිවෙලක් ඇති කිරීම අත්‍යවශ්‍යයි කියන එකක් මා විශේෂයෙන් සඳහන් කරනවා. මා කල්පනා කරනවා, මම ඉදිරිපත් කළ තර්කය සාධාරණයි කියා.

මහනුවර දිසා ඇමතිතුමා ප්‍රකාශ කළ විධියට ඒ වැඩ කරන ජනතාව වෙනුවෙන් නිවාස ලබා දෙන්නට කටයුතු කරනවා; කුඩා දරුදරයන් ගේ ශ්‍රම සිද්ධිය සඳහා ක්‍රියා කරනවා; ඒ අයගේ අතිකුත් ශ්‍රම සාධන කටයුතු සඳහා ක්‍රියා කරනවා. එසේ වූණේ මේ ස්ථානවල පාලනය භාරව විශාල වගකීමකින් ක්‍රියා කරන අය ගැන අපි කල්පනා කරන්නේ නැතිනම් අපේ එක වැඩ පිලිවෙලක්වත් සාර්ථකව කර ගන්නට අමාරු වෙයි කියා මම හිතනවා. එම නිසා මේ ගැන කල්පනා කොට රාජ්‍ය වැවිලි සංස්ථාවෙන්-රජයෙන්- බුද්ධිමත් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි.

වැඩ කරන ජනතාවගෙන් සියයට එකක බද්දක් අය කිරීමට යෝජනා කිරීම ගැන කලාවාගේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුවගේ මහතා) සඳහන් කලා. මේක වැඩ කරන ජනතාවගෙන් පමණක් නොවෙයි, රජයේ සියලුම සේවකයන්ගෙන් අය කරන බද්දක. එම නිසා එයින් කොටසක් පමණක් මෙම බද්දෙන් නිදහස් කරන්නට පුළුවන් තත්ත්වයක් තිබෙනවාය කියා මම හිතන්නේ නැහැ. සමහර විට පසුගිය කාලපරිච්ඡේදය තුළ නොයෙක් අන්දමින් දුකට පත් වූණු ද්‍රවිඩ රජයේ සේවකයන්ටත් මේ බද්ද ගෙවන්න වෙයි. මේක එක කොටසකට පමණක් සීමා වූණු බද්දක් නොවෙයි. රජයේ සේවකයන් නැම දෙනාගෙන්ම අය කරන බද්දක් නිසා එයින් කොටසක් පමණක් නිදහස් කරන්නට කියන තර්කය කොයි අන්දමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙයිද කියා මට නම් වැටහෙන්නේ නැහැ.

විරුද්ධ පාර්ශ්වයෙන් මේ විධියේ තර්කයක් ඉදිරිපත් කරන්නේ වැඩ කරන ජනතාවට ඇති ආදරයක් නිසා නොවෙයි. දේශපාලන වශයෙන් කිසියම් වාසියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් බව කාටත් පැහැදිලියි.

ගරු සභාපතිතුමනි, මේ රටේ සාමය පවත්වාගෙන යෑමට ආධාර දීම අප ගැම දෙනාගේම යුතුකමක්. සාමය ආරක්ෂා කර ගන්නට බැරි වි තිබෙනවා නම් ඒ ගැම දෙයකටම අප ගැම දෙනාම වග කියන්න ඕනෑ. ඒ සාමූහික වගකීම අනුව මෙය අපට ගෙවන්නට සිදු වන දඩයක්ය කියා සැලකිය යුතු බවයි. මගේ මතය. එම නිසා කලාවාගේ ගරු මන්ත්‍රීතුමාගේ ඒ තර්කය වගකීමක් ඇති අය හැටියට අපට පිළිගන්න බැහැ.

ගරු සභාපතිතුමනි, සමහර විට සුළු සුළු අඩුපාඩුකම් ඇති වෙන්නට පුළුවනි. නමුත් රාජ්‍ය වැවිලි සංස්ථාවේ වැඩ පිලිවෙල ගැන මම සැහීමකට පත් වන බව අවංකවම ප්‍රකාශ කරනවා. සමහර විට නිවැරදි කළ යුතු තැන් තිබෙන්නට පුළුවනි. එසේ නිවැරදි කර ගැනීමෙන් මෙයට වඩා දියුණුවක්, ප්‍රගතියක් ඇති කර ගන්නට පුළුවන් නොයෙක් ස්ථාන ඇති. නමුත් සාමාන්‍ය වශයෙන් මෙහි කටයුතු ගැන අවධානය යොමු කලාම, රාජ්‍ය වැවිලි සංස්ථාව අපේ ප්‍රදේශය තුළ කරන කටයුතු ගැන මට සතුටු වන්නට පුළුවනි. මගේ සත්‍යෝදර ගාලු දිසා ඇමතිතුමාත් මගේ මේ අදහසට එකඟ වෙනවාය කියා මම හිතනවා. මා කලින් සඳහන් කළ විධියට මෙම මණ්ඩලයේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මහත්වරුන්, අධිකාරී මහත්වරුන් තමන්ට පැවරී ඇති වගකීම පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කිරීම අපේ සතුටට කාරණයක්. ඒ අනුව වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගතයක් තිබෙනවාය කියන ගැහිමක් අපට ඇති වෙනවා. එම නිසාම මෙවැනි වගකීමක් භාර ගෙන අවංකව ක්‍රියාකරන පිරිසට යුක්තියක්, සාධාරණයක් ඉෂ්ට වෙන්නට ඕනෑය කියන ගැහිමක් ඇතුළුවයි, මම ඒ අදහස් ඉදිරිපත් කළේ.

ගරු සභාපතිතුමනි, මේ රටේ ඉතාම වැදගත් ධන සම්පතක් වන වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධ වැඩ කොටස, රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් මේ තරම් හොඳින් කර ගෙන යෑම ගැන අපේ සතුට ප්‍රකාශ කරන අතර, රජයේ අනුග්‍රහය ඇතුළුව, ලෝක බැංකු ආධාර යටතේ මෙයට වඩා දියුණු තත්ත්වයකට වැවිලි කර්මාන්තය ගෙන එන්නට අවස්ථාව සැලසුවොයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් සමාජන කරනවා.

ප්‍ර. හා. 10.45

ලක්ෂමන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(**திரு. லக்ஷ்மன் ஜயகோடிராஜு - அத்தனாகல்ல**)
(Mr. Lakshman Jayakody-Attanagalla)

ගරු සභාපතිතුමනි, අපේ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමා පිනක් දහමක් කර ගන්නාවූ පුද්ගලයකු හැටියට අද කථනර බෝධියේ භාරකාරත්වය අරගෙන තිබෙන බව කවුරුත් දන්නවා. මගේ කථාව ආරම්භ කරන්නට පෙර මම එතුමාගෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. අපේ පත්සලකට පොච්ඡි ඉඩම් කැල්ලක් ලබා ගැනීමටයි, මම මේ කන්නලව්ව ඉදිරිපත් කරන්නේ, අකුරැස්සේ ගැටවල මලිඳුටු රත්නගිරි විහාරස්ථානයේ තඩත්තුව සඳහා විහාරස්ථානයේ ස්ථාමින් වගන්සේ අක්කර 2 ක කුඩා බිම් කැබැල්ලක් ඉල්ලා තිබෙනවා. මේ ඉඩම මුලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබුණා. අකුරැස්සේ ගරු මන්ත්‍රීතුමා ඒ ඉඩමෙන් අක්කර දෙකක් ලබා දෙන්නට කැමති වුණා. කැමති වි ඒ සම්බන්ධව කටයුතු කලා. එතුමාට පිං සිද්ධ වේවාය කියා මා ප්‍රාර්ථනා කරනවා. ඊටපසු මේ ඉඩම රාජ්‍ය වැවිලි සංස්ථාවට පැවරුණාට පසු එතුමා කවුරු හරි ගහලයෙක් මේක දෙන්න බැහැ කීවා. මම ඒක කීවේ වෙන කාරණයක් නිසා නොවෙයි. මේ රටේ තිබෙන සංස්කෘතික ලක්ෂණයන් තවදුරටත් රැක ගැනීම සඳහා බොහොම වැදගත් ලෙස බලපානවා අපට තිබෙන ආර්ථිකය. ආර්ථිකය තෑවී තිබෙන ප්‍රදේශවල සංස්කෘතියත් නැංවෙනවා. දෙසියග්නේ පිහිටයි. අද නේ මිල බොහොම හොඳයි. නේ මිල හොඳ කාලයේදී ලැබෙන ආදායම හොරකම් කර ගන්නට ඉඩ හොඳ කටයුතු කරන්නට ඕනෑ. අනාගතයේදී මම ඒ ගැන කියන්නම්. නමුත් මේ අවස්ථාවේදී මා නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඒ අක්කර 2 ක බිම් කැබැල්ල ඒ ස්ථාමින් වගන්සේට ලබා දෙන ලෙසයි. ගරු ස්ථාමින් වගන්සේ කෙනෙකුගේ කන්නලව්වක් තිබෙනවා. ඒ බිම් කැබැල්ල විහාරස්ථානයට ලබා දෙන්නය කියලා. ගරු ඇමතිතුමා ඒ ඉල්ලීම ඉෂ්ට කරාවිය කියා මම විශ්වාස කරනවා.

Mr. Chairman, it has been a privilege in this House always to discuss the subject of the plantations sector in this country and especially so at a moment when the plantations are doing fairly well after a prolonged period of drought.

On this occasion I must pay a tribute to Dr. Colvin R. de Silva. When he started the Ministry of Plantation Industry, he not only won the hearts of the workers, but also had the privilege of meeting some of the most competent planters of this country, by whom he was helped along as to how to resuscitate the plantation industry, and I must say that his term of office will go down in history as an important landmark in the plantation economy of this country.

We started the land reform during the last government, and whenever we come to this House, if there had been a drop in some sector or the other of the plantation industry, the accusation is made against us that it is the land reform that ruined it—the way we got about it.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(திரு. டபிள்யூ. பீ. பி. திஸாநாயக்க)
(Mr. W. P. B. Dissanayake)

May I point out to the hon. Member that I do not think any honourable member on that side or this side of the House has anything to say against the Land Reform Law.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Very good.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(திரு. டபிள்யூ. பீ. பி. திஸாநாயக்க)
(Mr. W. P. B. Dissanayake)

We all appreciate that it was one of the most appropriate and progressive bits of legislation that has been introduced in this House.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am very happy that the Government also now agrees that land reform—the policy and the Law that followed—has been accepted as a very progressive measure and one of the most important necessities of that time—(Interruption). I will come to the implementatin part of it, because that is gong to be the basis of my argument.

Now I must say this. We have heard this story from people of various walks of life, especially those who have been hindered by the Land Reform Law—those land-owners were the first people to say so it, then came he others who are their friends and supporters—that it is the land reform itself that ruined the plantation industry. But I would like to mention one thing. I have

with me the Report & Accounts, 1982, of the National Development Bank of Sri Lanka. Very competent persons are on the Board of Directors of the National Development Bank. I would like to give their names. they are Mr. C. A. Coorey, Chairman, Dr. W. M. Tilakaratna, Secretary to the Ministry of Finance & Planning, Dr. H. N. S Karunatilake, Senior Deputy Governor, Central Bank, Mr. L. Piyadasa, General Manager, Bank of Ceylon, Mr. P. B. Ratnayake, General Manager, People's Bank, Mr. S. Rajalingam, Director, Economic Affairs, General Treasury.

In their Report what have they got to say about this matter? I would like to read from page 7 of the National Development Bank Report for 1982 :—

“The continued steep decline in the output of tea after nationalization of all privately owned tea land under the Land Reform Act No. 1 of 1972, and the subsequent amendment No. 39 of 1975, does give rise to a basic question. Is this continued decline in output a reflection of a lack of incentives—the failure of prices to rise adequately in the face of increasing costs of production—or is it a result of a failure in management under state ownership? While it is not possible to come to any conclusion on the basic issue without careful examination of data, historical data on production and prices does leave room to speculate on the subject.”

This is very important. The Report specifically states that there is no room to speculate on this subject when you look into the historical data on production and prices.

“The output of tea has shown a clear upward trend from the post-war years, in the face of buoyant and rising prices which reached a peak in 1955–56, in international markets Thereafter, prices showed a progressive downward trend, culminating in a collapse of prices in 1969.”

You can just imagine, this was long before the Land Reform Law came in. Then, Sir, the Report gives a very interesting table.

In 1960 the total tea production was 197.5 million kgs.; in 1965 when the new Government came in, it rose to 228.4 million kgs. The UNP Government came in, in 1966 or 1965. In 1966 the total production was 222.5 million kgs. and in 1970 it came down to 212.5 million kgs. There was no land reform then. In 1970, the SLFP Government came into power. From a production of 212.5 million kgs. in 1970, it ended up at 208.6 million kgs. in 1977. It was a constant period, production ranging from 212 to 208 million kgs. There was just a minor fluctuation there.

Then, in 1977 from 208.6 million kgs., it dropped to 199.0 million kgs. in 1978. That was your performance. Then it went up a little, to 206.4 million kgs. in 1979, and came down to 191.4 million kgs. in 1980—a drop again. In 1981 total production went up to 210.1 million kgs. and in 1982 it had the famous drop to 187.8 million kgs.

So you cannot say that it was during the period of the SLFP Government that this happened.

[புள்ளிப்பதிவு செய்தல்]

In the first SLFP period there was an increase. There was a decrease in the first UNP period. There was a fluctuation in the second SLFP period and a major fluctuation with a drop in the second UNP period.

புள்ளிப்பதிவு செய்தல் (புள்ளிப்பதிவு செய்தல்)

(திரு. எம். எச். கே. ஜகத்சேன — அம்பலாங்கொடை)

(Mr. M. H. K. Jagathseena-Ambalangoda)

Mr. Chairman, I would like at this time to rise to a point of Order in regard to what the hon. Member for Attanagalla is saying. He is trying to show that there has been an increase during the period.

புள்ளிப்பதிவு செய்தல்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

You can answer me when you speak.

புள்ளிப்பதிவு செய்தல்

(திரு. எம். எச். கே. ஜகத்சேன)

(Mr. M. H. K. Jagathseena)

I am just giving you—

புள்ளிப்பதிவு செய்தல்

(தலைவர்)

(The Chairman)

Order, please! It is not a point of Order. You may explain that in your speech. You are down to speak. In your speech you can refer to this.

புள்ளிப்பதிவு செய்தல்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

The Report further states :

“Output in 1982 at 188 mn. kg. is 82.3 per cent of the record output of 228.4 mn. kg. achieved in 1965. Perhaps, the low output of 1982 is part the result of the widespread drought conditions that prevailed in the Island. The steeply declining trend in output, in the context of an open economy with a unified exchange rate”-

Please mark that !

“—however, does leave room to think that this slide in production may be related to poor management response to changes in prices and costs of production in the context of a system of state ownership and management of plantations.”

Therefore, you cannot turn round and say that you are going to doubt the Report that has been given by some of the best men in this country. I will give this to you to study.

புள்ளிப்பதிவு செய்தல் (புள்ளிப்பதிவு செய்தல்)

(திரு. சந்திரா கருணாரத்ன — இராசாங்கப் பிரதி அமைச்சர்)

(Mr. Chandra Karunaratne Deputy Minister of State)

Shall I point out something to you ? How much of land went under alienation ?

புள்ளிப்பதிவு செய்தல்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

You can answer me when you reply. The point I am making is this. According to this Report the low output was perhaps due to the massive drought. So it is not fair for this Government to turn round and say it was due to the SLFP government, without getting the data, without collecting historical data, without getting the other price factors and without finding the fluctuation of the market. Today, I read in the newspapers that the devaluation has taken place to Rs. 25 per dollar. All these factors have contributed to this. So I hope the Hon. Deputy Minister will look into this matter and let us have a full report on the situation that our plantation economy is going to be.

I would also like to raise a few more matters. Now, what did the Hon. Minister say in his Budget report ? He started by saying that production was sluggish. It was his report, not my report. The Hon. Minister said that production was sluggish, there was insufficient investment in replanting in spite of all the money that had been given by him to the plantation sector, and maintenance and factory development was not enough. That has nothing to do—those are just managerial problems. He also said they had management difficulties. That means your management was bad. Then he goes on to speak about “increased costs and inadequate liquidity from banks”. Now, please remember this. He has given five very clear views as to why there is a reduction in production. The main reason is insufficient investment in replanting. I am happy that he has increased it this time. Then he goes on to say about “maintenance and factory development”. That is, your tea makers are not so good and the superintendents are not maintaining the place properly. Then he mentions “management difficulties”. That is a somewhat bad reflection on the Ministerial staff who are up here and I suppose on the board. Then “increased costs and inadequate liquidity from banks”. That means the banks are not supporting. That is true. If you look at all our development banks, none of those banks had given anything more than a maximum of 10 per cent of the monies that should go into the agricultural sector, especially the plantation sector which is sustaining the entire economy of the country. Therefore you cannot turn round and say that it is only due to land reform. There is a doubt cast by one of the banks about land reform, and here we find that enough money is not being pumped in.

Therefore I would like the Hon. Minister to look into these matters. We may get good prices. We are now having excellent prices, and I believe that we are getting about Rs. 500 million from the two boards that we have set up. My earnest request before I end is, please see that the money is not spirited away. There are a lot of

people who are watching to get the best out of that money. If I have Rs. 500 million that has come here I will put it into a reserve immediately. Keep that money. You will never get another buoyant period like this. Therefore, Sir, I hope the Hon. Minister will take advantage of that.

We are expecting next year 30 per cent from these two boards. From the SPC I think we have to expect more because they look after tea more than rubber and coconut, and tea is doing well. So it is going to be one of our lead projects, and the Hon. Minister is pumping in so much of money for the next five years. The Hon. Minister of Finance hopes to pump a massive amount into this sector. Sir, I have the figures here but I do not want to quote them because there is no time.

වි. එල්. විජේමාන්න මහතා
(திரு. வீ. எல். விஜேமான்ன)
(Mr. V. L. Wijemanne)

We hope to provide Rs. 8,000 million.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am happy the hon. Deputy Minister is up to the mark now. Last time he was a bit worried but this time he is very happy because he is getting a lot of money. I do not know how much he is getting and how much the other board is getting. Everything is put into one, I think we must now reconsider this structure. Everyone knows that it is absurd having these two boards. You can work with these two boards, but let there be a board above that. Let one be like an estate agency and the other also like an estate agency, but he must have some set-up at the top. I say this because they are going to pump in a lot of money. About one-third of the Mahaweli expenditure will go into this in the next eight years. But I have my great doubt in regard to one thing—the competence of the people who will have to control this money. I know those two gentlemen very well. One is Mr. Kenneth Ratwatte. I think he is retired now and he is sick. We are very sorry to miss him. I do not know who is there at the moment.

වි. එල්. විජේමාන්න මහතා
(திரு. வீ. எல். விஜேமான்ன)
(Mr. V. L. Wijemanne)

Mr. de Alwis.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Mr. de Alwis. And Mr. Seneviratne. I suppose he knows his subject. I do not deny that he knows the job. But it is a major job. If I was in the Government and you ask me, "Whom would you select?", I would be bold enough to select the two best people I can think of

for this sector. One is Mr. Ranjan Wijeratne. He would be one man to lead this project. He is a man who knows about tea. We know that he is one of the best men that we are having. He is a field man. We know his performance in the ADA. He has got a lot of boquets there. I may not agree with his politics, but I certainly do agree with the way he gets things done. I do not think the same tempo can be obtained from the present group of people. I do not say that they are bad. I am not going to run them down. But this enormous input of Rs. 8,000 million should be controlled by the best person available. An another person who came to my mind was Mr. Gamini Salgado. He is an excellent man. So there are these two people. Put these two people there. The two men that came to my mind were Mr. Ranjan Wijeratne and Mr. Gamini Salgado. They can work out this programme.

This is a massive programme which you have to work out. It has to be dealt with very carefully and with a lot of courage. Certain diversification steps have to be taken. You are going to change from tea to rubber and from rubber to tea. You are going to change from tea to minor crops, then sometimes from tea to timber and sometimes from timber to tea. I suppose you will have to consider what you are going to do with the rubber in the Moneragala area. It is a massive job. It is a gigantic task. To my mind, Sir, it has to be worked out at a high precision level. Therefore, I hope the Hon. Minister will consider this, for the simple reason that along with this system that we have to adopt you must get your production stuck or shrunk because of the new replanting system. I find, Sir, that this year, very unfortunately, in spite of the fact that tea prices have gone up our production has shrunk. It has shrunk from 20 per cent to about 10 per cent from last year. I think from exports also the advantages have come down—from 35 per cent to 22 per cent. Therefore I think the Hon. Minister must consider that this is a very important sector and see that the heart of this organization beats in the proper way and at the proper time because everything depends on quiet, hard work.

Now, Sir, with regard to rubber exports, we are now exporting 87 per cent and absorbing only 13 per cent of our production. I think this must change. Recently I had occasion to meet a person who knows about tea. He was telling me that we must discourage export of bulk tea, which is what we are doing. Whenever we export we must export packeted tea or instant tea, if it is possible. I am not a great admirer of instant tea, but instant tea is a step forward. He told me; "There is a new thing. Why do you not try herbal teas?" I was wondering what herbal tea was. What they say is, in certain countries you grow the plant, you dry it, then packet it and send it to the West. It is like a medicinal herb, and you get a very good price for it.

put it into British ships, it used to go down to the British go-downs and it used to be drunk by the British. You can just imagine the set-up that they had. Likewise we must also have such an administrative set-up. They had it right up to the top. In place of the British set-up, let us put one person to do this because it is a very important subject. I hope the Hon. Minister will look into this matter.

I am very sorry to see that the activities of this Ministry have been questioned by the "Tribune" of 15th October, 1983. when I read that I was alarmed at the way this Ministry is acting with regard to the Auditor-General. The Hon. District Minister for Kandy, who is also the Chairman of the P.A.C., will be shocked if he reads this article. They just did not care! Why? Because it is being controlled by the President. "අර කියර මිටි තැකින් වතුර බහිතවා" කියනවා වගේ තම කුණු ගොඩක්ම ප්‍රසිද්ධවගේ ඇහට දමනවා.

"Ah, do not touch. This is President's work." I have noticed that even on the question of the ethnic problem, it is a question of "Ah, it is President's work". Everything is the Presedent's. That old man cannot do one main job.—(Interruption). Naturally, because he is old. He is 77. You are not young, I am also not young. and the Minister is also not young. Let us go on. but, I know he must be young at heart. All of us are young at heart and the Deputy Minister is more young at heart that I. We know what his capabilities are. He is a very competent person. But, I was shocked – I am not going to read all these questions – when I read this. Now, when the Auditor-General turns round and says "I am of the opinion that the accounts presented have not been prepared on the basis of generally accepted accounting principles" what is the conclusion that one can come to? The Hon. District Minister, who is the Chairman of the PAC knows what it means. The question of the working of the State Plantations should not only be looked into by the COPE but there should be a special team to look into the finances of these plantations because the "Tribune" says that the trial balance was not there, the accounts and schedules of the current accounts were not there, the bank reconciliation was not there, the accounts relating to the Plantations Corporation were not there, information and explanations were not readily available and that there were no documents.

වී. එල්. විජේමාන්න මහතා
(ති.රු. ඩී. ඒ. ඩී. විජේමාන්න)
(Mr. V. L. Wijemanne)

From where are you reading ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I am reading from the "Tribune". That is what they are saying. I will give it to you. Then it says that considerable time was spent on calculating management

fees. Now, what is this? I cannot understand this – management fees. I am a person who is very susceptible to this question of management fees. Here, we have an organisation with a board. We are paying the board members, we are paying the executives, and we are paying right down to the *Karyala Karya Sahayaka*. They are getting there money, and if you go through the budget you will see how much money they are getting. On top of that have we to pay management fees? Is that correct? If what I am quoting from the magazine is wrong, please correct me. What does it mean? It says "considerable time was spent on calculating management fees due. . . ." for what? Then I see that there is another function of the SPC, and that is that there are estates where the JEDB and the SLSPC both manage. Is there a thing like that?

වී. එල්. විජේමාන්න මහතා
(ති.රු. ඩී. ඒ. ඩී. විජේමාන්න)
(Mr. V. L. Wijemanne)

No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

One of the functions is that.

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(ති.රු. ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක)
(Mr. W. P. B. Dissanayake)

It has nothing, to do with the working of the cost of production. It must be something to do with the working of the management.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

But, it says 'management fees.' Page 003 of the Draft Estimates says :

"Management of the projects which are common to Sri Lanka State Plantations Corporation and Janatha Estates Development Board."

I do not know whether it is that. I do not know what that is. So, I think 'OBJECTIVES, FUNCTIONS AND GENERAL WORK PROGRAMME' also must be arranged.

When you read this, you can see so many flaws in this. I suppose even the Auditor General or anyone else cannot look into these figures. It is an utter jumble. I do not know who has done this work in the Ministry. I suppose the accounting section has to do that. I do not say that it is the fault of anyone. But you must have it cleaned up. Recurrent Expenditure and Capital Expenditure under Programme 1 involves very high sums of money—Rs. 401,000 and Rs. 95,500,000 respectively.

[ලක්ෂමන් ජයකොඩි මහතා]

Tree Crop Rehabilitation (Tea) Project, Improved, Housing for workers, and other things are coming in under Capital Expenditure.

I would like the Hon. Minister to explain to us why proper replies were not sent by this Corporation when it was questioned by the Auditor General. If you find a person who is not replying to these Questions by the Auditor General, just sack him. There is no short cut to it. If there is a person who does not adhere to what the Auditor General says, and if there is a person who does not adhere to what you say, sack him. This is a place where you have to have the strictest control. You must be ruthless in this job if you want to earn money and if you want to preserve the money of this country. We are dumping about Rs. 8,000 million in the next three or four years, and we are getting the poor people of this country to tighten their belts. We are cutting their subsidies, we are cutting their welfare measures, everything has been done away with. Travelling costs are enormous. All that is for what? In order to sustain this sector. And we are paying managerial fees and travelling costs. I do not say that they should not travel. They should definitely travel. But the way they travel!

If you were to jog around Colombo early morning, you will see the number of SLSPC and JEDB vehicles taking children to school. I think it is absurd. I certainly do not mind their going to school. They should go to school. But do not let them go in Government vehicles. Provide them with another form of travelling. It shows a very bad state of affairs.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකයා)

(திரு. அனூர் பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதுவர்)

(Mr. Anura Bandaranaike (Leader of the Opposition))

They are robbing enough to buy ten cars each.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Yes. The robberies that are going on—that we know. I do not want to mention how tea is being brought from estates. About two or three days ago there was tea from an estate—I do not know whether it was from a JEDB or SLSPC estate—that had been unloaded in some place in Maharagama. Tea being unloaded in a place in Maharagama! I was told that only two people operate in that, that is the superintendent and the tea factory watcher. Tea is being stolen! And one of those lorry loads, how much do you think it will contain? One lorry load every two months is enough.

කේ. අබේවික්‍රම මහතා

(திரு. கே. அபேவிக்ரம)

(Mr. K. Abeywickrama)

We find it difficult to agree, unless the hon. Member means that he gets hold of the factory officer.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Precisely! The factory officer – that is the man. Not the watcher. The factory officer. And then this came to light sometime ago when they found that the export of tea was more than the production of tea for that year. I think it came to light in one of these figures. The customs data was quite different from the export data that was given for the licences from the Tea Export Department.

Therefore, I think we must stop this. We must somehow or other see that the robbery is stopped and the accounting procedures are kept to the very letter if we are prepared to give all this money to this organization.

That is why I say seven years is a good period or a run for anyone. I was also Deputy Minister for about seven years. I thought that it was a good run. Quite enough, because, by that time, you have performed all what you have to perform in an organization. What you can give to an organization is completed then. When you work for seven years in an organization as an executive or perhaps even as a policy-maker all your policies are completed. You should be able to complete your policies by that time. If you are not competent, then you have to get out. I think seven years is quite enough. So make a change in that Board. Please do that. I am begging of you to do that and get the best men. I mentioned the names of two people, Mr. Ranjan Wijeyaratne, who has a good knowledge on tea and Mr. Gamini Salgado who has also a good knowledge on tea. They are both Royalists, I believe. But anyway, I gave the names. Please change the Board. Get fresh blood into it. When you were appointed a second time we were very happy because you had very small innings the first time. And you will find that when you wait for a couple of years and complete the tasks that lie ahead, you will feel like going away. I am sure the District Minister must be feeling the same way. I think it is a good thing for the district Minister for Kandy to be in charge of the finances of this country because he is one of the best men you are having on your side. He is an excellent person and I hope he will get that. Therefore, Sir, I think it is high time that the Hon. Minister revamped that entire Ministry and did something to have a very strong Board in time to come.

Lastly, I do not know whether this comes under your Ministry. There is a block of land called Mahahena in Urapola in Attanagalla, in my electorate. They are going to block it and sell it. And it is being sold to various catchers. I say this must be stopped at some point or other. By all means give it to the poor people, I mean the poor peasants who do not have anything. But

what are we doing ? If you take a coconut estate from my area, 10 acres, 12 acres are being just parcelled out and given to the rich. I think this is not the UNP policy. I do not know from where the Hon. Minister got this policy. This cannot be the UNP policy nor is it our policy. This the Hon. Minister's policy and you are implementing it. Do it but with the knowledge of the people. Suddenly you find 30 acres being given to some person from somewhere. They come and take it away. I have been clamouring to get some land that belonged to the JEDB for the last so many years for the Pali Buddhist University but I have not been able to get it. It is not for me, not for anyone. It is for the Pali Buddhist University land just round it. It really belongs to the family that had helped the Saraswathi Pirivena. I tried to get it, but I was unable to do so. But some joker from somewhere is getting it. That is what is happening in every electorate. Sometimes the hon. Members I know, they have to fight hard and say 'do not do it'. But yet pressure comes from the top to do it. Now that pressure we must withstand. It may come from part far, from any quarter and if we can withstand that pressure, then all our electorates can be operated. If not, we cannot do it. Therefore, Sir, the Hon. Minister must have the guts to do it and I hope he has the guts and I know he has the guts compared to this age. He will be the ideal person to co-ordinate with His Excellency. You are on the same wave length and I am sure what we say here will go down with him and he will be able to succeed.

රූපසේන කරුණාතිලක මහතා (ගාල්ල දිසා ඇමතිතුමා)
 (திரு. ரூபசேன கருணாதிலக்க — காலி மாவட்ட அமைச்சர்)
 (Mr. Rupasena Karunatileke—District Minister, Galle)
 ගරු සභාපතිතුමනි, මම සන්නේෂවේනවා රාජ්‍ය වැවිලි අමාත්‍යාංශය පිළිබඳ මේ විවාදයේදී වටහා ස්වල්පයක් ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබීම ගැන. මේ අමාත්‍යාංශය ගැන කථා කරන විට මම වැඩි වශයෙන්ම කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අංක 4 මණ්ඩලය පිළිබඳවයි. අංක 4 මණ්ඩලයට අයිති ඉඩම් සියල්ලම තිබෙන්නේ ගාලු දිස්ත්‍රික්කයේත්, මාතර දිස්ත්‍රික්කයේත් පමණයි. අපේ දිස්ත්‍රික්ක දෙකේ ජනවසමට අයිති ඉඩම් නැහැ. සම්පූර්ණයෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාවටයි ඒ ඉඩම් පැවරී තිබෙන්නෙ. ඒ නිසා ඒ පිළිබඳව මම පලමුවෙන්ම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

අන්තතගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) එතුමාගේ කථාව ආරම්භයේදීම මතක් කළා අපේ තියෝජ්‍ය ඇමතිතුමා කථනර බෝධිය ගාරකාරයා හැටියට ඉතාමත්ම කුසල් කරන පුද්ගලයෙක් නිසා අකුරැස්සේ විහාරස්ථානයකට අක්කර දෙකක් ලබා දෙන්නය නිසා. මම දන්නෙ නැහැ අකුරැස්සේ හාමුදුරු කෙනෙක් අන්තතගල්ලට ගියේ ඇයි කියා.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷமன் ஜயக்கொடடி)
 (Mr. Lakshman Jayakody)
 මම රාමේෂ්වර නිකායේ ආරක්ෂක සභාවේ ලේකම්. ඒ නිසා මට ලියුමක් එවා තිබුණි.

රූපසේන කරුණාතිලක මහතා
 (திரு. ரூபசேன கருணாதிலக்க)
 (Mr. Rupasena Karunatileke)
 එහෙත්ම මඬතුමා රාමේෂ්වර නිකායේ කටයුතු කරන නිසා විශාල වශයෙන් කුසල් කරන පුද්ගලයෙක්.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷமன் ஜயக்கொடடி)
 (Mr. Lakshman Jayakody)
 මම මේ ලියුමක් එතුමාට ඉදිරිපත් කරනවා.
 රූපසේන කරුණාතිලක මහතා
 (திரு. ரூபசேன கருணாதிலக்க)
 (Mr. Rupasena Karunatileke)
 ඒ ප්‍රශ්නය අපේ මාතර දිසා ඇමතිතුමාට ඉදිරිපත් කළා නම්, එතුමා ඒ පිළිබඳව උනන්දුවලා කටයුතු කරයි.

අපේ අන්තතගල්ලේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත පිළිබඳවත්. අපි ඒ පනතට විරුද්ධ වූණේ නැහැ. කියන එක හොඳයි කියලා එතුමා කීවා. මම හිතන්නෙ නැහැ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට කිසිම දවසක එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වූණි කියලා. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මගේ මතකයේ හැටියට, එදා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් සිටි අපේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට අපි විරුද්ධ නැහැ. නමුත් අපි විරුද්ධ වන්නේ විදේශීන්ගේ ඉඩම් පවරා ගන්නේ නැතුව මේ රටේ ජනතාවගේ ඉඩම් පවරා ගන්නවාටය කියන එකයි. ඊට පසුව, ස්වදේශිකයන්ගේ ඉඩම් පවරාගෙන අවුරුදු දෙකකට පසුවයි විදේශීන්ගේ ඉඩම් පවරා ගන්නෙ.

අපට කියන්නට පුළුවන්කමක් නැහැ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත නිසා, ඉඩම් පවරා ගැනීම නිසා, මේ රටේ ඉඩම් සියල්ලක්ම පරිහානියට ගියා කියා. නමුත් දැනෙන ප්‍රමාණයක් විනාශයට පත්වුණා කියන එක අපි ප්‍රකාශ කරන්නට මිනි. ආවායී කොල්වීන් ආර. ද සිල්වා මැතිතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට අවංක උත්සාහයක් ගන්නා මේ ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කරන්න. එතුමා කොතොම කළත් මම දන්නේ නැහැ, අපේ ප්‍රදේශවල නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එදා ඒ වතු හාර දුන්නේ සමුපකාරවලට. වතු ගැන කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයන්ට. මගේ ප්‍රදේශයේ ඇත්තෙරේ එක් පුද්ගලයකුට පාලක තනතුරක් දුන්නා. නමුත් එයා තේ ගහක් ගැන මොනවා දනගෙන හිටියාදයි මම නම් දන්නෙ නැහැ. ඒ කරුණින් දැනෙන අත්දැකීම මේ පිළිබඳව බලපැවැ කියන වික මම මතක් කරන්න මිනි.

අන්තතගල්ලේ මන්ත්‍රීතුමා කියනවා මේ රටේ අමුද්‍රව්‍ය හැටියට පිටරට පැටවීම තවත්වා ග්ලවීස් වාගේ දේවල් හඳුන් කියා. මම නම් ඉල්ලා සිටිනවා රාජ්‍ය වැවිලි අමාත්‍යාංශය මේ කර්මාන්තවලට බහින්නේ නැතුව ඒ අමාත්‍යාංශයට අයත් ඉඩම්වල පලදාව වැඩිකර ගන්න කටයුතු කරන්න කියා. කර්මාන්ත කරන්න, කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමාට හාර දෙන්න. නමුත් නාත්සේලා වතු වල නිෂ්පාදනය වැඩි කර ගන්න කටයුතු කරන්න.

ප්‍ර. හා. 11.30

කලින් කථා කළ කලවාගේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) සඳහන් කළා රත් බිඳු දමු කිකිලිය මරනවා කියලා. මම කලිණුත් කීවා වාගේ මම කථා කරන්නේ අංක 4 මණ්ඩලය ගැනයි. ඒ මණ්ඩලයෙන් 1983 අවුරුද්දේ මුල් 11 මාසය තුළ තැවත වගා කිරීමට කරන ලද වියදම් හැරුණු විට රුපියල් දශ ලක්ෂ 141 ක පමණ ආදායමක් ලබා තිබෙනවා. මම හිතනවා මේක ඉතාමත්ම වැදගත්, එහෙම නැත්නම් දැනෙන, ආදායමක් කියා.

අපේ මාතර දිසා ඇමතිතුමා ප්‍රකාශ කළා වාගේ මේ මණ්ඩලයේ කටයුතු පිළිබඳව මේ දිස්ත්‍රික්ක දෙකේ දිසා ඇමතිවරු හැටියට මේ සංස්ථාව සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැටියට අපි දැහීමකට පත් වි සිටිනවා කියන එක මම මතක් කරන්නට මිනි. පාලනය අතින් මේ මණ්ඩලය විශාල උනන්දුවක් අරගෙන තිබෙනවා. සභාපති හැටියට එල්මෝ අබේසුන්දර මැතිතුමාත් අතින් අධ්‍යක්ෂ මහත්වරුත් ඉතාම උනන්දුවෙන් ඒ කටයුතු කරන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට මිනි.

ගරු සභාපතිතුමනි, දස ලක්ෂ 141 ක් ගැන මා කලින් සඳහන් කළා. ඒක ලාභය කොටෙයි. මට වැරදීමක් වුණි. තියෝජ්‍ය ඇමතිතුමා එතුමාගේ පිළිතුරු කථාවේදී ඒ ගැන විස්තරයක් කරනවා ඇති.

[රුපසේන කරුණාතිලක මහතා]

ගරු සභාපතිතුමා, "පාම් මිශිල්" තොහොත් කටු පොල් වගාව අද වගාවක් හැටියට තිබෙන්නේ ගාලු දිස්ත්‍රික්කයේ පමණයි. රජයට පවරා ගන්න කොට ගාලු දිස්ත්‍රික්කයේ තකියාදෙතියා රාජ්‍ය වතුයායේ අක්කර 2,000 ක කටු පොල් වගා තිබුණා. ඒ හැරෙන්නට වෙනත් කිසිම ප්‍රදේශයක කටු පොල් වගාවක් කර තිබුණේ නැහැ. මේ අවුරුද්ද තුළ පමණක්—1983 අවුරුද්ද තුළ පමණක්—ගාලු දිස්ත්‍රික්කයේ අක්කර 1000 ක අලුතෙන් කටු පොල් වගා කර තිබෙනවා. මණ්ඩලයේ සභාපතිතුමා ඒ යම්බන්ධව විශාල උනන්දුවක් අරගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 13 ක වියදමින් පොළොන්නරුවේ වැලිකන්ද කියන ප්‍රදේශයේ ඇති කර තිබුණු ගනු කියන ආයතනයට අයත් කටු පොල් පැළ තවානකින් 65,000 ක් පමණ වූ ඒ පැළ වික ලක්ෂ 3 කට අරගෙන අද ඒ සියලුම පැළ සාර්ථක ලෙස වගා කර තිබෙනවා. මෙයින් තියම ප්‍රයෝජන ගන්න පුළුවන්කම තිබුණේ නැහැ. හරියාකාර කර්මාන්තශාලාවක් තැනි තියා, අද මා හිතන්නේ දස ලක්ෂ 35 කට කිට්ටුව වැය කර කර්මාන්තශාලාවක් තැනීමේ කාණිය කරගෙන යනවා. මේ අවුරුද්ද අවසන් වන විට ඒ කර්මාන්ත ශාලාවේ කටයුතුත් අවසන් වේවි. ආදායම් ගැන කල්පනා කරන විට සැහෙන ආදායම් ලැබිලි තිබුණත් ආදායම් මදි තැන් තිබෙනවා. මගේ මැතිවරණ කොට්ඨාශයේ තිබෙන අක්කර 20 ක පමණ තැබිලි වගාවකින් ලැබී තිබෙන ආදායම මදි. රුපියල් එකොළොස් ආහස ආදායමක් පමණයි ලැබී තිබෙන්නේ. මීට වඩා ආදායමක් ලබාගන්නට උත්සාහ කළ යුතුයි.

මෙම සංස්ථාවෙන් පාලනය වන කුරුඳු අක්කර මා හිතන හැටියට 250 ක් පමණ මගේ කොට්ඨාශයේ තිබෙනවා. කුරුඳු මිල අද ඉතාමත් පහත් තත්ත්වයකට වැටී තිබෙනවා. කවද මිල ඉහළ නගිවීද කියා මම දන්නේ නැහැ. මේ එකොළොස් මාසට සංස්ථාව ලක්ෂ තුනහමාරක පමණ පාඩුවක් විදලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා කුරුඳු වතු වල පුළුවන් තරම් දුරට පොල් වගා කරන්න උත්සාහ කරන්න ය කියා. ඒ මොකද, අද පොල් ප්‍රශ්නය ඉතාම උග්‍ර ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා පුළුවන් තරම් දුරට පොල් සිටුවීමට, එසේ තැන්තම් කටු පොල් සිටුවීමට කටයුතු කරන හැටියට මම ඉල්ලනවා.

ඊළඟට අපේ ප්‍රදේශයේ තිබෙන විශාලම ප්‍රශ්නය කුඩාතේ වතු හිමියන්ගේ ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය විසඳන්නට මේ රජය සැහෙන ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ කුඩා තේ වතු හිමියන්ගේ අධිකාරියෙන් මේ පිලිබදව සැහෙන වැඩ කොටසක් කර තිබෙනවා. ඒ එක්කම මම මතක් කරන්න ඕනෑ රාජ්‍ය වැවිලි සංස්ථාවේ තුන් මේ අංශය වෙනුවෙන් සැහෙන ප්‍රමාණයක් වැඩ කර තිබෙනවාය කියා. කර්මාන්ත ශාලා 40 ක් 30 ක් පමණ ලෝක බැංකුවේ ආධාර ඇතිව නවීකරණය කරගෙන යනවා. නව අවුරුදු එකහමාරක පමණ යන විට ඒ කටයුතු අවසන් වේවි. ඒ නිසා අද ඒ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ට සැහෙන සහනයක් ලැබී තිබෙනවා. එද ගිගහට දඹු දල අද මේ කර්මාන්තශාලාවලට ගෙන යන්නට පුළුවන් තත්ත්වයට පත් වී තිබෙන නිසා කුඩා තේ වතු හිමියන්ට සැහෙන සහනයක් ලැබී තිබෙනවා.

මම හිතන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන තේ දළුවලින් සියයට 50 ක් පමණ කුඩා තේ වතු හිමියන්ගේ අමු තේ දල, එයින් සැහෙන ආදායමක් රාජ්‍ය වැවිලි සංස්ථාවටත් ලැබෙනවා. ඒ නිසා තේ දල සපයන නිෂ්පාදකයාටත් සැහෙන ලාභයක් ගත හැකි ක්‍රියාමාර්ග සකස් කරන්න ඕනෑ. විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය පෝර ලබා දීමට සංස්ථාව ඉදිරිපත් වී කටයුතු කළ යුතුය කියා. අන්තරා බැලීමක් වශයෙන් මාසෙකට දෙකකට කලින් වතු දෙකක මේ කාණිය පටන්ගන්නා නමුත් මෙය කුඩා තේවතු හිමියන්ගේ හැම වත්තකටම ව්‍යාජන කරන්න ඕනෑ. පෝර ගන්න විධියක් නැහැ කියා කුඩා තේ වතු හිමියෝ අද මැසිවිලි කියවා. හම්බවෙත පෝර කල්වම් පෝරය කියනවා. ඒ නිසා සංස්ථාව මේ ගැන උනන්දුවක් දක්වා ක්‍රියා කරන්න ය කියා මම ඉල්ලනවා. ඒ මොකද කිලෝ එකක් නිෂ්පාදනය කරන විට අඩු වශයෙන් රු. 5ක පමණ ආදායමක් කර්මාන්ත ශාලාවට ලැබෙනවා. ඒ නිසා ආදායමක් ලැබෙන්නා වාගේම කුඩා තේ වතු හිමියන්ට නව තවත් සහන සලසන හැටියට මම ඉල්ලනවා.

කුඩා තේ වතු හිමියන් මේ දවසටල විශාල උනන්දුවක් දක්වනවා නැවත වගා කිරීම සඳහා. ඒ මොකද ? 1984 අවුරුද්දේ හෙක්ටයාර් එකකට රු. 36,000 ක් දෙනවාය කියන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසා කුඩා තේ වතු හිමියන්ගේ පහසුව තකා සංස්ථාවෙන් තවත් ඇති කරන හැටියටත් ඒ පිලිබදව ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන හැටියටත් ඉල්ලනවා.

ඊළඟට ගරු සභාපතිතුමා, කීර් නිෂ්පාදනය ගැන මතක් කරන්නට ඕනෑ. අපේ ප්‍රදේශවල අය බොහෝ දෙනෙක් ගවයන් ඇති කිරීම සඳහා උනන්දුවක් දක්වනවා. අපහසුවක් ඇති වී තිබෙන්නේ තණ බිම් ගැනි නිසයි. ඒ කාලයේ මට මතකයි තණ බිම් කියා වෙනම ඉඩම් අපේ ගම්වල තිබුණ ඉඩම. ඒවා සුද්දන්නේ කාලයේ සිටම ගවයන් වෙනුවෙන් වෙන් කර තිබුණු බවයි. අද අනවසරකාරයන් ඒවා සියල්ලක්ම අල්ලාගෙන වෙලේ හදා පදිංචි වී සිටින නිසා ගම්වල තණ බිම් නැහැ. මේ නිසා රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් අවශ්‍ය ප්‍රදේශවල තණ බිම් සඳහා යම් බිම් ප්‍රමාණයක් වෙන්කර දීමට කටයුතු කරන හැටියට මම මේ අවස්ථාවේදී ඉල්ලනවා.

පුනරුත්ථාපන බද්දක් හැටියට සියයට එකක් වතු කම්කරුවන්ගෙන් අය කිරීම අසාධාරණයක් යයි කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේට්ටුවගේම මහතා) කීවා. එතෙම තම එය කොයි කම්කරුවන්ගෙන් අය කළත් අසාධාරණයක් වෙන්න ඕනෑ. වතු අංශයේ පමණක් නොව මහාමාර්ග අංශයේ කම්කරුවන්ගෙන් අය කළත්, ගොඩනැගිලි අංශයේ කම්කරුවන්ගෙන් අය කළත් එය අසාධාරණයක් වෙන්න ඕනෑ. එක කොට්ඨාශයකට පමණක් එය සීමා කරන්නට පුළුවන්කමක් නැහැ.

ඊළි කලබල අවස්ථාවේදී සමහර දුටු ජනතාවට හිරිහැරවලට මුහුණ පාන්නට වුණාය. ඔවුන්ගේ එර්චන් තැනි වුණාය. ඔවුන්ගේ තිබුණු වස්තුව තැනි වුණාය කියා කලවානේ ගරු මන්ත්‍රීතුමා කීවා. ගාලු දිස්ත්‍රික්කයේ දිවතුර රාජ්‍ය වතුයායේ දුටු කම්කරුවකුත් ඒ වාගේ අවසානාවන්ත තත්ත්වයකට පත් වුණු බව මම මතක් කරන් කැමතියි. දෙහඟස් පත්සියයක් විතර දුටු ජනතාව ඇල්පීටියට ගෙන ගොස් පුනරුත්ථාපන කඳවුරක තබාගෙන සුමාන කීපයක් ඔවුන් ආරක්ෂා කර ගන්නට අපට සිදු වුණා. මා ඒ ගැන මතක් කරන්නේ ඔවුන්ට සිදු වුණු පාඩු සියල්ලක්ම මැකෙන්නට රාජ්‍ය වැවිලි සංස්ථාවන් ඒ ප්‍රදේශවල අනෙක් උදවියන් ඔවුන්ට උපකාර කළ නිසයි. ඔවුන්ගේ යම් කිසි දෙයක් තැනි වුණා නම්, අඩු වුණා නම් පුළුවන් තරම් දුරට ඒවා ලබා දෙන්නට කටයුතු කලා. මේ පුනරුත්ථාපන කඳවුරේ ස්වේච්ඡා සාධකය, ඒ වාගේම ගමේ මහජනතාව, වැවිලි සංස්ථාවේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මහත්වරු, ප්‍රදේශයේ අනෙක් වතු වල පාලක මහත්වරු ආදී සියලු දෙනාම විශාල උනන්දුවක් ගෙන පුනරුත්ථාපන කඳවුරේ සිටි සියලු දෙනාම අවශ්‍ය පහසුකම් ලබා දුන්තා. ඒවත් වඩා මම මේ අවස්ථාවේ මතක් කරන්නේ මෙයයි. දවස් කීපයක් තුළදී රාජ්‍ය වැවිලි සංස්ථාව ඒ වතු වල පුනරුත්ථාපන කටයුතු ඉතාමත්ම ක්‍රමවත්ව සකස් කලා. ඒ අය පදිංචිව සිටි නිවාසවලට වඩා හොඳ නිවාස සකස් කර දී අතින් සැම පහසුකමක්මත් ලබා දෙන්නට කටයුතු කලා. කොට්ට පැදුරු අරගෙන දුන්තා. මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණ ලබා දුන්තා. ඒ විධියට විශාල උනන්දුවකින් කටයුතු කලා. පුනරුත්ථාපන කටයුතු කලාට පසුව කර තිබෙන වැඩ බලන්නට දිවතුර රාජ්‍ය වතුයායට මම ගියා. ඒ පිලිබදව අපි සන්නේෂ වන්නට ඕනෑ. ඒ අනුව බලන විට සියයට 1 ක බද්දක් අය කිරීමේ කිසිම අසාධාරණයක් තිබෙනවා යයි මම තම හිතන්නේ නැහැ. අපි වැටුණු ප්‍රපාතය ගැන කල්පනා කරන විට පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් අය කරන බද්ද සියයට 1 කට සීමා කිරීම ගැන මුදල් ඇමතිතුමාට අපි සතුටිවන්න වෙන්නට ඕනෑ.

ඊළඟ ප්‍රශ්නය මෙයයි. අද මේ සංස්ථාව මේ තරම් ලාභයක් ලබන නිසා ගම්වල පොදු කටයුතුවලදී මීට වඩා සහයෝගයක් අපට සංස්ථාවෙන් ලැබෙන්නට ඕනෑ. දකුණේ සහයෝගය ලැබෙනවා. නමුත් මීට වඩා සහයෝගයක් ලැබෙන්නට ඕනෑ යයි මම හිතනවා. ඒ ලබන ආදායම්වලින් යම් ප්‍රමාණයක් අපේ ගම්වල දියුණුවටත් යොදවන්නට අවස්ථාවක් ලබා දිය යුතුය කියන එකයි මා විශේෂයෙන් මතක් කරන්නේ. ඒ ප්‍රදේශවල රජයේ රෝහල් තිබෙනවා. ඒවායින් වැඩි ප්‍රයෝජන ගන්නේ ඒ වතු වල සිටින කම්කරු ජනතාවයි. ඒ හැම දෙයක්ම කරන්න රජයට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ වතු වල ආදායමෙන් ස්වල්පයක් හෝ වැය කර ඒවා තබන්න කීරීමට අපට උපකාරී වන හැටියට මා මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.

මා මතක් කරන්නට බලාපොරොත්තු වන්නේ තවත් එක කරුණක් ගැන පමණයි. අද මේ රජය ප්‍රතිපත්තියක් හැටියට පරිපාලනය විමර්ශන කර ගෙන යනවා. මේ රාජ්‍ය වැවිලි සංස්ථාවන් විමර්ශන කළේ ඒ ප්‍රතිපත්තිය උඩයි. එක ස්ථානයක සිට අක්කර දහස් ගණනක් පාලනය කීරීමේ අපහසුතාවය මහෙරවා ගන්නට මෙවැනි මණ්ඩල 4 ක් ඇති කර තිබෙනවා. [බාධා කීරීමක්] තවත් මණ්ඩලයක් වැඩි වෙනවාලු. මණ්ඩල වැඩි වන තරමට තවත් හොඳයි. පරිපාලනයට තිබෙන අක්කර ප්‍රමාණය අඩු වන විට පාලනය මීට වඩා ක්‍රමවත්ව කරගෙන යන්නට පුළුවන්.

මේ ඊයේ පෙරේද මහා මාර්ග දෙපාර්තමේන්තුවේ විමර්ශන කළා ඒ ඒ දිස්ත්‍රික්කවල මහා මාර්ග නඩත්තුව දිසා ඇමතිවරුන්ට භාර දුන්නා. එය ඉතාමත්ම හොඳයි. ඒ සඳහා වෙන් කර ඇති මුදලත් ඇස්තමේන්තු අනුමත කිරීමේ බලයක් සම්පූර්ණයෙන්ම ඒ ඒ ප්‍රදේශවලට දී එය විමර්ශන කිරීම අද ක්‍රියාත්මක වීගෙන යනවා. එය ඉතාම වැදගත්. මේ මහා මාර්ග නඩත්තුව ජනවාරි මාසයේ ආරම්භ වන විට රාජ්‍ය වැටිලි සංස්ථාවේ වතු වල පාලක මහත්වරුන්ගේ සහයෝගය ඒ ඒ ප්‍රදේශවල මාර්ග නඩත්තු කිරීමට ලබා ගත්තට මා බලාපොරොත්තු වෙනවා. මා කථා කරන්නට බලාපොරොත්තු වූණේ සහයෝගය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි. මම මේ අවස්ථාවේ මතක් කරන්නේ මෙයයි. අපි යම් යම් දේවල් මේ සංස්ථාවේ අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටි විට ඒ අය අපට කියනවා, කොළඹට ඇවිත් අනුමැතිය ලබා ගන්නට මිනැය කියා. හැම දේකටම අනුමැතිය ලබා ගන්නට කොළඹට එන්නට සිදු වන මේ ක්‍රමය තවත්වන්නට කියන එකයි. මා ඉල්ලන්නේ. මේවා කොළඹට ගෙන එන විට හුණක් දුරට කාලය මධ්‍යම වෙනවා. ඇස්තමේන්තුවක් වැඩි දෙයක් කොළඹට එවීමට මොකක් හෝ ප්‍රශ්නයක් අසා නැවත ආපසු යවනවා. එවිට මාස ගණන් ප්‍රමාද වෙනවා. ඒ නිසා මේ මණ්ඩලවලට සම්පූර්ණ බලතල දෙන්නට කියන එකයි මා ඉල්ලා සිටින්නේ. ඒ අන්දමට බලතල ලබාදීම ඉතාමත්ම වැදගත්ය කියා මා හිතනවා.

මීට වඩා යමක් ප්‍රකාශ කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා මේ මණ්ඩලවලට මීට වඩා පූර්ණ බලතල ලබා දෙන හැටියටත් රාජ්‍ය වැටිලිවලින් ලැබෙන ආදායමෙන් කොටසක් පොදු කටයුතු සඳහා ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන හැටියටත් ඉල්ලමින් මගේ වචන යටප්පය අවසාන කරනවා.

ප්‍ර. හ. 11.45

එම්. එල්. එම්. අනුසාල මහතා (නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා)
(ஜனாப் எம். எல். எம். அனுசாலை — மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. M. L. M. Aboosally Deputy Minister of Mahaweli Development)

Mr. Chairman, I thank you for recognizing me. I will not take long over my speech as I have only a few matters to mention under this Vote. Two hon. Members of the Opposition spoke and it reminded me of some of the speeches made last year and the year before. Unlike those years, this year we did not observe vehement criticisms of the State Plantations Corporation. This also reminds me of the brokers' report that we used to get those days. Then, I had something to do with tea. If the tea prices were good, the reports were invariably good : good twist, black tea, good colour, good liquor and all that. If by chance the prices dropped the blame came on the estate : it was stinky tea, flaky tea, dull in fusion and all that sort of thing. I suppose the prices are good today and the management is better and that is why criticisms were less.

Sir, the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) and the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) were trying to say that, as the State Plantations were under the President there was lack of control or that he did not have the time to look into these matters minutely. But, I must say that things are working well after he took them over. There were lot of problems before these Corporations came under the President. In any Case, he has two able Deputy Ministers. The hon. Deputy Minister under whom the SPC falls is quite capable of looking after the day to day details as mentioned by the hon. Members of the Opposition.

Sir, as I was the District Minister for Ratnapura for quite some time, I would like to refute a charge that the hon. Member for Kalawana made against the Regional Director, Ratnapura. He mentioned Mr. Kretser's name and I am sorry he did so. I must tell you that Mr. Kretser is not a bad person. After he took over, he has put the Ratnapura District into good shape, and In my opinion he is doing a good job of work. When a man is doing a good job of work he must except a certain amount of criticism. But, to come to this House and make allegations against him is not correct. I do not think he is sort of person. I have known him ; he has been very fair to the labour whenever things have been brought to his notice.

At the same time, I must pay a tribute to Mr. Kenneth Ratwatte, the Chairman, of the SPC who has just retired. Whatever people may have said, I must place on record that he did a very good job of work. Even when he was ill he was in office. The SPC was very close to his heart and he knew his job. Although he was in Colombo he knew everything that was taking place. We have lost a good man as Chairman. He has retired because he is ill, and I wish to thank him for all the good work that he has done for the SPC and the country.

Sir, we have got an equally good person in Mr. Denham de Alwis, and he also has a good set of people working under him. So. I am sure he will do even better than Mr. Ratwatte.

When speaking of these matters, I do not say that all the people on the estates are equally good. There are some people who are not pullign their weight.

Sir, I wish to bring to the notice of the hon. Deputy Minister one example of how management could be improve at the estate level. Most of the estates in my area doing well. Some of them are Pettigala, Rasagala, Meddakande, Rye, Keppoch and the Balangoda Group. These estates did have problems earlier but now they have been brought back and are doing good work. But there are one or two estates which need the attention of the hon. Deputy Minister and his officials and I hope they will attend to it. I will just give you one example. From that you will know that closer supervision will have to be maintained. I refer to Agaras Estate which produces almost 80 per cent VP tea. It is a very nice block of land, only ablut 250 acres in extent, just bordering Pelmadulla Electorate. But I believe that while the adjourning smallholders get about 2,500 pounds on an acre, this estate gets less than 1,000 pounds on an acre. I am told by my voters that the estate is not weeded. Infact, more than 80 per cent of the estate is not weeded. This estate which produces VP tea full of weeds. That may be the reason why its production has gone down. It also has a very nice and

[එම්. එල්. එම්. අමුසාලි මහතා]

modern factory, and I understand from the villagers that they are not given for weeding, because they are told that the amount of money allocated is already over. This is the problem I cannot understand. Sir, if the money allocated for weeding is over, than the estate should have been weeded. If according to what the villagers have told me, 80 per cent of the estate is not weeded, I am sure the money set apart for weeding has not been spent on weeding. Now, this is the sort of this that I would like the hon. Deputy Minister and his officials to look into. If these things are put right I think at least some of the setates that are running not so well also can be brought up to a better standard.

Then, I would also like to place on record the good work that was done by the estate superintendents in the Ratnapura District during the 1981 communal disturbances. I am happy to say that every one of them rose to the occasion. Not only did they look after the estates and their labourers as best as they could, but they also helped in the maintenance of law and order. In the recent riots too almost all the superintendents in my area did a good job of work in maintaining law and order. At moment the home guards are being mobilized in all the estates, and at least in my electorate I find that all superintendents are co-operating in looking after the estates and their labour.

Sir, the hon. Member for Kalawana mentioned about World Bank aid not being given to the Ratnapura District. I think he is wrong there. Perhaps he is not aware of that becuse he does not attend the DDC or DDC meetings that are regularly hild in the Ratnapura Kachcheri. If he had come he would have known by now that the Ratnapura District has already been included in a integrated rural development scheme and that it has already stated working. Holland is funding this scheme and several items of work have already been started, especially with regard to drinking water and housing on the estates. Even otherwise I understand now that very soon certain changes are to take place in the management side of the estates.

I understand that the Hon. District Minister for Galle had mentioned that more decentralization is taking place. This I think is good, because if more decentralization takes place there will be less estates to be managed by the Boards or Regions and there will be proper supervision.

I would also like to bring to the notice of the Deputy Minister that more powers should be vested in the superintendents for better management. As it is, I do not think that the superintendents have the power even to transfer a supervisor or a KP. This is done either by the Head Office or at District level or sometimes by the Chairman. I think superintendents should be vested more powers for better supervision. I hope the Deputy Minister will take notice of this matter.

Another matter I wish to bring to the notice of the Hon. Deputy Minister is the state of the estate roads. I had occasion even to bring this to the notice of His Excellency the President. Now that the estates are making money, I trust that they will at least maintain the roads within the estates. Sometimes the roads are used by the public ; otherwise, they are mostly used by the estate lorries and estate superintendents' cars. Some of these roads are in a very bad condition. If these roads are maintained better, it will be a saving in the long run because they will save on the repairs to their vehicles.

Then I would like the Hon. Deputy Minister to take note of this question of housing on estates. I know that housing is being done, a lot of money is being spent on housing, but I would suggest that for the sake of a more contented labour, if it be possible, a few perches of land around the line-rooms be given to the occupants who have been living there for well over 10-15 years, so that they could look after it, grow something on the bare land, even attend to the repairs of the line-rooms in which they are living, and have some sort of attachment to the estate and feeling that it is their own land.

Another matter that has been coming up time and again is the question of monthly pay. Labour unions have asked for this. If monthly pay cannot be given, I wonder whether the Deputy Minister would consider giving a minimum number of days' work—at least 18 days' work, because sometimes they get a large amount of work, say for 20 to 25 days, but when the drought sets in they hardly get work for even 10 days. Here, again, the labourer should also be more responsible. I know that the pluckers get over-poundage, but the men invariably go off at 11 or 11.30. I think the men too are given their task, but invariably they finish the task. If they finish their taks or work at 11 o'clock, then there must be something wrong with the task, or it may be that they have got used to it.

I will not take much time except to bring to the notice of the Deputy Minister that there are certain estate factories like Lanark and Akerella—Akerella is close to Balangoda and Lanark is in the Rakwana Electorate—that are kept closed. I hope that these estates will be converted but if they cannot be worked they be given over to the Tea Smallholdings Authority so that they could work then as bought leaf factories.

Then there is some land at Akerella and Panalle which is abandoned.—This too is not in my electorate but in the Rakwana Electorate. If these lands cannot be replanted by the corperation, I would suggest that they be given over to the villagers so that they could replant them.

I will not take more time. I thank you Sir, for giving me this opportunity.

සභාපතිතුමා
(කිසිවක්)
(The Chairman)

Order, please! It is 12 o'clock now. I recognize the hon. Member for Ambalangoda. He will speak at 2 o'clock.

The Sitting is suspended till 2 p.m.

රැස්වේ ජව අනුකූලව තාවකාලිකව අත්සිටුවන ලදීත්, අ. හා. 2 ට නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] හේ සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி. ப. 2 மணிவரை இடை நிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று. குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 2 p.m. and then resumed, MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] in the Chair.

අ. හා. 2.00

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රුකිරත්තා ඇමතිතුමා)

(திரு. காமிணி அத்துக்கோரல் — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)

(Mr. Gamini Atukorale Deputy Minister of Youth Affairs & Employment)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකයට බලපාන, ඒ වගේම මේ රටේ විශාල ජන කොටසක් තමන්ගේ ජීවිතා වෘත්තීය වශයෙන් යෙදී සිටින ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක වැය ශීර්ෂය පිළිබඳවයි. අද අප සාකච්ඡා කරන්නේ එම නිසා පළමු කොටම, මට මේ විවාදයට සහභාගි වීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට සතුතිවන්න වෙනවා.

අද මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සලකා බැලීමේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පාර්ශ්වයේත් ගරු මන්ත්‍රීවරුන් කීප පොළකම අදහස් දැක්වූවා. ඒ අතරින් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කැරුණු දිනා බලන විට, ඒ අය අද මේ අමාත්‍යාංශයේ කටයුතු විවේචනය කළේ වෙනදට වඩා හුඟක් අඩුවෙන් බව පැහැදිලිව පෙනෙනවා. ඒ අය හුදෙක් මේ විවාදයට සහභාගි විය යුතු නිසාම අදහස් ප්‍රකාශ කළ බවකුයි. අපට පෙනුණේ,

රාජ්‍ය වැවිලි අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට, මා දන්නා තරම්ත් වතු 305 ක් අයත්ව තිබෙනවා. තේ හා රබර් ප්‍රමුඛව නොයෙකුත් වගාවන් කෙරෙන ඉතාම විශාල අක්කර ප්‍රමාණයක් ඒ වතු වලට අයත් වෙනවා. ඒ තරම් විශාල අක්කර ප්‍රමාණයක වගා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ පාලක තත්ත්වය ගැනත් විරුද්ධ පාර්ශ්වයේ සමහර මන්ත්‍රීවරුන් කථා කලා. පසුගිය අවුරුදුවලට වඩා දැන් ඒ සංස්ථාවේ කටයුතුවල ප්‍රගතියක් තිබෙන බව අප පිළිගන්න ඕනෑ. මා ඒ විධියට ප්‍රකාශ කරන්නේ මේ නිසායි: එම සංස්ථාව යටතේ සේවය කරන කම්කරු ජනතාවට දැන් හොඳ නිවාස ලබා දීමටත් කටයුතු කරගෙන යනවා. මේ සංස්ථාව යටතේ තිබෙන කර්මාන්තශාලා නවීකරණය කිරීම සඳහා නොයෙකුත් විදේශීය ආයතනවල සහාය ලබා ගෙන තිබෙනවා. දැන් සෑහෙන මට්ටමකින් ඒ නවීකරණ කටයුතු කෙරීගෙන යනවා. මේ විධියට කටයුතු කරගෙන ගියොත් ඉදිරියේදී දැනටත් වඩා, මේ සංස්ථාවේ ප්‍රගතියක් දකින්න අපට පුළුවන් වෙනවා වගේම ආර්ථික වශයෙන් මේ රටට විශාල ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි වෙනවා නොඅනුමානයි.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ප්‍රධාන මණ්ඩලයේ හෙවත් මධ්‍යම මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂවරුන්ලාත්, සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු අනෙකුත් නිලධාරී මහතුන් කොටස තරම් උනන්දුවෙන් කටයුතු කරගෙන ගියත් ඇතැම් නිලධාරීන්ගේ අඩුපාඩුකම් නිසා මේ සංස්ථාව ඇතුළු අවස්ථාවලදී විවේචනයට භාජන වෙනවා.

කලාවනේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේවට්ටේ මහතා) මේ වැය ශීර්ෂය ගැන කථා කළ අවස්ථාවේදී එක්තරා නිලධාරී මහත්මයාකු ගැන සඳහන් කලා මට හොඳට මතකයි. ඒ අතර දකුණු පලාතේ මන්ත්‍රීතුමන්ලා මේ සංස්ථාව බොහෝම හොඳට කරගෙන යන වැඩ කටයුතු ගැන අදහස් ගෙන හැර දැක්වූවා. මා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාශයේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඉන් එකක් නුවරඑළිය මණ්ඩලයයි. එය දෙවෙනි මණ්ඩලය වශයෙන් නම් කර තිබෙනවා. මතේ මැතිවරණ කොට්ඨාශයේ වතු වලින් 1/2 ක් එම මණ්ඩලයට පැවරී තිබෙනවා. අනික් 1/2 හොරණ මණ්ඩලයට පැවරී තිබෙනවා. ඒ තුන්වන මණ්ඩලයයි. එම නිසා මේ මණ්ඩල දෙකේම වැඩකටයුතු ගැන මට හොඳින් අවබෝධ වී තිබෙනවා. විශේෂයෙන් මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනෑ, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ නුවරඑළිය මණ්ඩලයේ—දෙවෙනි මණ්ඩලයේ—හුඹුලු වෙන්වාසික අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වතු වල තත්ත්වය තහා සිටුවනවාත් සමගම ඒ වතු වල සේවය කරන ජනතාවටත් අයිතිවාසිකම් ලබා දෙමින් ඉතාමත් හොඳ තත්ත්වයකින් ඒ වතු පාලනය කරනවා. විශේෂයෙන් ඒ මණ්ඩලය යටතේ තිබෙන තීව්‍රීගල මැතිවරණ කොට්ඨාශයේ හවුලා, වැල්ලඳුර, ඇන්දන වැනි වතු යායවල් ඉතාමත් හොඳින් පාලනය කර ගෙන යනවා.

නමුත් රත්නපුර මණ්ඩලයෙන් පාලනය කරන වතු ගැන අපට එතරම් සැහීමකට පත් වෙන්නට බැහැ. කලාවන ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේවට්ටේ මහතා) කීවා වගේ ඒ අධ්‍යක්ෂවරයාගේ—නම නම් මා කියන්නේ තැගු—ක්‍රියා කලාපය ඒ තරම් සතුටුදායක තැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මා පමණක් නොවෙයි. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගැන අදහස් ප්‍රකාශ කලා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, වතු වල සේවය කරන සේවක මහතුන්, වතු අධිකාරීන් කිහිප දෙනෙකුත් ඒ මහත්මියගේ වැඩකටයුතුවල තිබෙන ඉතාමත් කණ්ණාටුදායක තත්ත්වය පිළිබඳව පොදුගලිකව මට කරුණු ප්‍රකාශ කර තිබෙනවා. ඒ උදවියගේ නම් ගම් මෙහිදී ප්‍රකාශ කරන්න මා කැමති තැහැ. මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් නිසා සෑහෙන විධියේ විවේචන රාශියකට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා.

මා විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ, අද ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවෙනි මණ්ඩලය වන නුවරඑළිය මණ්ඩලයෙනුත්, ඒ වාගේම හොරණ මණ්ඩලයෙනුත් පාලනය වන සියල්ලම එකට එකතු කර වෙනත් මණ්ඩලයක් ඇති කළොත් ආර්ථික වශයෙන් සෑහෙන ඵලදායී තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් වෙනවාය කියන එක. පසුගිය අප්‍රේල් මාසයේදී දැනට ඉන්න සභාපතිතුමා—ඒ අවස්ථාවල හුඹුලු, හොරණ වැවිලි සංස්ථාවේ සභාපතිතුමා—සහ සාමාන්‍යාධිකාරීතුමාත්, ඒ වාගේම ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් මහත්මයාත් සමග රත්නපුර කවිවේරියේ පැවැත්වූ සාකච්ඡාවේදී අපි මේ ගැන කරුණු ඉදිරිපත් කලා. නුවරඑළිය මණ්ඩලයට අයිති වතු රක්වාන මැතිවරණ කොට්ඨාශයෙන්, තීව්‍රීගල මැතිවරණ කොට්ඨාශයෙන් තිබෙනවා. මේවායේ සිට නුවරඑළියට එන්න සැතපුම් 100 කට වැඩි දුර ප්‍රමාණයක් තිබෙනවා. මේ කොළඹ සිට පාලනය කිරීම වඩා ලෙහෙසියි.

ව. ජල්, විජේනාන්ත මහතා
(திரு. வி. ஜல்தி, விஜேநான்தா)
(Mr. V. J. Wirmann)

ලබන මාසයේදී රත්නපුරයට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට කටයුතු කරනවා.

ගාමිණී අතුකෝරල මහතා
(திரு. காமிணி அத்துக்கோரல்)
(Mr. Gamini Atukorale)

බොහෝම සතුනියි. ගරු නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ලබන මාසයේදී රත්නපුරයට වෙනම මණ්ඩලයක් පත් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවාය කියා. මා හිතන්නේ එය ඉතාමත් හොඳ කාලෝචිත අදහසක්. මේ වතු සියල්ලම එක මණ්ඩලයක් යටතට ගන්නොත් එතුමා ප්‍රකාශ කළ අන්දමට, මීට වඩා ප්‍රයෝජනවත්වන අන්දමට, මීට වඩා හොඳ පරික්ෂාපත් යටතේ කටයුතු කරන්න පුළුවන් බව මේ අවස්ථාවේදී මතක් කරනවා.

[ගැමිණි අඟුණේ මහතා]

ඒ වාගේම මා කියන්න ඕනෑ, එහි සිටින සමහර නිලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කරන නිසා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට සමහර අවස්ථාවලදී පාඩු සිදුවන බව. මා උදහරණයක් වශයෙන් කාරණයක් දෙකක් කියන්නම්. මා මේ අවස්ථාවේදී ඒ එකම වන්නාවත් නම් කියන්න බලාපොරොත්තු වන්නේ තැනැ, මේ කරුණ සම්බන්ධයෙන් වැවිලි සංස්ථාවේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු උදවියට දන්වා තිබෙනවා. සංස්ථාවට අයිති එක වන්නක දර විකිණීමෙන් සැහෙන මුදලක් සමහර නිලධාරීන් අරගෙන තිබෙනවා. මේ ආකාරයට රජයට ලැබෙන්න තිබෙන ආදායමක් ඒ අය ලබාගෙන තිබෙන බව මා මතක් කරන්න ඕනෑ. රාජ්‍ය වැවිලි සංස්ථාවේ තුන්වන මණ්ඩලයට-ගොරණ මණ්ඩලයට-අයිති එක්තරා වන්නක දර විකිණීම සම්බන්ධයෙන් අනුමතයා සිදුවී තිබෙනවා. සොයා බැලුවොත් ඒ වන්නේ පමණක් නොවෙයි. වතු කීපයකම එවැනි අනුමතයා සිදුවී ඇති බව පෙනී යාහි. තමුත්තාත්සේ දන්නවා, රබර් ගස්වල කාලය අවසාන වුණම තැවන වගාව සඳහා ඒ ගස් උදුරා විකුණන බව. සමහර ගස් දරව විකුණනවා. අපේ ප්‍රදේශවල නම් ඊටත් වඩා සැහෙන මිලක් ගන්න පුළුවන් මැණික් පතල්වල මුක්කු ගැටියට පාවිච්චි කරන්න විකිණීමෙන්. එක ගහක් රුපියල් 20 ක් 30 ක් වගේ මිලක් වෙනවා. අධික මිලක් ගන්නට පුළුවන්, එසේ විකිණීමෙන්. මේ වන්නේ රබර් ගස් ගැලවීමේදී ටෙන්ඩර් කැඳවා කිසිම කොන්ත්‍රාත් ක්‍රමයකට දෙන්නේ තැනිව් එක්තරා පුද්ගලයෙකුට දීලා තිබෙනවා. ඒ පුද්ගලයා මොකද කළේ? තවත් කොන්ත්‍රාත්කාරයෙකුට ඒ දර දී තිබෙනවා. ඒ කොන්ත්‍රාත්කාරයා වතු අධිකාරී මහත්මයෙක්. එයාගේ වන්නේම ප්‍රොරිය නියාගෙනයි වැඩ කළේ. ඒ මහත්මයා තුවරළිය මණ්ඩලයේ හල්පෙ රාජ්‍ය වතුයායට ඒ දර වික විකකා. ඒ සම්බන්ධව පරීක්ෂණයකුත් පැවැත්වුවා. ඔහිව පරීක්ෂණයකුත් කලා. එහිදී ඒ පිලිබඳව කරුණු ඉදිරිපත් වන්නට ඇති. මෙන්න මේ වගේ දේ කෙරෙනවා. රජයට සැහෙන ආදායමක්, විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්න තිබෙන දේ වෙනුවෙන් මේ විධියේ අත්තනෝමතික තීරණ ගන්නා නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන්නටය කියලා මම ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

අපේ මැතිවරණ කොට්ඨාශයේ එක්තරා වන්නක රබර් කීර් නොග සම්බන්ධයෙන් කෙරුණු යම්කිසි කරුණු ඉදිරිපත් කිරීමක් නිසා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ගොරණ ප්‍රාදේශීය මණ්ඩලයෙන් ගොස් ඒ වන්නේ රබර් කර්මාන්තශාලාවේ හදිසි නොග ගැනීමක් කලා. ඒ අවස්ථාවේදී නොග වැඩියෙන් තිබුණේ. රබර් කර්මාන්ත ශාලාවේ ඉන්න නිලධාරී මහත්වරු මොකද කළේ? ඒවා ගෙන ගොස් 'ඩිවිෂන්' වලට බෙදා දුමමා, 'ඩිවිෂන් වලින් ආපු කීර් ගැටියට. තැන්තම් වතු වල කොටස් වලින් ආපු අමු කීර් ගැටියට. තමුත් මට පසුව ඒ ගැන කරුණු දැනගන්නට ලැබුණේ. මම තැවන්න ප්‍රධාන කාර්යාලයට ගියාම ප්‍රධාන කාර්යාලයෙන් වෙනම කණ්ඩායමක් යවා පරීක්ෂා කර බැලුවා. පරීක්ෂාකර බැලුවාම පෙනී ගියා වැඩ කරලාවත් තැනි දවස්වල පවා වන්නේ සමහර කොටස්වල රබර් කීර් කැපු ගැටියට දමා තිබෙන බව. ඒ කියන්නේ, වන්නේ ඒ කොටස්වල වැඩ කර තැනි දවස්වලත් රබර් කීර් කැපුවාය කියා දමා තිබෙන බවයි. මේ විධියේ දේ සිදුවෙනවා. මේ වගේ වැඩ කරන කීප දෙනෙක් නිසා ඉතා උනන්දුවෙන් වැඩ කරන මුළු රාජ්‍ය වැවිලි සංස්ථාවටම සැහෙන කැලලක් ඇතිවන්නට පුළුවන්. මේ කරුණු ගැන මාත් පරීක්ෂා කර තිබෙනවා. ගරු නියෝජ්‍ය ඇමතිතුමා හැකි ඉක්මණින් මේවා ගැන පරීක්ෂා කර බලා මේ විධියේ නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නටය කියා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අයවැය ලේඛණයෙන් සැහෙන ප්‍රමාණයක් මුදල් වෙන් කරනවා. මේ රටේ තැවන නේ වගා කිරීම සඳහා, රාජ්‍ය ආයයට වගේම පොද්ගලික සුළු නේ වතු හිමියන්ටත් තැවන නේ වගා කිරීමේදී සැහෙන ප්‍රශ්න ඇති වී තිබෙනවා. අපේ ප්‍රදේශවල නේ තැවන වගා කිරීමේ කටයුතුවල නියැලී සිටින අයට අමු දර සපයන්නට ස්ථානයක් කොමැතිව සිටිනවා. කුඩා නේ වතු සංවර්ධන අධිකාරිය ලඟදී කර්මාන්ත ශාලා දෙකක් ඇති කර තිබෙනවා. ඒවගේම පොද්ගලික කර්මාන්තශාලාත් තිබෙනවා. එනේත් රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් මේ කටයුත්ත සඳහා සැහෙන අනුග්‍රහයක් දක්වන්නට ඕනෑ. සමහර අවස්ථාවලදී රාජ්‍ය වැවිලි සංස්ථාව පුද්ගලික කුඩා නේ වතු හිමියන්ගේ දර ගන්න ගියවිට ඒ උදවියට සැහෙන ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවන බව අපිට පෙනෙනවා. මන්ද, සමහර වෙලාවට සමහර නිලධාරී මහත්වරු කොසෙකුත් වංචනික කටයුතුවල යෙදෙනවා. එමනිසා මම මේ අවස්ථාවේදී කුඩා නේ වතු හිමියන් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා.

කරුණාකර ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් හෝ තුනක් වෙන් කරන්න, සම්පූර්ණයෙන්ම ඒවාට කුඩා නේ වතු හිමියන්ගේ අමු නේ දර පමණක් ගැනීමට පුළුවන් වන විධියට. එහෙම කළහොත් එය ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් කුඩා නේ වතු හිමියන් වෙනුවෙන් කෙරෙන සැහෙන දර ගැන්වීමක් තැවියට සලකන්න පුළුවන්ය කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි.

අද රාජ්‍ය වැවිලි සංස්ථාවේ මේ නේ, රබර් වතු වලින් සැහෙන ලාභයක් ලැබෙන කාලයක්. එම නිසා ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය වැදගත් කරුණක් කෙරෙහි යොමු කරවන්නට කැමතියි. අපේ මැතිවරණ කොට්ඨාශවල ප්‍රධාන පාරවල් බොහොමයක් 1975 වර්ෂය වනතුරුම, තඩත්තු කළේ, රාජ්‍ය වැවිලි සංස්ථාව සතු වතු වලින්. තමුත් අද අපේ වතු පාරවල් එකක්වත් එසේ තඩත්තු වන්නේ තැනැ. ඒ පාරවල් මහා මාර්ග දෙපාර්තමේන්තුවට අයිති තැනැ, රජයේ වෙන කිසිම ආයතනයකට අයිතියක් තැනැ. තමුත් මේකෙන් එලපුයෝජන හුඟක් තිබෙන්නේ ඒ වතු වලටයි. එමනිසා මේ පාරවල් තඩත්තු කිරීම ගැනත් කරුණාකර ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරන්නට කැමතියි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මගේ මැතිවරණ කොට්ඨාශයේ මිල්ලේවිය රාජ්‍ය වතුයාය කියා එකක් තිබෙනවා. ඒ මිල්ලේවිය රාජ්‍ය වතුයායේ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනෑ. ඒවාගේම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නට ඕනෑ, මිල්ලේවිය කර්මාන්තශාලාවෙන් සැහෙන ප්‍රයෝජන රාශියක් ඒ කුඩා වතුහිමියන්ට ගන්නට පුළුවන් බව. තමුත් ඒ කර්මාන්තශාලාව අද තිබෙන තත්ත්වය නිසා තව මාස ගණනකදී එය වැසී යයිදී කියා මට සැකයක් ඇති වී තිබෙනවා. එමනිසා රාජ්‍ය වැවිලි සංස්ථාව ඒ කර්මාන්තශාලාව ගැන උනන්දු වෙන්නේ තැන්නම් ඒ කර්මාන්තශාලාව කුඩා නේ වතු සංවර්ධන අධිකාරියට හාර දෙන ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

මම මීට වඩා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ තැනැ. මේ රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය අවුරුදු කීපය තුළ තිබුණු තත්ත්වයට වඩා උසස් තත්ත්වයට ගෙන ඒමට උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කිරීම ගැන විශේෂයෙන් නියෝජ්‍ය ඇමතිතුමාටත් ඒවාගේම රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයේ ලේකම් තුමා වන දනට සංස්ථාවේ සභාපතිතුමාටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයටත්, ඒ වාගේම සාමාන්‍යාධිකාරී තුමා ඇතුළු අතිකුත් සේවක මහත්වරුන්ටත් ස්තූතියක් වෙනවා. තමුත් මම කලින් සඳහන් කළ අන්දමේ පුද්ගලයින් කීප දෙනෙක් නිසා සමහරවිට රාජ්‍ය වැවිලි සංස්ථාවේ හොඳ තමට කැලලක් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් [බාඩා කීර්මන්] අවශ්‍ය තොරතුරු සියල්ලක්ම මම හරියට දී තිබෙනවා. ඒ පිලිබඳව පරීක්ෂා කර බැලීමෙන් පසුව මඒපු වී තිබෙනවා. මෙම අමාත්‍යාංශයේ කටයුතු මීටත් වඩා සාර්ථකව ගෙන යන්නට ගරු නියෝජ්‍ය ඇමතිතුමාට ධෛර්ය හා හැකියාව ඇති වේවායි ප්‍රාර්ථනා කරමින් මම මෙතෙකින් නවතිනවා.

ඊවඩ පතිරණ මහතා (අක්මුමන)
 (திரு. ரிச்சர் பத்திராண — அகமேமான)
 (Mr. Richard Pathirana - Akmeemana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අක්මුමන ආසනයේ පිහිටි වතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වී 1983 මැයි මාසයේදී රාජ්‍ය වැවිලි සංස්ථාව යටතට පවරා ගනු ලැබුවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබුණු එම වතු රාජ්‍ය වැවිලි සංස්ථාව යටතට පවරා ගැනීම ගැන විශේෂයෙන් මම සතුටු වෙනවා. තමුත් අක්මුමන ආසනයේ තිබුණු විශාල ම නේ කම්හල වන " සිටුප් නේ කම්හල " සම්බන්ධයෙන් ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඇති වී තිබෙනවා. දිවාගත එව්. ඩබ්ලිව්. අමරසූරිය මැතිතුමාගේ සීයා විසිතුයි මෙම කම්හල ආරම්භ කරනු ලැබුවේ. ඊට පසුව එතුමාගේ පියාත්, ඒවාගේම අමරසූරිය මැතිතුමාත් මේ නේ කම්හල පවත්වාගෙන ආවා. ඊට පසුව ඉඩම් රජයට පවරා ගැනීමේදී මේ කම්හලත් රජයට පවරා ගන්නා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ මේ කම්හලේ දියුණුවට යම් යම් වැඩ කටයුතු රාශියක් කර තිබුණේ. ඒ පාලන කාලය අවසානයේදී මේ සිටුප් නේ කම්හල ඉතාම අසාධාරණ විධියට වටා දමනු ලැබුවා.

රිචඩ් පතිරණ මහතා
(**ශ්‍රී. ඊ. ඊ. පතිරණ**)
(Mr. Richard Pathirana)

නියෝජ්‍ය ඇමතිතුමා කලබල වෙන්කට එපා. මම කතා කරන තුරු විකල්ප ඉන්න. එම්. ඩී. ජයසේන මහත්මයාට 1980 සිට 1983 මාර්තු මාසය දක්වා වලහන්වූවේ කම්හලක් ගෙවන ලද මුදල් සහ වෙස්පන් සම්බන්ධයෙන් වන මේ ලියවිල්ල මම දැන් සභාගත කරන්න කැමතියි. මෙකට නිදහසට කියන්නේ අමු දර එකතු කිරීම සඳහා මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ලේකම්වරයා බලපත්‍රයක් අරගෙන තිබුණය කියලයි. ඇත්ත වශයෙන්ම මෙහි නියම තත්ත්වය මම පැහැදිලි කරන්නම්. අමු දර සපයන අයගෙන් වතුරට, හේනි බරට කියා සියයට ගණනක් අඩු කර ගන්නවා. මේ අඩුවන කොටස යන්නට ඕනෑ කම්හලටයි. තමුත් අත්තිමට කර තිබෙන්නේ මොකක්? හටසට මේ පුද්ගලයාගේ තමට එය ඇතුළත් කිරීමයි. එම නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා.

ගාමිණී අතුකෝරල මහතා
(**ශ්‍රී. ගාමිණී අතුකෝරල**)
(Mr. Gamini Atukorale)

ඒ මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය ගැන මම කරුණු ඉදිරිපත් කරන්නට ඕනෑ. කිසියම් කර්මාන්ත ශාලාවකට විශාල වශයෙන් අමු දර සපයන විට එකතුව එක්කෝ තේ වත්ත ලියා පදිංචි අංකය දෙන්න ඕනෑ. එහෙම නැතිනම් දර එකතු කිරීමේ බලපත්‍ර අංකය දෙන්න ඕනෑ. එම නිසා මේ වාගේ වගකීමකින් තොර ප්‍රකාශ මේ ගරු සභාව තුළ කිරීම සුදුසු නැහැ.

මගේ ප්‍රකාශය මම කරන්නේ සම්පූර්ණ වගකීම සහිතවයි. ඒ සම්බන්ධයෙන් වගකීම මම භාර ගන්නට කැමතියි. කිසිම කෙනෙකුට අසාධාරණ අත්දැකීම මම චෝදනා ඉදිරිපත් කරන්නේ නැහැ. ඉඩම් කොමිෂන් සභාවට ලැබිය යුතු මුදල් අයවා අත්දැකීම ලබා ගෙන තිබෙනවාය කියන මතයක් මහජනයා අතර තිබෙනවා. එම නිසා මේ ලේඛනය මම සභාගත කරනවා. * අමු දරවලට මේ තරම් විශාල මුදලක් ගෙවා තිබෙන්නේ මොන හේතුවක් නිසාද කියා පරීක්ෂණයක් පවත්වන ලෙස මම ඉල්ලනවා. මගේ ඉල්ලීම එපමණයි. සමහර විට නියෝජ්‍ය යොවන කටයුතු හා රුකීරක්ෂා ඇමතිතුමා සඳහන් කළ දේ නිවැරදි වෙන්කටත් පුළුවනි. තමුත් මේ දේවල් මේ ආකාරයෙන් සිද්ධ වූණේ කොහොමද කියා පරීක්ෂණයක් පවත්වන ලෙස මම ඉල්ලනවා. හිටපු මන්ත්‍රීතුමාට මම දෝෂාරෝපණය කරන්නේ නැහැ. තමුත් මෙතන කිසියම් වැරදි වැඩක් සිදු වී ඇති බවට පැහැදිලි ඍක්ෂි තිබෙනවා. මේ වෙස්පන් අංක ආදිය තිබෙනවා. ඒ වාගේම පළාතේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම් හැටියට සිටිද්දී අමු දර කොන්ත්‍රාත්තුවක් කලා නම්, එසේ කිරීම හරිද කියන ප්‍රශ්නයකුත් මෙහිදී මතු වෙන්නට පුළුවනි.

ගාමිණී අතුකෝරල මහතා
(**ශ්‍රී. ගාමිණී අතුකෝරල**)
(Mr. Gamini Atukorale)

ඕනෑම කෙනෙකුට අමු දර එකතු කරන්න පුළුවනි. මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ලේකම් කියා ඒකට බාධාවක් නැහැ. මන්ත්‍රීතුමාට වූණේ ඕනෑ නම් ඒක කරන්න පුළුවනි.

වී. එල්. විජේමාන්න මහතා
(**ශ්‍රී. ඩී. ඩී. විජේමාන්න**)
(Mr. V. L. Wijemanne)

වලහන්වූව වතුයාය ජූලි මාසයේ අග වනතුරු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයෙයි තිබුණේ.

රිචඩ් පතිරණ මහතා
(**ශ්‍රී. ඊ. ඊ. පතිරණ**)
(Mr. Richard Pathirana)

මම ඒක පිළිගන්නවා. මම කියන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබේද්දී එතැන වැඩ කරන මහත්වරුන් සම්බන්ධවී මේ දේවල් කර ඇති බවයි. එම නිසා මේ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස

* ප්‍රස්තාවයේ තබා ඇත.
ශ්‍රී. ඊ. ඊ. පතිරණ මහතාගේ නාමයින් පිහිටි පොතක්
Placed in the Library.

ඉල්ලා සිටිනවා. දැනුත් එතන ඒ තිලධාරීන් ඉන්නවා. මෙයට වඩා ඒ කරුණ සම්බන්ධයෙන් කතා කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. මම කලින් සඳහන් කළ අර "සිවිරස්" කියන හේ කම්හල වහාම නැවතත් විවෘත කරන හැටියට කාරුණිකව ඉල්ලමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

ජී. ඩී. එස්. ද සිල්වා මහතා (හබරාදුව)
(**ශ්‍රී. ඊ. ඊ. ඩී. එස්. ද සිල්වා**)
(Mr. G. V. S. de Silva - Habaraduwa)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. මේ වැදගත් අවස්ථාවේදී වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව දීම ගැන තමුත්තාත්සේ සතුහි වන්න වෙනවා. අපේ අත්තහලල්ලේ මන්ත්‍රීතුමා දෝෂාරෝපනය කලා. මෙහි පාලනය සම්බන්ධයෙන් "මැනේජමන්ට් ෆීස්" ගෙවනවාය කියා ඒ මන්ත්‍රීතුමා නැවත නැවතත් ඒ ගැන කතා කලා. තමුත් එහෙම දෙයක් නැහැ. කිසිම ආයතනයකට "මැනේජමන්ට් ෆීස්" හැටියට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. පිට කෙනෙකුට මෙවැනි ගාස්තුවක් ගෙවන බවක් පෙන්වන්නට එතුමා උත්සාහ කලා. තමුත් ඒ අත්දැකීමේ කිසිම ගෙවීමක් කරන්නේ නැති බව එතුමාට මතක් කර දෙන්න කැමතියි. වතුටලින් නිෂ්පාදනය කරන හේ සහ රබර් වෙනුවෙන් සියයට විසි දෙකක් පමණ එකතු කර එම මුදල පාලන තන්ත්‍රයට ගෙවන්නටම ඕනෑ. එම මණ්ඩලයට ගෙවීමට මුදල් එකතු කරනවා මිය පිටස්තර කිසිම කෙනෙකුට ගෙවන්නේ නැති බව මම මේ ගරු සභාවට නැවතත් පෙන්වා දෙන්න කැමතියි. "ට්‍රිබියුන්" කියන පත්‍රයේ පළ වූණු වාර්තාවක් ගැන සඳහන් කරමින්, මේ අත්දැකීමේ ගාස්තුවක් "මැනේජමන්ට් ෆීස්" හැටියට ගෙවන බව පෙන්වන්නටයි එතුමා මහත්සි ගත්තේ. ඒක වැරදියි. එහෙම දෙයක් නැහැ. "මැනේජමන්ට් ෆීස්" කියා ගෙවීමක් නැහැ. යම් මුදලක් එකතු කරනවා වතුටලින්. වතුටලින් ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම "වර්කිං එකවුන්ට්" එකට යනවා. ඒ හා සම්බන්ධ ගණන් තිබෙනවා. නිෂ්පාදනය කරන රබර් ක්ලෝට්ටකට මෙපමණය, හේ ක්ලෝට්ටකට මෙපමණය කියා තමයි සල්ලි ගෙවන්නට තිබෙන්නේ. විශේෂයෙන් දැනගතයුතු කාරණයක් හැටියට මා ඒක මතක් කරනවා.

වතු රජයට පවරා ගත් අවස්ථාවේදී ව්‍යාකූල තත්ත්වයක් නොතිබුණා යයි කියන්නට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කොපමණ මහත්සි ගත්තත් ඇත්ත වශයෙන්ම ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. වතු රජයට පවරා ගැනීම සාධාරණය කියා අපි පිළිගන්නවා. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් පවරා ගත් අවස්ථාවේදී විශේෂයෙන්ම පාලන තන්ත්‍රය පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. වතු පාලනය පිළිබඳව මාස හයක පමණ කාලයක් තිස්සේ ඉතාම අමාරු තත්ත්වයක් තිබුණා. වතු රජයට පවරා ගැනීම ගැන සේවකයන් නම් සතුටට පත් වූණා. නමුත් සමහර වතුටල පාලකයන් අස් කලා. එම නිසා මුල් දිනවල සතියක් දෙකක් ගතවන තෙක් වතුටල කිසිම පාලනයක් තිබුණේ නැහැ. සමහර හේ වතුටල දර කැටුළක් නැහැ. සමහර රබර් වතුටල කිරි කැපුළක් නැහැ. ඒ විධියේ අවුල් සහගත තත්ත්වයක් තිබුණා. ඒ කාල සීමාව තුළ මාසයක් ඇතුළත එක වත්තක සුපර්වයිසර්ස්ලා එකොළොස් දෙනෙකු එකවරම අස් කළ බව මම දන්නවා. රජයට වතු පවරා ගත් හැටියේ එකට හිටපු සමහර මන්ත්‍රීවරු ඒ වතුටල පාලකයන්ට විරුද්ධව කටයුතු කලා. එවැනි නොයෙකුත් හේතූන් නිසා වතුටල පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණා.

අක්මමග ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) හේ කම්හලක් ගැන සඳහන් කලා. වතු රජයට පවරා ගන්නට පසු එක් විශාල හේ කම්හලක් පාලනය කිරීම විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙකුට භාර දී තිබුණු අවස්ථාවක් ගැන මම දන්නවා. ඒ මහත්මයා හේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. හැට්ටම හොඳට බිගෙන හේ කම්හලට ඇවිත් මේසේ උඩ කකුල් දෙක නියා ගෙන ඉඳල හැන්දුවට යන කොට අවට තිබෙන පළතුරු වික කඩා ගෙන ගියා.

ගාමිණී අතුකෝරල මහතා
(**ශ්‍රී. ගාමිණී අතුකෝරල**)
(Mr. Gamini Atukorale)

අපේ පැන්නෙ වත්තකට වේලර් කෙනෙක් පත් කලා.

ජී. ඩී. එස්. ද සිල්වා මහතා
(**ශ්‍රී. ඊ. ඊ. ඩී. එස්. ද සිල්වා**)
(Mr. G. V. S. de Silva)

ඒක තමයි. පුදුම විධියේ පාලනයක් ඒ අවස්ථාවේ තිබුණේ. අත්තහලල්ලේ ගරු මන්ත්‍රීතුමාගේ වේගවත් කථාවක් කලා. ඇත්ත වශයෙන්ම රජයට පවරා ගත් මුල් කාලයේදී නියම පාලනයක් නොතිබුණු නිසයි වතුටල

නිෂ්පාදනය පහත බැස්සේ. තේ වත්තක හෝ රබර් වත්තක නිෂ්පාදනය පහළ බැස්සෙත් එය එක වරම තාවකාලිකව පුළුන්කමක් තැනී බව මා විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ට මතක් කරන්නට ඕනෑ අවුරුදු ගණනක් යනවා ඒ නිෂ්පාදනය තාවකාලිකව. [බාධා කිරීමක්]

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මමත් වත්තක් පාලනය කළ සුපිරික්වෙන්නට කෙනෙක්. අයථා පාලනය නිසා වත්තක නිෂ්පාදනය බැස්සෙත් ඒක තාවා ගැනීම බොහෝම අමාරු බව අපි දන්නවා. රජයට පවරා ගත් හැටියේම එක වත්තක සුපරිධිසර්ස්ලා එකොලොස් දෙනෙකු එකවරම අස් කළ බව මා සඳහන් කළා. ඒ කාලයේ වතු වල කිසිම පාලනයක් තිබුණේ නැහැ. වතු පාලනය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපේ සිද්ධාන්තයක් තිබෙනවා. "Master's footsteps is the best manure" කියලා. ඒක ඉතාම වැදගත්. ඒක ගැමු අංශයකටම යනවා. පාලනය පිරිහෙන කොට නිෂ්පාදනය ක්‍රම ක්‍රමයෙන් පහළ යනවා. ඒ කාරණය මා විශේෂයෙන්ම මතක් කරන්නට ඕනෑ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ගාලු දිස්ත්‍රික්කයේ වතු පාලනය කරන මණ්ඩලය ඉතාම දක්ෂ විධියට ඒ කාර්යය කරගෙන යන බව මා මතක් කරන්නට ඕනෑ. ඒ මණ්ඩලයේ ඉතාම දක්ෂ නිලධාරී මහත්වරු කණ්ඩායමක් ඉන්නවා. අතින් මණ්ඩල ගැන මම දන්නේ නැහැ. නමුත් ගාලු දිස්ත්‍රික්කයේ වතු පාලනය කරන මණ්ඩලය තමී ගාල්ල දිස්ත්‍රික්ක ඇමතිතුමන්, මාතර දිස්ත්‍රික්ක ඇමතිතුමන් මතක් කළ පරිදි ඉතාම ධාර්මික ලෙස මහජනතාවගෙන් කාගේත් සිත් දිනාගෙන වතු පාලනය ගැන හොඳ අවබෝධයකින් යුතුව ඒ කාර්යය කරගෙන යන බව මා කියන්නට කැමතියි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, වතු වල ඉන්න සුපිරික්වෙන්නට මහත්වරුන්ට මීට වඩා බලතල ටිකක් දෙන්නට ඕනෑ. අද ඒ උදවියට තිබෙන බලතල බොහෝම අඩුයි. වෙන එකක් තබා මුරකාරයෙකුටත් පත්කරන්නට බැරි තත්වයක් අද ඒ උදවියට තිබෙන්නේ. ඉස්සර නිබුණු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට කටයුතු කරන්නට දැන් ඒ උදවියට සිද්ධ වී තිබෙනවා. මුරකාරයෙකු වෑක්වර් රියදුරෙකු පත් කිරීමේ බලය වතු අධිකාරීවරයෙකුට දෙන්න ඕනෑ. සමහර අය අසහනයට පත්ව ඉන්නවා, ඒ සම්බන්ධයෙන්. ඒ ගැන විශේෂ අවධානය යොමු කරන මෙන් මා නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අද පොල් මිළ ඉහළ ගොස් තිබෙනවා. පොල් නිෂ්පාදනය අඩු වී තිබෙනවා. තේ වතු සහ රබර් වතු අවට වටේට ඇති ඉඩම්වල පොල් වගා කළ හැකි බව මා මතක් කරන්නට ඕනෑ. සමහර විට ඒකට නිලධාරී මහත්වරු අකමැති වෙන්නට පුළුවනි. නමුත් පොල් වවත්තය කියා වතු වලින් ඉල්ලීමක් කරන්නට ඕනෑ. තරුණ කටයුතු හා රැකිරක්ෂා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාට හල්ලේ වත්ත නමින් වත්තක් තිබෙන බව මම දන්නවා. ඒ වත්ත අත්කර පහසක් පමණ තිබෙනවා. එහි තේ අස්සේ පොල් වවා තිබෙනවා. ඒක බොහෝම වැදගත් දෙයක්. ඒ නියෝජ්‍ය ඇමතිතුමාට විශේෂයෙන් ප්‍රශංසා කරන්නට ඕනෑ. ඒ අත්කර පහසේ වත්තට ගිය අවස්ථාවේදී මම ඒක දක්කා. බොහෝම ලස්සනට තේ සහ පොල් දෙකම එකට දමා තිබෙනවා. ඒ වන්නේ පොල් හිතයක් නැහැ කොයිම අවස්ථාවකටත්. සමහර විට සමහර අය කියයි "කොමිටිෂන්" එකක් තිබෙනවාය කියා. නමුත් එහෙම දෙයක් නැහැ. බොහෝම හොඳට ඒ වැඩ කටයුතු කෙරෙනවා.

මම තවත් කරුණක් විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ. රබර් වතු අවට පොල් ධාන්ත පුළුවන්. ගාලු දිස්ත්‍රික්කයේ අද කුරුඳු තිබෙන තැන්වල කුරුඳු උගුල්ලා තේ දමාගෙන යනවා. එයින් තමී මම හිතන හැටියට හයානක තත්වයක් උදාවෙගෙන යනවා. තේ වෙනුවට පොල් වගා කරන ලෙස ඒ අයට අවවාද කරන මෙන් මම ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා 2-11 නිවැසි)
(The Deputy Chairman of Committees)

Order, please! Hon. Member, how long will you take ?

ඒ. ටී. එස්. ජී. සිල්වා මහතා
(නිල. හි. නි. සේ. 5 නිවැසි)
(Mr. G. V. S. de Silva)
Two minutes more, Sir.

තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා වැදගත් කාරණයක් කීව්වා. කුඩා තේ වතු හිමියන් ගැන. මම මීට ඉස්සරත් මේ ගැන කතා කර තිබෙනවා. ගැම වතු අවටම කුඩා තේ වතු තිබෙනවා. ඒ කුඩා තේ වතු වල ඉතාම හොඳට තේ වැවෙනවා; තේ හරිගස්සෙනවා. නමුත් ඒ වතු හිමියන්ට ඒ ගැන වැඩි දැනුමක් නැහැ. දැනුමක් තැනී වුණත් හොඳට කටයුතු කරනවා. මම වැවීලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මේ ගැන ඉල්ලීමක් කරනවා. මේ කුඩා තේ වතු හිමියන් ගැන කල්පනාවකින් ඉන්නත් ඒ අයට අවවාද අරැයක් දෙන්නත් ලොකු වතු වල සුපිරික්වෙන්නට මහත්වරුන්ට හා අනෙක් නිලධාරී මහත්වරුන්ට පුළුවන් තමී එය ඉතාම ප්‍රශංසනීය කටයුත්තක්; එය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. අවට තිබෙන කුඩා තේ වතු වල අමු තේ ගේන්නේ ලොකු වත්තටයි. සාමාන්‍යයෙන් ඒවා දෙන්නේ ලොකු වත්තටයි. ඒ නිසා වතු වල සිටින සුපිරික්වෙන්නට මහත්වරුන්ට මේ කුඩා තේ වතු ගැන යම්කිසි හැකිමක් හොඳ තේරුමක් ඒ අයට තිබෙනවා. අර කුඩා තේ වතු හිමියන්ට එපමණ හැකිමක් නැහැ. හුඟ හරියක්. කමිකරුවෝ. ඒ අයට තිබෙන්නේ අත්කර කාල, හාගය වගේ වතු. ඒ නිසා හොඳට වටින්නේ කොහොමද, දළ කඩන්නේ කොහොමද, පෝර ධාන්තේ කොහොමද යනාදි කරුණු ගැන අවට තිබෙන කුඩා තේ වතු හිමියන්ට අවවාද අනුශාසනා දෙන්නට විශේෂ නිලධාරියෙකු පත් කරතොත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

කුඩා තේ වතු අධිකාරියක් තිබෙනවා. කුඩා තේ වතු අධිකාරිය ගැන මම එක් කාරණයක් එදාත් කීව්වා. සාමාන්‍යයෙන් ඒ නිලධාරී මහත්වරුන් පත් කරනු ලැබ සිටින්නේ පාලන තන්ත්‍රය සඳහා පමණයි. ඒ අය වතු හිමියන්ට අවවාද දෙන්න එපමණ මහත්යි ගත්තේ නැහැ. ඒ ගැන ගරු නියෝජ්‍ය ඇමතිතුමා විශේෂයෙන් කල්පනා කළොත් විශාල ප්‍රයෝජනයක් වෙනවා.

විශේෂයෙන් මතක් කරන්න කරුණක් තිබෙනවා. මගේ අයගේ ඇද්දත් කැලේ තමින් වත්තක් තිබුණේ. ඒ වත්තෙන් බාගයක් දත් රාජ්‍ය වැවීලි සංස්ථාවට පවරා තිබෙනවා. ඒ වත්ත පවරා ගන්නට ඉස්සෙල්ලා ඒකේ අයිතිකාර මහත්වරුන් එය කොටස් කර වෙන්දෙයි කලා. ඒ කොටස් කරන අවස්ථාවේදී තමයි වත්ත පවරා ගන්නේ. නමුත් ඒ වන විට සමහර අය මේ වත්තෙන් අත්කර කාල, හාගය, තුන් කාල, අත්කර දෙක, තුන ආදී වශයෙන් මිලට ගෙන තිබුණේ. එසේ අත්කර කාල, හාගය, තුන් කාල, අත්කරය ආදී වශයෙන් මිලට ගෙන තිබුණු අයට ඉතාම අවාසනාවන්ත තත්වයක් උදා වුණේ. ලොකු ඉඩම් ගත් අයට ඒවා හාර වුණේ. පොඩි ඉඩම් අත්කර කාල, හාගය, තුන්කාල, අත්කරය ගත් අයට ඉතාම අමාරු තත්වයකට මුහුණ පාන්නට සිදු වුණේ. ඒ අයට මුදල් හමිම වුණේත් නැහැ.

මේ ගැන යම් දෙයක් කරන්න ඕනෑ. මම දන්නේ නැහැ කොහොමද මෙය කරන්නේ කියා. නමුත් ඒ මහජනයා අද ඉතාමත් කනගාටුවෙන් ඉන්නේ. ඔවුන්ට මුදල් ලැබුණේත් නැහැ; ඉඩම අයිති වුණේත් නැහැ. ඉතාම දුප්පත් එක්තරා රේල් ගේට්ටුකාරයෙකු මම දන්නවා. ගැම එක්කෙනාගෙන්ම සල්ලි එකතුකරලා අත්කර හාගයක් ඔහු ගන්නා. ඒ ඉඩමත් ආණ්ඩුවට ගෙන තිබෙනවා. ඔහුට ඉඩම ලැබෙන්නේ නැහැ; මුදලත් නැහැ. මුදල් රජය ගත්තේ නැහැ. මුදල් ගත්තේ ඉඩමේ කලින් අයිතිකාරියෝ. ඒ අය මුදල් ලබාගෙන තිබෙන අතරතුරේ තමයි මේ ඉඩම ආණ්ඩුවට ගන්නේ. ඒ නිසා මේ ගැන යම් කිසි පරීක්ෂණයක් කරලා කටයුතු කරන්න පුළුවන්තමී ඒ පලාතේ දුප්පත් මහජනතාව තමුත්තාත්සේලාට ඉතාම ප්‍රශංසා කරයි; සතුහිවන්න වෙයි. අද බොහෝම අමාරු තත්වයක් ඒ අය ඉන්නේ. මා හිතන හැටියට එවැනි අය විස්සක්, විසි පහක් පමණ ඉන්නවා.

දත් මේ අමතරාංශය මගින්, මේ සංස්ථාව මගින් කරගෙන යන කටයුතු ගැන ඇත්ත වශයෙන්ම අපි ප්‍රකාශ කරන්න ඕනෑ. ඉස්සරට වඩා විශාල වෙනසක් දත් මෙහි ඇති වී තිබෙනවා. නිෂ්පාදනය අඩු යයි සමහර අය සමහර විට කියයි. නිෂ්පාදනය අඩු වෙන්න කරුණු සීපයක්ම තිබෙනවා. 1971 කරදර කාලයේදී සමහර වතු වල මාසයක් පමණ කල් තේ දළ කඩන්න බැරි වුණේ. ඔය විටියේ නොයෙකුත් අවාසනාවන්ත සිද්ධීන් ඇති වුණේ. ඒ නිසයි, නිෂ්පාදනය අඩු වුණේ. එසේ වුණත් දත් ඉතාමත්ම ලස්සනට

[ඒ. ඩී. එස්. ජී. සිල්වා මහතා]

රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු මේ සංස්ථාව මගින් පාලනය කරන බව ප්‍රශංසා මුඛයෙන් කියන්නට මට පුළුවන. මේ ගරු නියෝජ්‍ය ඇමතිතුමාටත් ඒ කාර්ය මණ්ඩලයටත් අනාගතයේදී මේ කටයුතු මීට වඩා සාර්ථකව කරන්නට අවස්ථාවක් ලැබෙයි ප්‍රථමා කරමින් තමුන්තාත්සේටත් සතුහි කරමින් මගේ කථාව තහර කරනවා.

ආර්. එම්. අප්පුහාමි මහතා (බදුල්ල දිසා ඇමතිතුමා)
(ශ්‍රී ලං. ආර්. සභ. අභිඥානාඪී — පත්‍රාශ්‍රිත ශාඛාඪී — අශ්‍රාමාඪී)
(Mr. R. M. Appuhamy - District Minister, Badulla)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රාජ්‍ය වැවිලි සංස්ථාව පිළිබඳව වටහා සිටිලියක් කවා කරන්නට අවස්ථාව ලැබීම ගැන මම සන්තෝෂ වෙමිනි. අද අපේ රටේ සංවර්ධනයට මුදල් ලැබෙන්නේ—විදේශ විනිමය ලැබෙන්නේ—මේ රටේ තිබෙන ප්‍රධානම වැවිලි වන හේ රබර් හා පොල්වලිනුයි. ඒ නිසා ඒවා ආරක්ෂා කර ගැනීමට හා දියුණු කිරීමට අපේ ගරු ජනාධිපතිතුමාත්, නියෝජ්‍ය ඇමතිතුමාත් ඇතුළු එම ආයතනවල සභාපතිවරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු විශාල මහත්සියක් දරනවා. එමෙන්ම ඒ වතු වල සිටින පාලකවරුන් වතු කම්කරුවනුත් පුදුම විධියේ මහත්සියක් ගන්නවා, තමන් රක්ෂාව කරන ඒ ආයතනය දියුණු කරන්නට.

කම්කරුවන්ට තිබෙන නොයෙක් අඩුපාඩුකම් ගැන කලවාන ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුවේගම මහතා) අද උදේ කීවා. ඒ කෙසේ වෙතත් පසුගිය කාලයට වඩා විශාල ආදායමක් ලබා ගන්නට කම්කරුවන්ට පුළුවන් වන ආකාරයට විශාල උනන්දුවකින් අද ඔවුන් වැඩ කරන බව මම කියන්න කැමතියි. ඒ නිසා අද කම්කරු ප්‍රශ්නත් නුගක් දුරට අඩු වී තිබෙනවා. වෘත්තීය සම්බන්ධව බැඳීමේදී අපේ ජාතික සේවක සංගමයට බොහෝ සෙයින් බැඳෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ අන්දමට ඒවා දියුණු කර ගෙන යනවා. අපේ වතු පාලකවරු ඉතාමත් උනන්දුවෙන් තමන්ගේ වගකීම් ගැන කටයුතු කරන අතර සමහර අයගෙන් එවැනි සහයෝගයක් නොලැබෙන බවත් සඳහන් කරන්න කැමතියි. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් නොයෙක් නොයෙක් වතු වල පාලකයින් ගැන කීවා. අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසවල තිබෙන වතු වලින් වැඩි හරියක් අයිතී වන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවටයි. ඒවා කලාප දෙකකින් පාලනය වෙතිනි. නුවරඑළියෙකුත් පාලනය වෙතිනි; හපුතලේ හේවාසික අධ්‍යක්ෂතුමා යටතේ පාලනය වෙතිනි. මේවා ගැන කියන විට ප්‍රවාහන කටයුතුවලදී කෙරෙන තාස්තිය පිළිබඳවත් මතක් කරන්න ඕනි.

මෙයට අවුරුදු කීපයකට පෙර එක්තරා පිරිසක් ඒකාධිකාරයක් වශයෙන් ලොරි හිමියන්ගේ සංගමයක් සංවිධානය කර සියලුම ප්‍රවාහන කටයුතු ඒ සංගමයට ලබා ගන්නට කටයුතු කලා. ඒ නිසා අද ඒ අය කියන ගණන්වලට තමයි, ප්‍රවාහන කටයුතු කෙරෙන්නේ. අපේ රජය බලයට පත් වුවාට පසුව ප්‍රවාහන කටයුතු කරන්නට ලොරි ව්‍යාපාර නුගක් දැන් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා සමුපකාර සමිතීන් දැන් ලොකු උනන්දුවකින් සිටිනවා. විශේෂයෙන්ම පෙට්ටි හා පෝර් එනා මෙහා ගෙන යෑම ආදිය දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ගයෙන් කර ගන්නට බලාපොරොත්තු වුණි. එහෙත් සමහර අයගේ බලපෑම් නිසා එය අද නුගක් දුරට අවපත වී තිබෙනවා. ඒට පසුව සිදු වුණේ අර ඒකාධිකාරී ප්‍රවාහන සංගමය නියම කරන මිල ගණන් ගෙවන්නයි. ටික දවසක් යන විට ඒ අය කීවා "අය කරන ගණන් මදි, ගාස්තුව තව වැඩි කරන්න ඕනි." කියා, එහෙත් පොද්ගලික ලොරි හිමියන් කීප දෙනෙක් මීට වඩා බොහෝම අඩුවෙන් ප්‍රවාහන කටයුතු කරන්නට බලාපොරොත්තුවෙන් සිටිතිනි.

ඒ සංගමයේ සිටින ප්‍රධානම නියෝජිත මහත්මයා පසුගිය රජයට බොහෝ උදව් උපකාර කල, මේ රජයට විරුද්ධකම් කල හපුතලේ විල්බට් සිල්වා කියන මහත්මයායි. ඔහු තමයි, ඒ පලාතෙම ප්‍රවාහන කටයුතු කරන්නේ. ඔහු කියන දේවල් තමයි, ඒ පලාතෙම සිටින ප්‍රවාහනකරුවන් අද ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා තවත් කීප දෙනෙකුට මේ ප්‍රවාහන කටයුතු ලබා දීමට අපි නොයෙක් විධියේ මහත්සි ගත්තා. ඒ පිළිබඳව අමාත්‍යාංශයටත්, අධ්‍යක්ෂතුමාටත් අපි දැනුම් දුන්නා. ඒ අනුව තවත් වරක් ඉල්ලුම් පත්‍ර කැඳවන්නට කටයුතු කලා. ඉල්ලුම් පත්‍ර කැඳවීමෙන් පසුව ඒ අයට නොයෙකුත් නීති දම්මා; කොන්දේසි දම්මා, ලොරි කියක් තිබෙනවාද, ගබඩා පහසුකම් තිබෙනවාද, වැලිපෝත් තිබෙනවාද, කොළඹ බංගලාවක් තිබෙනවාද,

කොළඹ ගබඩා පහසුකම් තිබෙනවාද යනාදී වශයෙන් ඒ අයට සපයා ගන්නට බැරී දේවල් ගැන ඇසුවා. කෙසේ හෝ දෙදෙනෙකුට පමණක් පොඩි වතු දෙකක් ලැබුණි. ඒක ලබාගත් දවසේ ඉඳලා ඒ අයට නිතරම කරදර කරනවා. තමුන්තාත්සේලාත් බැඳෙනවා අපේ සංගමයට, තමුසෙලා නිසා අද තිබෙන තත්වයේ ගැටියට අපට වැඩි මිලක් ලබාගන්නට විධියක් තැගෑ. ඒ අනුව මේ උදවියට පෙට්ටි 20 කට 30 කට වඩා ලබාගන්න අවස්ථාවක් දුන්නේ තැගෑ.

අපේ බණ්ඩාරවෙල සමුපකාර සමිතිය ඉතාම හොඳ දියුණු සමිතියක්. ඔය නුවරඑළිය කලාපයේ සභාපතිතුමාත් අධ්‍යක්ෂතුමාත්, හපුතලේ අධ්‍යක්ෂතුමාත් නියෝජ්‍ය වැවිලි කර්මාන්ත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයන් ඒ බව දන්නවා. ඔය කලබලකාරී අවස්ථාවලදී විල්බට් සිල්වා මහත්වරුන්ගේ හෝ වෙන කාගෙවත් හෝ කිසිම ලොරියක් බඩු පැට්ටිමටවත් වතු ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතුවලටවත් ඒ ජනතාවගේ ආහාර ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමටවත් උනන්දු වුණේ තැගෑ. රත්නපුර දිස්ත්‍රික්කයට පැටුල් ටිකක් ගෙන යාමට ඔය පැටුල් ගබඩා තිබෙන, ලොරි තිබෙන මහත්මයෙකුගේ ලොරියක් ඉල්ලුවාම දුන්නේ තැගෑ. තමුන් සමුපකාර සමිතිය මගින් තමයි ඒ කාය්‍ය ඉෂ්ට කෙළේ.

ඒ සමුපකාර සමිතියට සෑහෙන ලොරි සංඛ්‍යාවක් තිබෙනවා. පසුගිය ජූලි කලබල කාලේදී අර ලොරි ගිනි තබා විනාශ වුණාට පස්සේ ලොරි ඒකාධිකාරය පවත්වාගෙන යන අයගේ ප්‍රවාහන කටයුතු කරන්න අපේ සමුපකාර සමිතියට සිද්ධ වුණි. ඒ ලොරි හිමියන්ගේ සංගමයේ ලොරි නුගක් අඩු වුණු නිසා අපි ඉල්ලීමක් කලා, වතු දෙකක ප්‍රවාහන කටයුතු සමුපකාර සමිතියට භාර දෙන්නය කියා. ඒ සඳහා ලියුම් අරගෙන ගිය වෙලාවේ හපුතලේ අධ්‍යක්ෂවරයා සාමාන්‍යාධිකාරීගේ ලිපිය බලා කියා තිබෙනවා, ඔය ලියුම්වලින් කියන ගැටියට අපට කරන්න බැහැ. තමුසෙලාට වැලිපෝත් පහසුකම් තිබෙනවාද කොළඹ ගබඩා පහසුකම් ආදිය තිබෙනවාද තිබෙනවා නම් ඒවායේ විස්තර ඉදිරිපත් කරන්නය කියා. ඒ තිබෙන පහසුකම් පිළිබඳ විස්තර ඉදිරිපත් කලාට පස්සේත් තවම ඒක ලබාගන්න පුළුවන් වී තැගෑ. ඒකට විශාල බලපෑම් තිබෙනවා. මොන විධියෙන් ඒ බලපෑම් කෙරෙනවාද කියා මම දන්නේ තැගෑ. සභාපතිතුමාගේ සාමාන්‍යාධිකාරීතුමාගේ නිර්දේශ වත් පිළිගන්නේ තැනි අය තමයි එතුමන්ලා යටතේ කටයුතු කරන්නේ. එහෙම වුණොම අපි කොහොමද බලාපොරොත්තු වන්නේ මේවා දියුණු කරන්න ?

අපට පසුගිය දවස්වල දැනගන්න ලැබුණි අර ලොරිහිමියන්ගේ සංගමයේ ලොරි වලින් පෝර් ප්‍රවාහනය කර දවස් දෙක තුනක් ඒවා තමන්ගේ ගබඩාවල තබාගෙන ඉඳලා ආපසු අරගෙන ඇවිල්ලය භාර දෙන්නේ කියා. වත්තට ගියාම අපට දැනගන්න ලැබුණි ඒ ලොරිවල ගෙන ගිය පෝර් වැලින් එක්ක කලවම් වූ පොරය කියා. අපට දැනගන්න ලැබුණු හැටියේ ඒ ගැන පැමිණිලි කලාම පෝර් සංස්ථාවේ නියෝජිත මහත්මයෙක් ගිහින් පරීක්ෂණයක් පවත්වා ඒවා වැලි මිශ්‍ර පොර නොවේය ඒවා නියම පෝරය කියා වාර්තාවක් දී තිබුණි. අපි හොඳටම දන්නවා ඔය පෝර ගෙනෙන විට ලොරි හිමියන්ගේ ගබඩාවල දවස් දෙක තුනක් තබාගෙන ඉඳලාය වත්තට ගෙන ගොස් බාන්නේ කියා. තවත් කාරණයක් අපට දැනගන්න ලැබුණි. ඔය පොර ගෙන යන විට ලොරිය ඉස්සරන තවත්වල ට්‍රාක්ස්පොට් ඔබ්බේ පමණක් අත්සන් කරවාගෙන යනවාය කියා. මේ ගැන සොයා බැලුවා. තමුන් හරියට විස්තර දැනගන්න ලැබුණේ තැගෑ.

මන්න ඔය විධියටයි මේ ලොරි හිමියන්ගේ සංගමයේ ප්‍රවාහන කටයුතු කෙරෙන්නේ. අපේ සමුපකාර සමිතිය කොපමණ මහත්සි ගන්නත් වතු දෙකක ප්‍රවාහන කටයුතු ලබාගන්න තවමත් අපට බැරි වුණි. අර අමාරු අවස්ථාවලදී සමුපකාර සමිතිය කොපමණ උදව් කර තිබුණත් කිසිම සහනයක් දුන්නේ තැගෑ. මේ සමුපකාර සමිතිය බොහෝම හොඳ කටයුතු කරන සමුපකාර සමිතියක් කියා ඇමතිතුමා පවා වැවිලි සංස්ථාවට ලියල තිබෙනවා. අපේ ලොරි සෑහෙන සංඛ්‍යාවක් තිබෙනවාය, බණ්ඩාරවෙල ඉඳලා කොළඹට එන්නේ ගිස් ලොරිය ඒනිසා ඒවතු දෙකක ප්‍රවාහන කටයුතු භාර දෙන්න කියා කොතෙක් කරුණු ඉදිරිපත් කලත් එහෙ හේවාසික අධ්‍යක්ෂතුමා කිසිම උනන්දුවක් දැක්කුවේ තැගෑ. අපේ සාමාන්‍යාධිකාරීතුමාගේ ලියුමට සැලකුවේ තැගෑ. සභාපතිතුමාගේ ලියුමට සැලකුවේ තැගෑ. තමුන් අර විල්බට් සිල්වා මහතා ගියාම තම කාමරයට කැඳවා ගෙන ගොස් සාකච්ඡා කර එතුමන්ලාට ඕනෑ විධියටයි කටයුතු කරන්නේ. අර අයට කියනවා, 'තමුන්තාත්සේලාත් බැඳෙන්න අපේ සංගමයට' කියලා. මොකක්, හේතුව? රු. 2.60 ක් ලැබෙනවා. ටොන් එකක් කිලෝ මීටරයක දුර යාන

[செயல் முறைகள் பற்றி]

you consider that the greatest part of our economy depends on agriculture. Surely there is always the need for an agricultural university.

Together with agriculture, livestock is another component and I feel that in our State Plantations Corporation estates there is inadequate support for livestock breeding. It is mainly done by the labourers. There must be some method. The hon. Members stated that the Hon. Minister of Rural Industrial Development has taken a hand in this. I think it is a very good thing and it should be much more widespread. I feel that there is a great area possible for the development of livestock, particularly dairy livestock, in the plantation sector.

Now, Sir, the other point is that my area, Matugama, is an agricultural area in which the State Plantations Corporation has a predominant influence. I suggested some time ago at the Parliamentary Advisory Committee that 10 per cent of the land of the State Plantations Corporation's estates in our area be released for vegetable cultivation. They agreed at that time, but I do not know whether they are going to keep to that promise, because I had a letter from His Excellency the President which does not mention this at all. Now, Sir, during the old war days we know that 10 per cent of the land was given over for vegetable and food cultivation.

அங்கிபரவன்
(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Twelve per cent.

ச. னா. 3.0

சுயல் முறைகள் பற்றி
(திரு. அனில் முனசிங்கம்)
(Mr. Anil Moonesinghe)

Twelve per cent was given for food cultivation. Today we do not have that. There is plenty of land in our estates, Sir, which perhaps is not suitable for tea. In a tea area where you have a number of fields of tea, there may be an area which is unsuitable for tea, because it is water-logged or for some other reason. Now, that area can be given for food cultivation. Similarly, in rubber areas there are areas which are suitable either for paddy or for food cultivation. I would strongly request the hon. Deputy Minister to give us an undertaking that 10 per cent of the land in the State Plantations Corporation's estates in my area will be given over for vegetable cultivation.

It has another meaning. From the point of view of the country as a whole, almost all our vegetables come from other areas. Now, in the case of Matugama in the Kalutara District, the hon. Deputy Minister knows that

most of the vegetables come from other areas although our areas can be suppliers of vegetables for the Kalutara District. The result is that we have to spend money on transport. People have to pay more, and you have the scene of people working on the estates coming to the pola to buy vegetables when estates could be suppliers of vegetables for the whole area. This would help in bringing down the cost of living. Today, as you know, a cocconut is somewhere in the region of Rs. 5 and coconut oil is Rs. 24 a bottle. On the other hand, if we are able to supply certain nutritional vegetable foods to the ordinary people, that would be a great boon today.

Then, Sir, I also wish to mention the fact that there are a number of factories that are not in use today. Today they find that it is uneconomical to run two factories. So sometimes in the course of rationalization they are concentrating on one factory and the other factory has fallen into disuse. Therefore I propose that these factories which are not being used, instead of just going into disrepair and ruin, be utilized to provide certain classes for people in the rural areas. It is possible to run in those areas various instructional classes if the Ministry of Labour might be interested in it. At this moment those factories are not being used at all. I do not know whether the State Plantations Corporation can use them also for instructional purposes. Anyway, some use has to be made of these factories that are not being used at all.

Then, Sir, one of the penultimate points I want to mention is that everybody recognizes that the take over of the estates by the State has been a good thing. Nobody says that it is a bad thing. The question is how we are going to improve them, because when the State takes over a part of the economy there are various problems that arise.—(Interruption.) I do not think so. I think if you look at the figures of production of tea and rubber, it has been quite steady. It has not gone up or down very badly. I have looked at the figures. During the Budget Debate I read them. If you compare the figures for 1956-60 with the figures for today, certainly they have gone down. I am talking of the period 1965 to 1983. If you look at the figures for 1965 to 1983 there has not been a very big—(Interruption.) No. Your figures are far worse today. I read them out during the Budget Debate. I do not want to go into all that I read out the figures at that stage. I do not want to reply now. But let us assume—

தீயேச்சு காரண காரணிகள்
(சுயல் உப தலைவர்)
(The Deputy Chairman of Committees)

Hon. Member, you address me. I will give other Members an opportunity to speak later.

අතිරේක මුහුණත මත
(திரு. அனில் முனிசிங்கம்)
(Mr. Anil Moonesinghe)

I find that in fact the prices of tea, rubber and coconut have come down. As you know, the coconut sector is dominated by the small man and the production has come down for various reasons, but if you take the tea estates where the ownership is predominantly in the State or take the rubber estates where the ownership is in the State, if not predominantly, at least a great part of it, production has remained more or less stagnant. We want to see a rise in production. We want to see a rise per hectare of production in tea and rubber, which has not been forthcoming. One of the reasons for that, I feel, is that there is a certain amount of pilfering and fraud on the estates. Hon. Members opposite will also bear me out. On a number of estates the fertilizer that is brought to the estate does not go to the tea plant or to the rubber plant. Whether you sit there or whether you sit here, we are all concerned with developing these estates. So we must try to work out a method by which these frauds and pilfering in the estates can be reduced. This is where I think, if the State Plantations Corporation is able to have a flying squad of people who are accountants and so on who can go to an estate at a moment's notice and carry out investigations, then everybody will be prepared, and, secondly, we will be able to catch the people who are doing the wrong thing.

Recently, Sir, on two estates at Matugama, at Sirikandura and Wogan, estates huge thefts have been discovered. Some information about the thefts have been given by the employees of the estate itself. That is a very good sign. Of course, it is possible that one side was involved in the stealing and the other side was not. Whatever it is, it is a very good sign. We would like very much, as Members of Parliament, to help to see that the amount of fraud is reduced. One of the methods of committing fraud on estates is to give false names. False names are given and the money is collected outside. I think it will be very helpful if a flying squad is maintained by the State Plantations Corporation. I want to mention that the Chairman, the General Manager and many of the officials of the State Plantations Corporation have been very helpful and co-operative, except for one or two people. I have brought those to the notice of the State Plantations Corporation.

The next point that I would like to make is with regard to the employees of the State Plantations Corporation. I think that the estate labourers have been the least benefited by the salary increases. I think the gap in salary between them and the other workers is in the region of Rs. 300 to Rs. 350. The ordinary workers have been given various allowances at various times, but these allowances have not been correspondingly given to

the estate employees, and the result is that they are some of the lowest paid workers in the economy of our country. Now, Sir, please remember that a half of the labourers in some of the estates are Sinhalese labourers. Therefore they do not live on the plantation. They live in their own houses. It is very difficult for them to manage with the pay they get, particularly when they have only 13 or 14 days' work in a month. It is impossible to manage though a number of their family members are working in the estate. Therefore I would appeal to the hon. Deputy Minister to consider this matter. You have to decide, as this is government policy. Now you will be in a position to increase their pay with the inflow of money into the State plantation sector. My position is that the basic pay must be sufficient to give them a decent living. But beyond that, if you want to hitch their wages on to incentive schemes, that is the only way in which I think you can develop the estates. I think that is a very good idea. The only thing is that must be done in a scientific manner. Therefore, I would appeal to the hon. Deputy Minister to look into this matter. This applies not only to the State Plantations Corporation but to the JEDB as well. He should really see that these employees are given sufficient remuneration so that there is a certain amount of enthusiasm and a future for them. An incentive should be given to see that proper work is done. Shoddy work, pilferage and so on must be removed. Thereby we can get a more contented labour force.

Sir, the other point is that in the State plantation sector as far as possible there should be an advisory board of the employees of the estate to sit with the superintendent. I am not saying that in the first instance they should be given any management powers over the superintendent. I would, on the other hand, request the Government to look into this matter in order to get the employees, particularly the estate workers, interested in their work. They are uninterested in their work except in what they do for the day and the money that they get. We must try to get them interested in the welfare of the estate, not only in the actual plucking of tea and so on but in the running of the whole estate, their conditions of work and so on. Particularly today, Sir, it is very important because many of the labourers are of Indian Tamil origin. They want to go away, because they feel that they are unsafe in this country. Many of them have given petitions to me to say that they want to go back to India. First of all, in my opinion, the way to overcome that is to give them a stake in this country, that is, in the matter of their nationality. Something has to be done about their statelessness. Secondly, they should be given a stake in the place where they work. *(Interruption)*. This is a matter that has to be discussed. I am not trying to score a point off you. You are trying to score a point off me. What I am trying to tell you is that it is a matter that must be discussed by the parties concerned. This is

[අතිරේක මහතා]

not a matter that you can settle unilaterally. This is a matter that can be settled only by discussion and so on. It applies to the whole country and to the future of Sri Lanka. So we must look at it in a liberal way, and we are quite prepared to do that in the coming period. What I would like to say is, apart from that, it is necessary for the estate labourers to have some sense of security and stability. Being on the estate they should realize that the estate belongs to them in some way or the other. Today the estate belongs to the State. It is a nameless person. There is no personal touch. It is therefore more and more essential that the estate employees are brought into consultation with the management, thereby giving them some emotional feeling, "Well, I have a stake in the estate, I have a voice in this estate", and creating that environment which will give them a sense of security. Sir, these are things that are necessary for the growth of the plantation sector.

එන්. ධෙන්සිල් ප්‍රනාන්දු මහතා
(නි.ප්‍ර. අ.අ. බැංකුවේ ප්‍රධාන ලේකම්)
(Mr. N. Denzil Fernando)

The communes in Russia have failed.

අනිල් මුණසිංහ මහතා
(නි.ප්‍ර. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

There were never communes in Russia. There were collective farms. But the communes in Israel have succeeded.

අ. හා. 3.15

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)
(නි.ප්‍ර. පෙරේරා සමරවීර - 2 න්, 1977 ආණ්ඩුක්‍රමලේඛන පිටි අමාත්‍යවරයා)
(Mr. Percy Samaraweera Deputy Minister of Home Affairs)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡාවට භාජන වන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සම්බන්ධයෙන් කාරණයක්-දෙකක් මතක් කරන්න මා බලාපොරොත්තු වෙමිනි. නමුත් මගේ කථාව ආරම්භයේදීම, මතුගම ගරු මන්ත්‍රීතුමා (අනිල් මුණසිංහ මහතා) සඳහන් කළ කාරණයකට-දෙකකට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙමිනි.

එකම කිව්වා, පලදාව අඩුකමින් අද ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු පාඩුවට පත්වන බවට සනාථ කළා.

අනිල් මුණසිංහ මහතා
(නි.ප්‍ර. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

මම කීවේ නැහැ.

පර්සි සමරවීර මහතා
(නි.ප්‍ර. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

එහෙම නම් මොකක්, කීවේ? [බාධා කිරීමක්] කෙසේ වෙතත් අප එක් දෙයක් අමතක කරන්න හොඳ නැහැ. පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය කලින්ම තීරණය කර තිබුණි. මේ රටේ තිබෙන ලොකු වතු සියල්ලක්ම වාගේ රජයට පවරා ගන්න. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම ආරම්භ කිරීම දක්වා ඒ තීරණය රහසක් වශයෙන් තබා ගන්න ඒ අමාත්‍ය මණ්ඩලයට

යුතුකමක් තිබුණි. නමුත් ඒ අය කළ වැරද්ද නිසා, එම වතු රජයට පවරා ගන්න අවුරුදු දෙකකට පමණ ප්‍රථමයෙන් ලොකු වතු හිමියන්, වතු සමාගම් හා නොයෙකුත් පුද්ගලයන් දැන ගත්තා. නව අවුරුද්දකින් කැන්තම් දෙකකින් ඒ වතු ඔක්කෝම රාජ්‍ය සත්කම් වෙතට, රජයට පවරා ගැනෙනවාය කියා ඒ නිසාම මොකද, වුණේ?

මතුගම ගරු මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කයේ තමයි, ලංකාවේ තිබෙන හොඳම රබර් වතු වලින් සැහෙන ප්‍රමාණයක් තිබෙන්නේ. එම නිසා එතුමා මේ ගැන හොඳට දන්නවා ඇති. ඒ තීරණය දැන ගත් තැටියේ ඒ වතු සමාගම්, ලොකු වතුකාරයන් කළේ මොකක්ද? රබර් ගස් පරණ වී ගලවා දමන්න ආයතන කාලයේදී "slaughter-tapping" කියා එකක් කරනවා. නමුත් ඒ අවස්ථාවේදී පරණ රබර් ගස් පමණක් නොවෙයි. පොදුවේ ගැම රබර් ගසක් සම්බන්ධයෙන්ම "slaughter-tapping" ක්‍රමය අනුගමනය කලා. ඒ විධියට ඒ වතු සමාගම්, ලොකු වතුකාරයන් ඒ ගැම රබර් ගසකින්ම උපරිම ප්‍රයෝජනය අරගෙන රජයට බාර දුන්නේ හපය පමණයි.

උඩරට වතුකරයේ තේ වලටත් අත් වුණේ මේ ඉරණමම නමයි. අවුරුද්දකට දෙවසාවක් පෝර දමන වතු වල අවුරුදු දෙක-තුනකින්වත් පෝර දැමීමේ නැහැ. ඒ අය දැනගෙන හිටියා එම වතු කවද හරි රාජ්‍යත්ක වෙතවාය, රජයට පැවරෙනවාය කියා. එම නිසා, එසේ ඒ වතු රජය පවරා ගන්නා තුරු හැකි තාක් අඩුවෙන් වියදම් කොට ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඒවායේ අයිතිකාරයන් කටයුතු කලා.

මේ තත්වය නිසා, ඒවා රජයට පවරා ගන්නට පසුව එවකට තිබුණු රජයට, 1977 දී බලයට පත් වුණු අපේ රජයටත් සිදු වුණි. ඒ වතු යථා තත්වයට ගෙන එම සඳහා සැහෙන පරිශ්‍රයක් දරන්න. එම නිසා, මේ වතු වල සම්බන්ධ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒට හේතුව ඒ තත්වය බව අප පිළිගන්න ඕනි.

මතුගම ගරු මන්ත්‍රීතුමා පෝර සම්බන්ධයෙන් මතක් කලා. රසායනික පෝරවලට වඩා කොළ හොඳය කියා, මා විශ්වාස කරනවා. ඒවා වතු වලට පමණක් නොවෙයි. එළවළු වලට හා කුඹුරු වලටත් හොඳයි. එම නිසා ඒ වැවිලි සඳහාත් කොළපෝර පාවිච්චි කෙරෙනවා. නමුත් විශේෂයෙන් අද ලංකාවේ තිබෙන විශාල තේ සහ රබර් අක්කර ප්‍රමාණය දිනා බලන විට අක්කර ලක්ෂ ගණනක් සඳහා වුවමනා තරම් කොළ පෝර ලබා ගැනීම ඉතාමත් අසීරු බව අප පිළිගන්න ඕනි. "nitrogenous plants" වර්ග කීපයක් වතු වල වටිනාව. නමුත් ඒවායින් අවශ්‍ය තරම් කොළපෝර ලබා ගැනීම අසීරුයි. කොළ පෝර යොදන්න පුළුවන් නම් හුකක් හොඳයි.

මෙවර අයවැය යෝජනා අනුව වතුකරයේ වැඩ කරන කම්කරු ජනතාවගෙන් "Rehabilitation Levy" එකක් හෙවත් පුනරුත්ථාපන බද්ද, බද්දක් ගැනීම නිසා ඒ අය අසහනයට පත් වෙතවා. බද්දේ ගරු දියා ඇමතිතුමා කීවා. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවත්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් තම වතු වල වැඩ කරන කම්කරු ජනතාවට බොහෝම හොඳට සලකා තිබෙනවාය කියා. නමුත් මා නම් එය පිළිගන්නේ නැහැ. මේ රජයේ අනෙකුත් සේවක පිරිස්වලට ලැබෙන වරප්‍රසාද එකක්වත්, රජයට තැන්තම් මේ රටට ලැබෙන ආදායමෙන් - ජාතික ආදායමෙන් - සියයට 73 ක් ලබා දෙන වතුකරයේ කම්කරුවාට අද වන තුරු ලැබී නැති බව කනගාටුවෙන් වුණත් මතක් කරන්න සිදු වී තිබෙනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද මම කථා කරන්නේ වතු කම්කරු සංගමයක නිලධාරියෙක් හැටියට. මා මතක් කරන්න ඕනි. මේ රටේ වැඩ කරන ජනතාවට රුපියල් 70 ක මුදලක් දිය යුතුය කියා 1981 වර්ෂයේ අයවැය වර්තාවෙන් නියම වුණ බව. ඒ වගේම 1982 වර්ෂයේ අයවැය වර්තාවෙන් රුපියල් 100 ක් දිය යුතුය කියා නියම වුණි. රජයේ දෙපාර්තමේන්තුවල, සංස්ථාවල වැඩ කරන සෑම සේවකයෙකුටම මේ වරප්‍රසාද දෙන ලැබුණු අතර, වතු කම්කරුවාට පමණක් එය තවම ලැබී නැහැ. එය නොදෙන්න හේතුව මොකක්ද කියා කියන්න මා දන්නේ නැහැ. නමුත් තවම ලැබී නැහැ.

රාජ්‍ය වැවිලි සංස්ථාව සම්බන්ධයෙන් ලබා ගත් විස්තර වකක් මා ලබා තිබෙනවා. වතු කම්කරුවෙකුට මාසයකට දින 18 ක් වතු වල වැඩ දෙන්නය කියා අපි ඉල්ලුවා. එසේ තැන්තම් මාස 6 කට දින 180 ක් වැඩ දෙන්නය කියා

ඉල්ලුවා. මේ සම්බන්ධයෙන් අපි රාජ්‍ය වැවිලි සංස්ථාවන්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයන් භාරව සිටින ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වුවා. එ අනුව, මේ ගැන සලකා බලා කටයුතු කරන්නට කියා එතුමා නියම කර තිබෙනවා. එසේ නියම කළ පසුව අපි සාකච්ඡාවක් කැඳවුවා. 1982. 02. 17 වන දින උසස් මට්ටමෙන් තිබුණු ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් කම්කරු කොමසාරිස්තුමාගේ ඉල්ලීමක්—නියෝගයක් නොවෙයි—මෙම කඩදසියේ සඳහන් වෙනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි එහි මෙන්ම මෙහෙම සඳහනක් වෙනවා :

"The Chairman"—වේයාමත් කියා කියන්නේ කොමසාරිස්තුමා—

"The Chairman, said that there was statutory provision under Law No. 79 that each worker should be provided 108 days work within a period of six months or in the alternative paid 108 days wages."

ඒ අනුව කම්කරුවෙකුට මාසයකට දින 18 ක් වැඩ දෙන්න ඕනෑ. එහෙම තැන්තම් මාස 6 කට දින 108 ක් වැඩ දෙන්න ඕනෑ. නමුත් එය ක්‍රියාත්මක කෙරෙන්නේ තැනැ. දැන් රාජ්‍ය වැවිලි සංස්ථාවන්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයන් කටයුතු කරන්නේ ඒ ආකාරයට බව මා මතක් කරන්න ඕනෑ. නමුත් ඒ නිලධාරීන් කියන්නේ නිපම විධියට කටයුතු කරනවා කියායි. විශේෂයෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාවට සම්බන්ධ සබරගමු පළාතේ තිබෙන වතු කිහිපයක්ම මොන ආකාරයෙන්ද කටයුතු කර තිබෙන්නේ කියා මා පෙන්වන්නම්.

ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ දැන ගැනීම පිණිස මා මෙය මතක් කරන්න ඕනෑ. ඇන්දනවත්ත, පැල්මඩුල්ල වත්ත, වැල්ලඳුර වත්ත, හවුපෙ වත්ත යන වතු තිබෙන්නේ සබරගමුව පළාතේ. හවුපෙ වත්ත 1983 පෙබරවාරි මාසයේදී කම්කරුවෙකුට වැඩ දී තිබෙන්නේ දින 14 යි. කල්පනා කර බලන්න ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, කොළඹ මහ කන්තෝරුවේ ඉදගෙන නියෝග හෝ රෙගුලාසි හෝ නිකුත් කළ විට ඒ දෙයත් ක්‍රියාත්මක වෙන්නේ තැනැ. හවුපෙ වත්තේ 1983 පෙබරවාරි මාසයේ දින 14 ක් වැඩ කළ පිරිමි කම්කරුවෙකුට දිනකට ගෙවා තිබෙන්නේ රුපියල් 18.20 යි ගැනුණු කම්කරුවෙකුට ගෙවා තිබෙන්නේ රුපියල් 15.00 යි. මේ අනුව 1983 පෙබරවාරි මාසයේදී දින 14 ක් වැඩ කළ මේ දෙදෙනාටම ගෙවා තිබෙනවා රුපියල් 464 ක් රුපියල් 464 ක් පටිය ගන්න කම්කරු යුටිලක් තමන්ගේ ළමයින් තුන් හතර දෙනා සමග මාසයක් ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රශ්නය. මේ කම්කරුවන්ට දින 108 ම වැඩ දී තිබෙනවා කියා ලිපියක් මගේ ලිපි ගොනුවේ තිබෙනවා. ඒ අනුව ඒ අයට වැඩ දී තිබෙන්නේ මේ ආකාරයයි. වත්තක හේ දළ කඩන වැඩ කොටස තිබෙනවා. හේ කර්මාන්ත ශාලාවේ ස්ටෝරුවේ වැඩ කොටස තිබෙනවා. පොහොර දැමීම් තිබෙනවා. කප්පාදු කිරීම් තිබෙනවා. මේ සියල්ලක්ම තිබෙනවා. මාස හයකින් පස්සේ අර කොටසවල වැඩ කරන ප්‍රමාණය පමණක් එක්කායු කරගෙන සාමාන්‍ය ගණන් හදල කියනවා, "මව් අපි මාසයකට දින 18 ක් වැඩ දී තිබෙනවා," කියල. කර්මාන්ත ශාලාවේ තම් මුළු මාසයේම වැඩ. දළ කඩන මිනිසුන් මුළු මාසයේම වැඩ කරන්නේ තැනැ. පොහොර දමන මිනිසුන් මුළු මාසයේම වැඩ කරන්නේ තැනැ. කප්පාදු කරන මිනිසුන් මුළු මාසයේම වැඩ කරන්නේ තැනැ. මේ අය වැඩ කළ සියළු දෙනාම එකට එක්කායු කර දින 18 ක් වැඩ දී තිබෙනවාය කියලා මෙහෙ සන්නේෂ වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම බලතලව මාසයකට දින 14, 15, 16 යි වැඩ දෙන්නේ. දින 12 වැඩ දෙන අවස්ථාවන් තිබෙනවා. එමනිසා ඒ ගැන වැඩපිළිවෙලක් සකස් කරන්නට ඕනෑ. පිරිසක් මෙහෙ ඉදගෙන අපි කම්කරුවන්ට මේ මේ දේ කර දෙනවාය කියලා සන්නේෂ වුණොට වන්නකට ගොස් බලන්නට ඒ සහන කිසිවක් කම්කරුවන්ට දීලා තැන කියා පෙනෙනවා. එමනිසා, මේ අයවැය වාර්තාවේ සඳහන් වෙලා තිබෙන සියයට එකේ පුනරුත්ථාපන බද්ද කම්කරුවන්ගෙන් අයකර ගන්නවාට, ලංකා ජාතික වතු කම්කරු සංගමයත්, ලංකා වතු කම්කරු සංගමයත් තරයේ විරුද්ධ වෙනවා. ඒ සංගම් තරයේ විරුද්ධවන බව කලින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1981 සහ 1982 අයවැය වාර්තා දෙකෙන් කම්කරුවන්ට, වැඩ කරන ජනතාවට දියයතුකය කියා තිබෙන රුපියල් 70 සහ රුපියල් 100 මේ වතු කම්කරු ජනතාවට ලබා දී, ඔවුන්ට දින 18 ක් වැඩ දෙනවා නම්, ඒ කම්කරුවන් ඉදිරියට සියයට 2 ක පුනරුත්ථාපන බද්දක් දෙන්නට ලැගුණිනි. ඒක කරන්නට පුළුවන්ය කියලා අපිට පොරොන්දු වෙන්නට පුළුවන්. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙහි රහස මේකයි. මොන විධියේ දෙවල් ගැන

සාකච්ඡා කළත්, මොන විධියට කටයුතු කළත් කම්කරුවන් වෙනුවෙන් ලබාදෙන්නට බලාපොරොත්තුවන සහන ලබාදීමෙන් පසු ප්‍රාදේශීය මට්ටමෙන් තැන්තම් වතු අධිකාරී මහත්වරු මාර්ගයෙන් ඒවා ක්‍රියාත්මක වනවාද තැද්ද කියලා බලන්න ඕනෑ. මම වැඩිදුර මේ ගැන කතා කරන්නට බලාපොරොත්තු වන්නේ තැනැ. මගේ එකම ඉල්ලීම නොවෙයි.

වතු කම්කරුවෝ බොහොම අහිංසක මිනිස්සු. බොහොම දෙනෙක් ඉන්දියාවේ සිට මෙහාට ඇවිත් වතුටල වැඩ කරනවා. යම් යම් ගිවිසුම් අනුව ඉන්දියාවට යන අයත් ඉන්නවා. සමහරු යන්නට ඕනෑය කියලා කියනවා. යම් යම් වතු කාර්යාලවල සිටුවන අක්‍රමිකතාවයන්යයි කීව නොහැකි වුවත්, වැඩ අතපසු වීම් නිසා මෙම කම්කරුවෝ අවසානයේදී කොපමණ කරදරයකට පත් වෙතවාද? එක කාරණයක් මම කියන්නම්. මේ කම්කරුවන්ට අර්ථසාධක අරමුදල් ලබාගැනීම සඳහා අවශ්‍යවන "සි-ර්පෝට්" කියලා එකක් තිබෙනවා. මේ කම්කරුවෝ ඉන්දියාවට යන්නට ගමන් බලපත්‍ර ආදී සියල්ලක්ම ලබාගෙන, ඒවා සුදානම් කර ගන්නායින් පසු මේ "සි-ර්පෝට්" එක මධ්‍යම බැංකුවට ලැබී තැනැ කියලා ඒ අයට ගිම් මුදල් ගෙවන්නේ තැනැ. ඒ කම්කරුවාගේ තමන් මුදල් වෙන් කර තිබෙනවා. ඒ වෙන් කර තිබෙන අර්ථසාධක මුදල "සි ර්පෝට්" එක ගිණයින් පසුවයි ඒ තැනැත්තාගේ ගිණුමට බැර කරන්නේ. ර්පෝට් එක එව්වේ තැන්තම් කටවුවත් ගන්නට බැහැ. මේ අර්ථසාධක අරමුදල, සමහර කම්කරුවෝ මේ අර්ථසාධක අරමුදල මෙහෙ නියල ඉන්දියාවට ගිහින් තිබෙනවා. අවුරුදු ගණනක් තිස්සේ බොහොම මහත්සියයන් උපයාගත් මුදල දමා ගොස් තිබෙනවා.

මේ කරුණ සම්බන්ධයෙන් වැවිලි සංස්ථාවට එක දෙයක් මතක් කරන්නට ඕනෑ. මට ලැබුණු ආරංචියේ ගැටියට, නිවිතිගල කිරිබත්ගල වතුයායේ පාලකතුමා, උප පාලකතුමා "හෙඩ් ක්ලාක්" ආදී වශයෙන් බොහොම දෙනෙක් එකවර මාරු කර යවා තිබෙනවා. මේ විධියට එක වන්නකින් විධායක නිලතල දරණ නිලධාරීන් මාරු කර යැවීම, අර විධියේ අර්ථසාධක අරමුදල් සඳහා වතුකම්කරුවන්ට අවශ්‍ය දේ යවන්නේ කොහොමද? මේ විධියට මාරු කර යැවීමෙන් ඒ විධියේ "සි පෝර්ම" පමණක් නොවෙයි. ඊට වඩා දෙවල් වුණත් නොකෙරෙන්නට ඉඩ තිබෙනවා. ඒ වන්නට අර්තෙන් එක වතු පාලකතුමා උප පාලකතුමා "හෙඩ් ක්ලාක්" වැනි තනතුරු දරණ නිලධාරීන් ඒ වන්න ගැන එහි සිටින කම්කරුවෝ ගැන කිසිවක් දන්නේ තැනැ. මේ විධියට මාරු කළොත් "සි පෝර්ම" හෙවෙයි යටත්ත පුළුවන් වන්නේ. ඊට වැඩි දෙයක් වුවත් යටත්ත පුළුවන් කමක් ඇති වන්නේ තැනැ. මේ විධියට නිලධාරීන් මාරුකළවිට කම්කරුවාගේ තත්ත්වය තුමක්දැයි වැවිලි සංස්ථාව කල්පනා කළ යුතුව තිබුණා. මගේ කාලවේලාව ගෙව්ගෙන යන බව පෙනෙනවා. වතුකේන්ද්‍රය මේ ආයතන දෙකටම අයිති නිසා, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගැන කථාකරනවිට මම තව කාරණා රාශියක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙනවා. නමුත්තන්සේට සතුහිවන්න වෙනවා.

කම්කරුවන්ගෙන් මේ සියයට එකේ පුනරුත්ථාපන බද්ද අය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් කම්කරුවන් වෙනුවෙන් අයවැය වාර්තාවලදී දීමට සම්මත වුණු රජයෙන් නියම කර තිබෙන ඒ මුදල ලබා දෙන්නට කටයුතු කරන ලෙස නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අමුතුවෙන් දෙයක් ලබා දෙන්නට යයි ඉල්ලන්නේ තැනැ. පාඩුවට පවත්වාගෙන යන සංස්ථාවන් වුවත්, රජයෙන් හා බැංකුවලින් මුදල් ලබා දෙමින් තඩත්තු කරන්නට සුදානම් වෙනවා. එහෙම මේ රු. 70 සහ රු. 100 වතු කම්කරුවන්ට දෙන්නට බැරී ඇයි? මේ රටේ ජාතික ආදායමක් වැඩි කොටසක් අද නිපදවන්නේ වතු කම්කරුවන් නම් ඇයි වතු කම්කරුවන්ට දෙන්නට බැරී? නමුත්තන්සේ මේ සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න ඕනෑ. ඉදිරිපත් වෙලා මෙය ලබා දෙන්න. මේ වැඩ කොටස කළොත් අපි පුනරුත්ථාපන බද්ද සියයට දෙකක් දෙන බව මතක් කරමින් මගේ කතාව අවසාන කරනවා.

පී. එල්. විජේමාන මහතා (නියෝජ්‍ය රාජ්‍ය වැවිලි පිළිබඳ ඇමතිතුමා)
(திரு. வீ. எல். விஜேமான் — அரசு பெருங்குதாயுடைய பிரதி அமைச்சர்)
(Mr. V. L. Wijemanne — Deputy Minister of State Plantations)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද උදය වරුවේ සිට මේ මොහොත දක්වා මේ අමාත්‍යාංශය පිළිබඳව ඉතාමත් හොඳින් කරුණු ඉදිරිපත් කළ මැති ඇමතිවරුට පලමුකොටම මම මගේ සතුහිස පුද කර්ට කැමතියි. මේ අමාත්‍යාංශය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම කළේ විවේචනය කිරීමක්

[පී. එල්. විජේමාන්ගේ මහතා]

වශයෙන් නොව අපේ අමාත්‍යාංශයේ කටයුතුන්. ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතුන් හොඳින් කර ගැනීමට උපදෙස් දීමක් වශයෙන් බව මට පැහැදිලිව පෙනෙන්නවා. ඒ මැති ඇමතිවරුන් ඉදිරිපත් කළ කරුණු සියල්ලක්ම අපේ අවධානයට යොමු කර හැකි තරම් ඉක්මනට අවශ්‍යතැන්වලදී එතුමන්ලාට පුද්ගලිකවත් පිළිතුරු සැපයීමට අපි අදහස් කරනවා.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ වැඩ කටයුතු සම්බන්ධව කෙටි හැඳින්වීමක් පළමුකොටම කරන්නට ම බලාපොරොත්තු වෙන්නවා. මේ සංස්ථාවේ පාලනයට යටත්ව මේ රටේ හේ සහ බර අක්කර 2,79,465ක් තිබෙනවා. පොල් ඉඩම් තම සැලකි යුතු සංඛ්‍යාවක් අත්තේ තැගෑ. මේ සංස්ථාවේ පාලනයට යටත්ව වතු තුන්සිය පහක් තිබෙනවා. ඒවා ප්‍රාදේශීය ණ්ඩල හතරකින් පානය කෙරෙන්නවා. හැටක් ප්‍රදේශය, නුවරඑළිය ප්‍රදේශය, හොරණ ප්‍රදේශය, ගාල්ල ප්‍රදේශ කීයා ප්‍රදේශ හතරක මණ්ඩල හතරක් පත් කර තිබෙනවා. මේ මණ්ඩල හතරට ලබන වර්ෂයේදී රත්නපුර ප්‍රදේශය වෙනුවෙන් තවත් මණ්ඩලයක් එකතු කරන්නට අපි බලාපොරොත්තු වෙන්නවා. හොරණ ප්‍රදේශයට අයත් ඉඩම් කීපයකුත්, නුවරඑළිය ප්‍රදේශයට අයත් ඉඩම් කීපයකුත් සම්බන්ධ කර රත්නපුරය මධ්‍යස්ථානය කර තවත් මණ්ඩලයක් පිහිටුවන්නට අපි බලාපොරොත්තු වෙන්නවා. එතකොට ප්‍රධාන මණ්ඩලය හැර මණ්ඩල පහක් වෙන්නවා. මේ මණ්ඩලවලින් වතු පාලනය කරන අන්දම ගැන අද මේ ගරු සභාවේදී කරුණු ඉදිරිපත් වුණා.

අපි රාජ්‍ය වැවිලි අමාත්‍යාංශය ආරම්භ කළේ 1981 වර්ෂයේදීයි. තමුත් මේ මණ්ඩල 1977 පටන්ම ක්‍රියාත්මක වුණා. මේ වතුයායවල කොපමණ අඩුපාඩුකම් තිබෙනවාය කියා සඳහන් කළත් මේවායේ මනා පාලනයක් තිබුණු බව මට සංඛ්‍යාලේඛනවලින් ඔප්පු කරන්නට පුළුවන්. අපි හේ ගැන කල්පනා කර බැලුවොත් 1977 දී හෙක්ටයාර් එකකට ලබා ගෙන තිබෙන හේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 1076 ක් පමණයි. 1983 වන විටත් ඒ ප්‍රමාණය අඩු වුණේ තැගෑ. ඒ තත්ත්වය අපි රැකගෙන තිබෙනවා. [බාධා කිරීමක්] කල්බල වෙන්න එපා. මේ ගණන් බලා තිබෙන්නේ 1977 අවුරුද්ද අගදීයි.[බාධා කිරීමක්]

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சுழு உப தலைவர்)
(The Deputy Chairman of Committees)
Order please ! Let the Hon. Deputy Minister reply.
Please do not disturb him.

වී. එල්. විජේමාන්ගේ මහතා
(திரு. வீ. எல். விஜேமான்)
(Mr. V. L. Wijemanne)

ගණන් බලන්නේ වර්ෂයේ මුලදී නොවෙයි. වර්ෂයේ අගදී. ඒ වගේම රබර් සම්බන්ධයෙන් බැලුවත් 1977 තිබුණ තත්ත්වය ව වඩා දියුණු තත්ත්වයක් ඇති වී තිබෙනවා. එද තිබුණ හෙක්ටයාර් එකකට කිලෝග්‍රෑම් 730 ක් වුණත්, 1981 දී කිලෝ ග්‍රෑම් 1051 දක්වා ඉහල ගොස් තිබෙනවා. 1982 ඒ ප්‍රමාණය සුර් ගණනකින් අඩු වී තිබෙනවා. මය අතරතුරේදී මේ ඉඩම්වලින් සැහෙන කොටසක්-අක්කර විසි අට දහක් පමණ-තඩසා ආයතනට පවරා තිබෙනවා. ඒ විධියට අක්කර ගණන අඩු වුණත් නිෂ්පාදනය අඩු වී තැගෑ. එයින් පෙනෙන්නේ 1977 සිටම මෙම සංස්ථාවේ හොඳ ප්‍රගතියක් ඇති වී තිබෙන බවයි.

ඊළඟට වෙනග ගැන කථා කලා. නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා සඳහන් කළ කාරණය ගැන අපේ අවධානය යොමු කර. ඒ ගැන සාකච්චා කර, යම් පිළියමක් යොදන්න තිබෙනවා නම් එය යොදන බව මම මතක් කරන්න කැමතියි. ඊට අමතරව මේ කමිකරුවන්ට ලැබෙන වේතන සම්බන්ධයෙන් මම යමක් කියන්න කැමතියි. අපේ කමිකරුවන් 1977 ලැබූ වේතනය මෙන් තුන් ගුණයක වේතනයක් අද ලබනවා. විස්තර වශයෙන් කියනවා නම්, 1977 දී හේ වතුවල වැඩ කරන පිරිමි කමිකරුවකුගේ දිනක වැටුප රු. 6.56 යි. තමුත් අද ඒ කමිකරුවා දිනකට රු. 17.89 ක්-රු. 18 ක් කීව්වත් වරදක් තැගෑ-ලබනවා. 1977 දී කමිකරු කාන්තාවක් ලැබූ වැටුප දිනකට රු. 5.00 යි. තමුත් අද රු. 15.00 ක් ලබනවා. ලමයෙකුට ලැබුණේ රු. 4.54 යි. අද ලමයෙක් රු. 14.39 ක් ලබනවා.

ඒ වගේම රබර් වතුවල වැඩ කරන කමිකරුවන් ගැන බලමු. පිරිමි කමිකරුවෙකු එද 1977 දී ලැබූවේ දිනකට රු. 8.71 යි. තමුත් අද රු. 19.64 ක් ලබනවා. කාන්තාවක් 1977 දී ලැබූවේ රු. 7.27 යි. තමුත් අද රු. 16.85 ක් ලබනවා. 1977 දී ලමයෙකු ලැබූවේ රු. 6.82 යි. තමුත් අද වේතනය වශයෙන් දිනකට රු. 16.27 ක් ලබා ගන්නවා. මය විධියට අපේ වතුවල සේවය කරන කමිකරුවන්ට එද තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් අද ලැබී තිබෙනවා.

අපි කල්පනා කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. බොහෝ විට අපේ කමිකරු පවුල් වල දෙනෙක් දෙනෙක් වැඩ කරනවා. පුරුෂයා, භාර්යාව සහ අඩු වශයෙන් දරුවන් එක් කෙනෙක්වත් වැඩ කරන පවුල් තිබෙනවා. මේ විස්තර ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා සඳහන් කළ කාරණයෙන් තිදහස් වෙන්ක නොවෙයි. කොහොම තමුත් මම එතුමා සඳහන් කළ කාරණය ගැන සොයා බලා යම් සහනයක් දෙන්නට පුළුවන් නම් එම සහනය ලබා දෙන්නට කටයුතු කරන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.

රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ මේ වර්ෂය වන විට වැඩ කරන කමිකරු සේවක සංඛ්‍යාව, 2,37,639 ක් වෙන්නවා. ඊට ඉහල ශ්‍රේණියේ නිලධාරීන්, ලීපිකරුවන් යනාදී අය 9,899 ක් සිටිනවා. විධායක නිලධාරීන් 734 ක් ඉන්නවා. මය අන්දමට ගණන් බලන විට 2,50,000 ක් පමණ සේවක සංඛ්‍යාවක් දැනට සිටිනවා. මේ අයගේ පඩිතඩි දීම හා වතු පාලනය කිරීම ආදිය සඳහා විශාල වියදමක් දරන්නට සිදු වී තිබෙනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමා මේ රටේ වැඩිම අපනයනය ආදායම තවමත් ලබා දෙන්නේ, ඉහල මට්ටමක ආදායමක් තවමත් ලබා දෙන්නේ මේ වගාවන්ගෙන් බව මතක් කර දෙන්න මිනෑ. 1978 දී රුපියල් දස ලක්ෂ 13,206 ක මුළු අපනයන ආදායමෙන් සියයට 48 ක් ලබා ගෙන තිබෙන්නේ තේවලින්. රුපියල් දස ලක්ෂ 2,021 ක ආදායමක්, ඒ කියන්නේ සියයට 15 ක ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ රබර්වලින්. රුපියල් දස ලක්ෂ 1,272 ආදායමක්, ඒ කියන්නේ ආදායමෙන් සියයට 10 ක් ලබා ගෙන තිබෙන්නේ පොල්වලින්. 1982 වන විට අපේ අපනයන ආදායම ප්‍රමාණය-

ජේ. එල්. සිරිසේන මහතා (සමාර සේවා නියෝජ්‍ය ඇමතිතුමා)
(திரு. ஜே. எல். சிறிசேன — சமூக சேவைகள் பிரதி அமைச்சர்)
(Mr. J. L. Sirisena-Deputy Minister of Social Services)

What were your losses ?

වී. එල්. විජේමාන්ගේ මහතා
(திரு. வீ. எல். விஜேமான்)
(Mr. V. L. Wijemanne)

I will come to that later. In 1982 the total export earnings were Rs. 21,454 million. Tea had earned 30 per cent of that, rubber 11 per cent and coconut 5 per cent.

I want to mention about the replanting that we have done. The extent of tea replanted by this Corporation from 1977 up to now is 5,527 hectares ; the extent of rubber replanted is 8,136 hectares, the total extent being 13,665 hectares or in acres, almost 35,000. The expenditure involved in about R. 260 million.

නියෝජ්‍ය සමාර සේවා ඇමතිතුමා ප්‍රශ්න කලා සිදු වී ඇති පාඩුව කොපමණද කියා. සංස්ථාව යටතේ ඇති ආයතනවලින්-

Last year, Borard No. 1, Hatton, recorded a loss of about Rs. 40 million ; Board No. 2, Nuwara Eliya, a loss of about Rs. 10 million.

ජේ. එල්. සිරිසේන මහතා
(திரு. ஜே. எல். சிறிசேன)
(Mr. J. L. Sirisena)

What is the loss last year ?

"187 වන ශීර්ෂයේ 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 4,01,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

187 වන ශීර්ෂයේ 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට සුදුසුම තියෝග කරන ලදී.

"තலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 4,01,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 401,000, for Head 187, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 187, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන.—රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වැඩිදියුණු කිරීම හා ඒවාට ආධාර සැලසීම—මුලධන වියදම, රු. 9,55,00,000

நிகழ்ச்சித் திட்டம் 2.—ஜனதா தோட்ட அபிவிருத்திச்சபை, அரசு பெருந்தோட்டங்கள் கட்டுத்தர்ப்பனம் ஆகியவற்றிற்கு உதவியும் அபிவிருத்தியும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 9,55,00,000

Programme 2.—Development of and Assistance to State Plantations Corporation and Janatha Estates Development Board—Capital Expenditure, Rs. 95,500,000

"187 වන ශීර්ෂයේ 2 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු.9,55,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

187 වන ශීර්ෂයේ 2 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට සුදුසුම තියෝග කරන ලදී.

"தலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 9,55,00,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 95,500,000, for Head 187, Programme 2, Capital Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 187, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

தலைவர் காரண மறுபரிசீலனை (சூழலியல் தலைவர் அவர்கள்) (Mr. Deputy Chairman of Committees)

Order, please ! The sitting is suspended till 4.30 p.m.

රැස්වීම ඊට අනුකූලව භාවිතා කිරීමට අත්හිටුවන ලදීත්, අ. හ. 4.30 ට නැවත පවත්වන ලදී.

அதன்படி அமர்வு 17, ப. 4.30 மணிவரை இடை நிறுத்தப்பட்டது, மீண்டும் ஆரம்பமாயிற்று.

Sitting accordingly suspended till 4.30 p.m. and then resumed.

தலைவர் காரண மறுபரிசீலனை (சூழலியல் தலைவர் அவர்கள்) (Mr. Deputy Chairman of Committees)

Ministry of Janatha Estates Development, Head 185. The vote will be taken at 8 O'clock.

185 වන ශීර්ෂය.—ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා 1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලනය හා රාජ්‍ය වැවිලි වර්ධනය—පුනරාවර්තන වියදම, රු. 8,21,000

தலைப்பு 185.—ஜனதா பெருந்தோட்ட அபிவிருத்தி அமைச்சர்

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிர்வாகமும், அரசு பெருந்தோட்டங்களின் மேம்பாடும்—மீண்டுவருஞ் செலவு, ரூபா 8,21,000

HEAD 185.—MINISTER OF JANATHA ESTATES DEVELOPMENT

Programme 1.—General Administration and Promotion of State Plantations—Recurrent Expenditure, Rs. 821,000

අ. හ. 4.30

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා) (திரு. அனூர் பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதுவர்) (Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

I move,

"That the Programme be reduced by Rs. 10."

Mr. Deputy Chairman, I must first of all thank the hon. Deputy Minister for having agreed to my request last week to have his Votes taken up two days earlier in order to accommodate the Hon. Minister of Lands and Land Development whose trip abroad last week was sudden. Therefore I wished to have the discussion on the Ministry of Lands & Land Development taken up on Friday, and I am very grateful to the hon. Deputy Minister for having agreed to advance the date of this discussion.

Now, Sir, the success of this Ministry and the Ministry of State Plantations can be seen only when one looks at the figures of the major export crops, tea, rubber and coconut, and the way in which these crops have steadily either progressed or declined in the last six years. It is only with this yardstick that one can really measure the success or failure of this Ministry.

When one looks at the production figures of tea, rubber and coconut, the overall picture that emerges is not a very encouraging one. In fact, the production of tea, rubber and coconut has, over the last six years, steadily declined. If we look at the figures of tea, the production in 1977 was 209 million kilograms. This year it dropped to 180 million kilograms. In the case of rubber also we saw a decrease. In 1977 we produced 146 million kilograms of rubber. Today it has decreased to 126 million kilograms. In the case of coconut, in 1976 the production was 2,330 million nuts. In 1983 it has decreased to 2,157 million nuts.

Now, Sir, the hon. Deputy Minister, who is a very competent and able administrator, will surely concede that the export figures of all these three items have been declining in the face of the prices of all three commodities being fairly high and the demand also being fairly high. Therefore the decline in production is unjustifiable in the light of this development. The Hon. Minister, who is His Excellency the President, and his able Deputy would surely, I think, lay the necessary emphasis in the years ahead.

If you look at the export volume figures, the export volume of tea in 1976 was 103 ; today it stands at 96. The export volume figure of rubber in 1976 stood at 100, today it stands at 95. The export volume figure of coconut stood in 1976 at 131 ; today it stands at 94.

I think the blame should be fairly and squarely laid on the economic policies of this Government. In the first three Budgets presented by the Hon. Finance Minister

[අනුර බණ්ඩාරනායක මහතා]

there was hardly any substantial reference to the export sector. In fact it is only in the last two or three Budgets that the Hon. Minister of Finance has tried to lay the necessary emphasis on the export sector. In the Budget presented this year we saw a number of references—fairly relevant references—to the export sector, and, as I said in my speech on the Budget last month, the correct remedy has unfortunately been administered a little too late. If this Government from 1977 had systematically and conscientiously developed the export sector particularly in regard to tea, rubber and coconut, we would not have to face this crisis today. I think the mistakes have been realized a little too late.

However, it is sufficient to say that we hope that in the next six years this Government would rectify the mistakes of the last six years and pay the necessary attention to the three major export crops, tea, rubber and coconut. I think this is also important in the light of the fact that tourism, which is one of the foreign exchange earners of this country, has now steadily declined. I think the Government will concede the fact that tourism in fact cannot be depended upon at all in the years ahead for a number of reasons, which I mentioned at length in the discussion of the Votes of the Ministry of State. Therefore, it is even more relevant in that light that the Government lays all its emphasis on developing the tea, rubber and coconut sectors.

We have time and time again heard speakers from the Government side—I am glad it did not happen this morning—laying the blame for this on the policies of the last Government. We have heard the much adduced argument that land reform was responsible for this and that bad administration of the estates taken over during the last Government was responsible for this.

Fair enough, Sir, to some extent, I suppose. The take-over was inevitable—the take-over from the private sector into the hands of the State. Naturally there had to be a shortfall in production, as has been the case all over the world either after a violent revolution or after legislation through the democratic process like what we did in Sri Lanka. The change of ownership of land, the exchange of hands from the private sector to the State sector, naturally will result in a decline in the production figures. Of course, we are not trying to completely wash our hands of the blame. Some of the estates were badly administered.

But I do not think this Government can continue to lay the blame on the last Government because you have had six complete years in which you could have completely resurrected the plantation sector. Furthermore, you have the complete confidence of the IMF and the World Bank who will rush to your assistance and to your aid at the drop of a hat. With

that kind of confidence which you have won from the IMF and the World Bank you should have utilized it fully to develop the plantation sector, which you have obviously failed to do.

I would also like to draw the attention of the hon. Deputy Minister to the decline in real wages in the plantation sector. I think these workers come under the category of agricultural workers. When you analyse the position you find that the real wages of the agricultural worker have declined tremendously since 1978. In 1978 the real wages of the agricultural worker stood at 198.0. In 1979 it went up in fact to 225. In 1983 it declined to 183, which is a 7 per cent decline compared to 1978 and an 18 per cent decline compared to 1979.

This leads us to the next logical question, which is the living conditions of the plantation worker. I think the hon. Deputy Minister will agree that the backbone of the entire plantation sector is the plantation worker. Without the efforts, the sweat and the toil of the plantation workers Sri Lanka's economy would, needless to say, completely collapse. The efforts of the plantation worker must never be forgotten or under-estimated. He is the main driving force behind our economy. It is, I think, the neglect of all Governments from 1948 up to date which has been the major cause of the extremely deplorable living conditions of the plantation worker. I am not blaming this Government alone. It was in fact the responsibility of every Government since 1948 to have a policy concentrated on improving the living conditions of the plantation worker. In my view, all Governments failed to do this. In fact this Government has the fullest backing of the leader of the largest trade union in the plantation sector, the Ceylon Workers' Congress. The leader of this congress is a member of your Cabinet. In fact, I am surprised that with all the big talk that we have heard from Hon. Thondoman and some of the Ministers of the Government, the actual living conditions of the plantation worker have remained very much the same since we gained Independence.

Let us see how the cost of living has affected the plantation worker. First of all, when this Government came into power it withdrew most of the rice ration books and most of the subsidies. This hit the plantation worker very hard in a context where the price of flour, which provided them with necessary carbohydrates essential for day to day work had been subsidized. The escalating price of flour, and therefore of bread, has seriously affected the eating habits of the plantation worker. The price of sugar, as you know, during the last Government was heavily subsidized. I think a pound of sugar was given at 72 cents. Today a pound of sugar stands at nearly Rs. 6 or Rs. 7 which is about a tenfold increase since 1977.—(Interruption). You are giving both pounds at Rs. 11 or Rs. 12. I do not think the hon. Deputy Minister requires any sugar because he looks

perfectly fit. In fact, he looks too fit! Sugar is an absolute requirement for the average plantation worker. That is what gives him the necessary strength and energy to perform his difficult tasks. The escalation by tenfold of the prices of sugar and flour, which are no longer subsidized by the State, has really affected the well-being and the eating habits of the plantation worker.

Even requirements like kerosene which he uses for most of his lighting purposes, bus fares, things like soap and beedi have all gone up in price, and this has seriously brought down the living conditions of the average plantation worker to a deplorable state.

Sir, I do not want to repeat this because it has often been said in this House—the price of the legendary coconut. The hon. Deputy Minister is also the Minister for Coconut Industry. I am not casting any aspersions on him as a very able and competent Deputy Minister. But I think the legendary coconut has taken a great beating in this House. The coconut is an essential requirement in the daily eating habits of the plantation worker. Whether he eats bread or roti, the sambol is something which he wants. It is one of the cheapest and tastiest items of food for him. Today in the Nuwara Eliya District, particularly in my electorate, a coconut is between Rs. 5 and Rs. 6, and the Hon. Finance Minister admitted in the course of his last speech in the Budget Debate when he wound up for the Government that he envisaged the price of a coconut going up to Rs. 15 to Rs. 20 in the years ahead. Now this is something which frightens all of us, because if the price goes up as the Hon. Finance Minister said the plantation worker would really be very badly affected. Therefore, what is the logical thing to do? If you concede that there is nothing that you can do about rising prices, then you must cushion the plantation worker against the impact of the rising cost of living. The only way to do this is to increase his wages and give him a chance to meet the rising cost of living. As the hon. Deputy Minister knows, since this Government came to power in 1977, all government servants and corporation employees have had a number of salary increases. There was an increase of Rs. 70 at one time. Then there was an increase of Rs. 45 and lastly there was an increase of Rs. 100 and for each index of the cost of living going up I think they receive Rs. 2. The plantation worker has not been the beneficiary of these increases. There has been a substantial increase in his income. I am not denying that, but when you compare the increases that the other wage-earning section have received since 1977, the salary increase received by the plantation worker is comparatively minimal. Therefore, I think it is the duty of this Government to cushion the plantation workers against the ever-increasing rise in the cost of living. I know that you will not find it easy to bring down the cost of living, but the only way you can permit

the plantation worker to fight this is to increase his salary. Let us look at the two ends of the scale. Look at the salary increases that this Government has systematically given to the estate superintendents and compare that with the living conditions of the plantation workers. It is on the sweat and the toil of the plantation worker that our entire tea, rubber and coconut industries depend. But look at the ostentatious living that is being indulged in by the estate superintendents. I am sure the hon. Member for Ambalangoda, who was an estate superintendent in my electorate for nearly four years of this Government, would have enjoyed every benefit that has been given to an estate superintendent. They live in the lap of luxury. I do not want to itemise it, Sir. It is not fair to itemise the luxurious living in which they indulge in, but even today, if you look at the superintendents in my electorate—(Interruption)—the benefits given are enjoyed to the maximum. I am not jealous of that, nor am I grudging that, but when you compare that at one end of the scale with the living conditions of the plantation worker at the other end of the scale, you see the tremendous and frightening disparity which must be wiped out. If the Government is seriously wanting to develop the plantation sector it has to strike a happy balance. I am not asking you to allow the ordinary Suppiahs of Nanu-Oya to enjoy the benefits enjoyed by the hon. Member for Ambalangoda when he was an estate superintendent on Kirkoswald, but at least you can strike a happy balance between the two, because, as much as he was a great supporter of the United National Party so is the Suppiah who plucks the tea. It is on his votes that the United National Party received such an overwhelming mandate in the Nuwara Eliya district. Therefore, I think it is your duty, apart from the fact that he is a very important component in our economy, the fact that he is a loyal supporter of our Government at least for the moment, that you should make every endeavour to improve his living conditions.

The other fact I would like to refer to is the housing conditions on the estates. To say the least, the housing conditions on the estates are deplorable. The legendary line room is a disgrace to any civilized country. The filth and the squalor of these line rooms have been portrayed internationally from time to time. They did so during our government and they are doing so now and it is a disgrace to any country that believes in a civilised society and a democracy that we allow the mainstay of our economy—the plantation worker—to live in such deplorable conditions. I know you will turn round and say. “Well, after this Government came into power, we have build so many houses on this estate and so many houses on that estate.” We concede that, but that makes matters worse because, in fact, when you build 20 or 30 selected houses in an estate you aggravate the problem because you solve the housing problems for a very selected few.

[පර්සි සමරවීර මහතා]

රජයටත් මේ කාරණය බොහෝම තදින් බලපෑවා. ඒ වතු යථා තත්වයට ගෙන ඒම හුඟක් දුරට ප්‍රමාද වුණි. තමුත්තාත්සේලානේ ආණ්ඩුවටත් අපේ ආණ්ඩුවටත් ඒ ප්‍රශ්නය බලපෑවා. වත්තක් යථා තත්වයට ගෙන ඒමට සෑහෙන කාලයක් ගත වෙනවා.

1983 වර්ෂය ගැන කථා කරන විට මම කියන්න ඕනෑ මේ රටේ කඩදවත් ඇති නොවූ විධියේ ඉඩෝරයකට පසුගිය කාලයේ රටට මුහුණ පාන්න සිදු වූ බව. මාස හයහතරක් හතක්ම දිනටම මේ රටේ ඉඩෝරය පැවතී තිසා උඩරට තේ වතු වල අක්කරයකින් රාත්තල් දෙදහ කැඩූ එක රාත්තල් 250 ට බැඳසා. එතකොට නිෂ්පාදනය අඩු වීමට ඒක ප්‍රධාන හේතුවක් වුණාය කියා අපට පිලිගන්න පුළුවන්. කෙසේ වෙතත් තදබල ලෙස වර්ෂාව ලැබෙන්නට පටන්ගෙන තිබෙනවා. වතු වල වැඩ යථා තත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඉදිරි වර්ෂයේදී අවශ්‍ය විධියට මේ කටයුතු සැකසුම් වේවී කියා මම විශ්වාස කරනවා.

විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ජලභට මතක් කලා. ලයින් කාමර ගැන. එතුමා කීවාක්මෙන් ඇත්ත වශයෙන්ම මනුෂ්‍යත්වයට ගැලපෙන සුදුසු වාසස්ථාන තිබෙන්න ඕනෑ. සුදු පාලකයන් යටතේ තිබුණු මේ ක්‍රමය තවමත් පවත්වාගෙන යන එක ඇත්ත. නමුත් අද තිබෙන තත්වය යටතේ වතු වල යම් තත්වයක වාසස්ථාන සැදීමට සෑහෙන මුදලක් වියදම් කරන්න වෙනවා. අද ලංකාවේ තිබෙන වතු සියල්ල ගැන කල්පනා කර බලන විට මා හිතන්නේ කෝටි ගණනක් නැතිව මේ වැඩේ නිම කරන්න ජනතාවතු සංවර්ධන මණ්ඩලයටත්, රාජ්‍ය වැවිලි සංස්ථාවටත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. නමුත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය විශේෂයෙන් යම්කිසි ආධාර ක්‍රමයක් යටතේ මේ කාර්යය ක්‍රම ක්‍රමයෙන් කරගෙන යන සිරිතක් දැන් තිබෙනවා. ආර්ථික කර කටයුතු කරගෙන යනවා. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේ හැඟීම කෙසේ වුණත් ඊට වඩා දෙයක් කරන්න පුළුවන්කමක් තිබෙනවාය කියා මම හිතන්නේ නැහැ. සෑම වත්තකම ඒ අවශ්‍යතාව පිරිමසාලන්න බැහැ. අධික වියදම් තිසා.

කෙසේ වෙතත් මම ඒ ගැන එක කාරණයක් මතක් කරන්න ඕනෑ. එතුමන්ලා වතු රජයට පවරාගත අවුරුදු පහක්ම කටයුතු කරගෙන ගියත් ඒ කාලයේ එකම කාමරයක් හැදුවාද ?

අනිල් මුණසිංහ මහතා
(නි.ඉ. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)
හැදව්වා.

පර්සි සමරවීර මහතා
(නි.ඉ. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

නැහැ. හැදවේ නැහැ. ඉස්සෙල්ලත් මොකක්ද ප්‍රශ්නයකදී කීවා, කලාය කියා, නමුත් පරීක්ෂා කර බැලුවම නැහැ. ඒ තිසා මම කියනවා එකක්වත් හැදවේ නැත කියා. [බාධා කිරීමේ] ඒ පාසල් ගැන මතක් කල එක හොඳයි. ඒක වැදගත් දෙයක්. වතු පාසල් රජයට පවරාගැනීම 1977 දී පටන් ගත්තේ. වතු පාසල් රජයට පවරාගෙන තිබුණත් තවමත් ඒවායේ ක්‍රමවත් වැඩපිලිවෙලක් නැහැ. මේ දුලි කලබලවලින් පස්සේ ඒ තත්වය තවදුරටත් වෙනස් වුණි. ඒ මොකද. ඒ වතු වල හුඟක් සිටි ගුරු පිරිස යාපනේ දුටුවා අයයි. ඒ අය ගියාට පස්සේ ගුරුවරුන් නැතුව සමහර ඉස්කෝල වසා දමා තිබෙනවා. එම කියා ඒ ඉස්කෝල හරියාකාරව තවත්තු වෙනවාය කියා අපට හිතන්නට බැහැ. එපමණයි. එතුමාගේ කතාව සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ.

එතුමා වතු කම්කරුවන් ගැන සඳහන් කල දේවල් සම්බන්ධයෙන් තම මම එතුමා සමග සියයට සියයකින්ම එකඟ වෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාවේ වැය ශීර්ෂය සාකච්ඡා කරන වේලාවේදී මම කතාව පටන් ගත්තේ මෙම අයවැය වාර්තාවේ සඳහන් කර ඇති පුනරාත්ථාපන බද්දට. කම්කරුවන්ගෙන් අය කරනවා නම් ඒකට සියයට සියයකින්ම මා විරුද්ධ බව සඳහන් කරමින්. මා එසේ ප්‍රකාශ කරන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, රාජ්‍ය වැවිලි සංස්ථාවටත් එරෙහිව නොවෙයි. දැන් මේ තිබෙන්නේ කාරක සභා අවස්ථාවයි. ඒ ඒ අමාත්‍යාංශවල කටයුතු සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම්, කාරක සභා අවස්ථාවේදී ඒවා පෙන්වුම් කර දීමයි කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව තුළදී අපි කර ගෙන ආවේ. නමුත් මට පෙනෙන

හැටියට දැන් හුඟක් දෙනෙකුට පුරුද්දකට වාගේ ගිහිත් තිබෙනවා, හොඳම පමණක් කීම. යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම්, ඒවා මේ අවස්ථාවේදී පෙන්වුම් කර දීමෙන් අපට ඒ අඩුපාඩු සකස් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා.

ආනන්ද දසනායක මහතා
(නි.ඉ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)
සමහර දෙනෙක් ඒකට හයයි.

පර්සි සමරවීර මහතා
(නි.ඉ. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)
හය හෝ වෙනත් හේතුවක් හෝ වෙනත් පුළුවනි.

ගරු සභාපතිතුමනි, කම්කරු වේතන ගැනත් මතක් කරන්න ඕනෑ. කම්කරු වේතන සම්බන්ධයෙන් අද අපි ප්‍රශ්නයක් මතු කලොත්, ඒ වතු කම්කරුවන්ට දීර ගැන්වීමක්—ඉන්සෙන්ට්විස්—දී තිබෙනවාය කියන එකයි ඒකට ලැබෙන එකම උත්තරය. මේ දීර ගැන්වීම මොකක්ද ? වැඩිපුර කඩන දල රාත්තලකට රු. 1.05 ක් ගෙවීම. මේ දීමනාව ගැන නැත්තම් මේ දීර ගැන්වීම ගැන මා කී ප අවස්ථාවකදී මතක් කර තිබෙනවා. මේ දීර ගැන්වීම වතුකරයේ කම්කරුවන් කෙරෙහි බලපාන්නේ අවුරුද්දේ මාස දෙකකට පමණයි. ඔන්න දැන් මේ මාසවල දල කඩන අයට සෑහෙන්න හම්බ කර ගන්න පුළුවනි. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙක තුළ තමයි වැඩියෙන්ම දල කඩන්නට පුළුවන් වෙන්නේ. නමුත් ඒ අස්සේ අර තදට වැගල "බිලිස්ටර් බලසිට්" එනමේ හැඳුනාත් ඒකත් නැති වෙනවා.

ගරු සභාපතිතුමනි, මා කියන්නේ වතුකරයේ කම්කරුවන්ට යම්කිසි වේතන පද්ධතියක් තිබිය යුතු බවයි. වේතන පද්ධතියක් නැතහොත් "වේජ් පොලිසි" එකක් නැත්නම් කඩදවත් වතු කම්කරුවන්ගේ යහපතට වැඩ කටයුතු කරන්නට බැහැ. වතු වල වැඩ කටයුතු අධික කාලයටත් වැඩ කටයුතු අඩු කාලයටත් බලපාන විධියට ඒ වේතන පද්ධතිය ඇති කරන්නට ඕනෑ.

රාජ්‍ය වැවිලි සංස්ථාවත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් අප කවුරුත් පිලිගන්නවා මේ රටේ ජාතික ආදායමෙන් සියයට 77 ක්ම අපට උපයා දෙන්නේ වතුකරයේ කම්කරුවාය කියන එක. මා කලින් මතක් කල විධියට 1981 අයවැය ලේඛනයෙන් ගරු මුදල් ඇමතිතුමා සියලුම වැඩ කරන ජනතාවට රු. 70 ක දීමනාවක් ගෙවන්නට යෝජනාවක් කලා. ඊට පසු රු. 45 ක් දීමනාවක් ගෙවන්නට තියම වුණි. ඊට පසු රු. 100 ක දීමනාවක් ගෙවන්නට තියම වුණි. මේ දීමනා වතු වල කම්කරුවන්ට හැර මේ රටේ අනෙකුත් සියලුම වැඩ කරන කොටස්වලට ලැබුණි. වතු කම්කරුවන්ට පමණක් මේ දීමනා ගෙවන්නට බැර මක්නිසාද කියා මා රාජ්‍ය වැවිලි සංස්ථාවේදී, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේදීත් අහනවා. අපි එනමේ අහන කොට ඒ අය කියනවා ඒ සඳහා කෝටි ගණනක් වැය වෙනවාය කියා නමුත් ඒ වතු කම්කරුවන් අපට කෝටි ගණන් ආදායම උපදවා දෙනවා නම් ඇයි ඒ අයටත් මේ දීමනා ගෙවන්නටය කියා තියම කරන්නට බැර ?

දැන් කෝටි ගණන් ලාභ තිබෙනවා යයි හැමදම කියනවා. සමහර අවස්ථාවල ඒ බව පත්තරේත් තිබෙනවා. දැන් ඉස්සරවෙලා මෙතැනත් කියැවුණි. මේ ලාභ නිෂ්පාදනය කරන කම්කරුවා කවුද ? වත්තේ ඉන්න මහත්මයා වැඩ බලන එක ඇත්ත. වත්තේ ඉන්න ලිපිකරුවා පොත්පත්වල වැඩ කටයුතු කරන එක ඇත්ත. උඩරට ප්‍රදේශවල කම්කරුවන් සේවය කරන්නේ මොන තරම් අමාරුවේද යන වග තමුත්තාත්සේ හොඳම දන්නවා, ඉඳ හිටලා උඩරට ප්‍රදේශවල සංචාරය කරන තිසා. මය ඔක්කොමත් හරි. පිරිමි කම්කරුවකුගේ පසිය රුපියල් දහ අටයි. ගත තිහයි. රුපියල් පහලොවයි හැහැණු කම්කරුවකුගේ පසිය. කම්කරුවකුට මාසයකට අඩු වශයෙන් දවස දහ අටක්වත් වැඩ දෙන්නය කියා අපි ඉල්ලීමක් කරන විට, අපට දෙන්නේ අර "ඉන්සෙන්ට්විස්" කියන උත්තරයයි. අපි සාකච්ඡාවකට යන විට අපට කියනවා, "අපි දවස දහ අටක්, දහ නවයක්, විස්සක් වැඩ දෙනවා" ය කියා. මේ අය කොහොමද මේක සකස් කරන්නේ ? වතු පාලක මහත්වරුන් මේක සකස් කිරීමට "අවරේජ්" එකක් හදනවා. මාස හයක වැඩ බලා මාසස්ථ ගණනක් හදනවා. අපි මේ තරම් වැඩ එක් කම්කරුවකුට දී තිබෙනවාය කියා එය සකස් කරනවා.

[පර්සි සමරවීර මහතා]

Sir, what I want to bring to your notice is that half of this land has been cultivated with vegetables now. The hon. Leader of the Opposition may know this upcountry area very well. Those who pass Nuwara Eliya will know that this particular land is now half cultivated with vegetables—I do not know by whom. I do not know whether it is leased out by the Chairman or whether it has been leased out by some other person, but it is half cultivated now.

I would like the hon. Deputy Minister, when he goes upcountry—he may go I think during Christmas or even during Easter—just to peep to his left when he passes the top pass in Nuwara Eliya. He will see those ponds there. That is a fertile land for cultivation.

As the hon. Leader of the Opposition said, all these lands are idling for the last so many years. But that is not the point. I only want to know from the hon. Deputy Minister whether there was this money allocation for the housing project during the current financial year, and, if so, why the Chairman did not make an effort to finish these houses instead of allowing the money to go back, and telling th Chairman/Secretary that the was doing this, and also by that letter informing the President of this country who is also their Minister, that he is putting up these houses, which he did not do.

I think it is vey unbecoming of a Chairman to be there in an organization like the Janatha Estates Development Board, if he cannot tell something straight or do something straight. That is all Sir that I want to tell you

ගරු සභාපතිතුමනි, මට මේ වෙලාව දීම ගැන තවුනකාත්තේට මම සිතුවන්න වෙනවා. තවත් කරුණු කීපයක් කියන්නට තිබුණත් අවසාන වශයෙන් තවත් එක ඉල්ලීමක් පමණයි මා ඉදිරිපත් කරන්නේ.

1984 දී මාස් පඩි ගෙවන්නට වැඩ පිළිවෙලක් සකස් කරමුයි විරුද්ධ පාර්ශ්වයේ කාසකතුවා කීවා. තමුත් එය කරන්න බැරි බව මම දන්නවා. මාස් පඩි දීම කරන්න බැරි තත්ත්වයක් වතුකරයේ තිබෙන්නේ. පොල් වත්තක නම් අක්කර තුනකට හතරකට පහකට තැන්නම් දහයකට කම්කරුවන් දෙන්නෙක් තුන් දෙනෙක් හිටියම ඇති. තමුත් කම්කරුවන් දෙතුන් දහස් හිටිය විශාල වතුවල එය කරන්නට බැහැ. ඒ නිසා මේ රජයෙන් අනුමත දීමනා ස්වල්පයක් දවස් 18 ක වැඩක් දුන්නොත් එහෙම තැන්නම් දවස් 18 ක පඩිය දෙන්න සැලැස්වෙන්න සියයට එකක් නොවෙයි. මේ රටේ සාම කම්කරුවෙක්ම සියයට 2 ක පුනරුත්ථාපන බද්දක් වුවත් ගෙවන්නට සුදුකම් බව මම නැවතත් කියනවා. කොහොම සතකියි.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(ශ්‍රී. ඉ. ආණ්ඪ තඟුරායසේකර — කොත්මලේ)
(Mr. Ananda Dassanayake-Kotmale)

ගරු සභාපතිතුමනි, ජනතා වතු සංවර්ධන මණ්ඩලයන්, රාජ්‍ය වැවිලි සංස්ථාවන් යන දෙකම, වැවිලි ආශයට අයත් කොටස් දෙකක්. මම ප්‍රශ්න දෙක තුනකට පිළිතුරු දෙන්න කැමතියි. අපේ සමහර ගරු මන්ත්‍රීවරු 1976, 1977 කාලයේ වතුවලින් හුඟක් පාඩු වුණො, අලාභ වුණො කීවා. ඒ නිසා මම ඒකට උත්තර දෙන්න කැමතියි. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ 1978 වාර්ෂික වාර්තාවේ—ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාවේ—පළමුවැනි පිටුවේ මෙහෙම තිබෙනවා :

"1978 වර්ෂය තුළ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඉටු කළ කාර්යයන් මෙම වාර්තාවෙන් සමීක්ෂණය කෙරේ. සමස්තයක් වශයෙන් ගත් කල 1976 සහ 1977 වර්ෂය තුළ දී මෙම සංස්ථාවලාභ ඇතිව පවත්වාගෙන ගිය නමුත් 1978 දී, මූලික වශයෙන් මණ්ඩලයේ කේවතු කටයුතුවලින් පාඩු විඳින්නට සිදු විය."

මේ කවිද කියන්නෙ ? ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය. සමහර විට, අස්ථාන විධියට, පසුගිය ආණ්ඩු කාලයේ පාඩු සිදු වුණේ කියා පෙන්වනවා නම් ඒක වැරදියි. රාජ්‍ය වැවිලි සංස්ථාව හාර නියෝජ්‍ය ඇමතිතුමා පැහැදිලි කලා ඇත්ත ඇති සැටියට. එය ඒත්තු ගන්වන්නයි මම මෙය කියෙව්වෙ.

මේ මණ්ඩලවලින් සමහර විට පාඩු වෙන එක ඇත්ත. ඒ නිසා මේ පාඩු නවත්වන්නට ක්‍රම යොදන්නට ඕනෑ. කොයි කාලයේදීත් දුෂණ කෙරෙනවා. පසුගිය රජය කාලයේ සිදු වුණ. මේ රජය කාලයෙන් සිදු වෙනවා. ඒවා අපි නවත්වන්නට ඕනෑ. ඒවා නැවැත්තුවේ තැන්නම් වතුවලින් පාඩු වෙනවා. ඒ වාගේම කාස්තියක් තවත්වන්නට ඕනෑ. එහෙම තැන්නම් මේ වතුවලින් අපි බලාපොරොත්තු වෙන ආදායම් ලබා ගන්නට පුළුවන් වෙන එකක් නැහැ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේ ගරු නියෝජ්‍ය ඇමතිතුමා කීවා. මේ වතුවල දරදුඩු පාලනයක් ගෙන යන බව. අපි ඒ ගැන එතුමාත් සමග එකඟ වෙනවා. තමුත්තාත්තේ රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් කථා කලාම තත්ත්වය මනොම නම්, අපට, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකුට, කොහොම සලකයිද ? තවුටුටකටවත් සලකන්නෙ නැහැ. [බාධා කිරීමක්] මට සලකන්නෙ නැහැ. අපට කිසිම විධියක සැලකිල්ලක් ලබාගන්න පුළුවන් වෙයි කියා හිතන්න බැහැ.

මට පෙනෙන දෙන්නට පුළුවන් තමුත්තාත්තේලා තුළ තිබෙන සමහර අදහස් බොරුයි කියා. ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන මම ඉදිරිපත් කරන්නම් :

Statistical Pocket book of the Democraic Socialist Republic of Sri Lanka, 1983 : Ministry of Plan Implementation, page 62

Table 43 : Production and the cost of production of or other principal crops (excluding paddy)

Year	TEA Production (Kilograms Thousands)
1970	212,271
1971	213,297
1972	213,535
1973	211,346
1974	204,096
1975	213,775
1976	196,613
1977	208,571
1978	198,980
1979	206,417
1980	191,375
1981	210,148
1982	187,816

රබර්වලට වෙනම තිබෙනවා. 1978 දී රබර් නිෂ්පාදනය තිබුණා කිලෝ ග්‍රෑම් එක්දහසේ ඒවා 1,55,662 ක්. තමුත් 1982 දී තිබෙන්නේ කිලෝ ග්‍රෑම් එක්දහසේ ඒවා 1,25,230 ක් පමණයි. කොපමණ අඩු වෙලා තිබෙනවාදැයි මෙයින් පෙනෙනවා.

ඊළඟට මම පොල් නිෂ්පාදනය ගැන කියන්නම්. මම එම ගණන් කියන්නම්. 1970 පොල් නිෂ්පාදනය ගෙඩි එක්දහසේ ඒවා 25,36,263 යි. 1977 දී ගෙඩි එක්දහසේ ඒවා 23,30,000 යි.

හැරල්ඩ් හේරත් මහතා
(ශ්‍රී. ඉ. ආණ්ඪ. හේරත්)
(Mr. Harold Herath)
18,21,000

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ඉ. ආණ්ඪ තඟුරායසේකර)
(Mr. Ananda Dassanayake)
Do you not accept this ?

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

මුළු කොන්මලේම යනවා. ආසනයක්ම යනවා.

වන්දා කරුණාරත්න මහතා

(திரு. சந்திரா கருணாரத்ன)

(Mr. Chandra Karunaratne)

"රොක්ස්වයිල්ඩ්" එකේ කොපමණ ගොස් තිබෙනවාද බලන්න, ඔය විධියට.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

මම පිළිගන්නවා සැනෙහ ගණනක් අඩුවෙලා තිබෙනවාය කියලා. නමුත් අපට මේ ගැන කියන්න වෙන ක්‍රමයක් නැහැ. ඒකයි. මෙතෙම පෙන්වා දුන්නේ, නමුත්තාන්සේ තැගිටලා ඔය විධියට කීව්වත් මේවා පෙන්නුවේ තැන්නම් සමහර වෙලාවට පළිගන්නේ නැහැ. පෙන්වන්නට තිබෙන්නේ මේ විධියටමයි, මෙන්න මෙපමණ අඩුවෙලා තිබෙනවා, මෙන්න මෙපමණ වැඩිවෙලා තිබෙනවා කියලා. මෙය රාජ්‍ය පරිපාලන වාර්තාවක්. මේ වාර්තාව අනුවයි. මම එය පෙන්නුවේ.

වන්දා කරුණාරත්න මහතා

(திரு. சந்திரா கருணாரத்ன)

(Mr. Chandra Karunaratne)

මෙය සංශෝධනය කරන්නට ඕනෑ.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

එතෙම නම් මේ වාර්තාව පිළිගොන්නවාය කියන එකක කියන්නෙ. මෙම වාර්තාව පිළිගෙන තිබෙනවා. මෙම වාර්තාව මෙම ගරු සභාවේදීම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයෙන් බෙදා දෙනකොට විරුද්ධ වූණේ නැහැ. මේක පිළිගන්නා. මම මීට වඩා මේ ගැන කතා කරන්නට යන්නේ නැහැ.

සමහර වතු කඩා විකුණන ක්‍රමයක් ඇති කරගෙන යනවා. එය වැවිලි කර්මාන්තයට විශාල හානියක් හැටියටයි පළිගන්නට සිද්ධ වන්නේ. කම්කරු සමිතියකින් මට ලිපියක් ලැබුණා. මම එය කියවන්න කැමතියි.

* ශ්‍රී ලංකා වැවිලි හා වතු කාර්මික කමිසරු සමිතිය

43/6, Church Road
Ratnapura.
09.12.1983."

ඉහත සඳහන් ස්ථානයෙන් ඒවා තිබෙන ආවරණ ලිපිය සමග තවත් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා, මේ ගරු සභාවේදී ඉදිරිපත් කරන්නය කියා. එම ලිපියේ මේ විධියට සඳහන් වී තිබෙනවා :

"කම්කරු පිරිස වෙනුවෙන්
කේ. ජී. විරසේන,
මඩාර - නිව්හිල.
83.12.05.

ගරු විරුද්ධ පක්ෂයේ කාසක සහ
නුවර-එළිය-මස්කෙලිය 2 වන මහජන මන්ත්‍රී
අනුර බණ්ඩාරකාසක මැතිතුමා,
කොළඹ."

මෙහි පිටපතක් මටත් එවා තිබෙනවා.

"ගරු මැතිතුමනි,

නිව්හිල ආසනයේ නිව්හිල වත්ත කොටස් කඩා විකිණීමට විරුද්ධත්වය පළ කිරීම

නිව්හිල ආසනයේ තිබෙන වතු වලින් පැරණිම වත්තක් වන නිව්හිල වත්ත අකීතයේ ඉතාමත් ලාභදායී අන්දමින් පවත්වාගෙන යන ලද එකකි. නමුත් 1977 න් පසු එය අලාභ නත්ත්වයට පත් වී ඇතැයි අපට ආරංචි විය. නමුත් මෙය පාඩුවීමට හේතුවක් නොමැත. ගරු මණ්ඩාරකාසක මැතිණියගේ රජයෙන් මේ වතු ජනසතු කළේ කැලි කඩා ධනපතියත්ව දීමට හෝ කම්කරුවන් පාරට දමා හිතවතුන්ට දීමට කොට

වැඩ කරන ජනතාවගේ යහපතටයි. නමුත් 1977 න් පසුව මේ වත්තේ කොටස් කීපයක් ආසන්න දුන් අතර, ඒවායේ සේවය කළ විශාල පිරිසකට සේවය අහිමි වී ගියේය. තවත් සමහරකුට ජීවත්වීමට මාර්ගයක් නොමැතිව පලායේ යුළු වතු වතු ඉතාමත් දුක් ජීවිතයක් ගත කිරීමට සිදු වී තිබේ.

මේ වත්තේ ඉතිරිව ඇති හොඳ හේ කොටස හා රබර්වලින් කොටසක් කඩා පලායේ ධනපතියක් කීප දෙනකුට දීමට යන බව අපට දනගන්නට ලැබිණි. දැනට මැනුම් කටයුතු කරගෙන යන අතර ඒ මැනුම් කටයුතු පරීක්ෂා කිරීමට ඒ මුදලාලීලා වත්තට පැමිණෙති. මේ වතු තැවත කොටස් කඩා විකුණුවොත් අපට අත් වන්නේ මත පාරය. ඒ තියා ගරු මැතිතුමනි, ඔබතුමාගේ මැණියන් වූ ගරු මැතිණියගේ රජයෙන් ජනසතු කළ මේ ඉඩම්වල අයිතිය සහ රැකියාව කිරීමේ හා ජීවත්වීමේ අයිතිය තැවත ලබා දීමට මෙය පාර්ලිමේන්තුවේ කපා කොට තවතා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි.

මෙයට,
නිව්හිල වත්තේ
කම්කරු පිරිස."

ආර්. පී. විජේසිරි මහතා (නාර්ස්පත්තව දෙපත)
(திரு. ஆர். பி. விஜேசிரி — ஹரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவர்)
(Mr. R. P. Wijesiri - Second Harisattuwa)
මෙක අත්සන් තැනී ලිපියක්.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
මේක අත්සන් ගතලිය ගණන් තිබෙනවා. [බාධා කිරීම] ලංකාවේ ඉන්න හැම කෙනාගේම අත්සන් අදාල කෙනෙක් ඇත්තේ නැහැ. මේකේ ඒ අය පැහැදිලිව අත්සන් කර තිබෙනවා. ඒ අය ඉදිරිපත් කර තිබෙන ලිපියයි. මම කියෙව්වේ. මේ ලියවිලි මම සහගත * කරනවා.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹால்ட் ஹேரத்)
(Mr. Harold Herath)
නමුත්තාන්සේ පරක්කු වුණා වැඩියි. ඔය වත්ත අයිති රාජ්‍ය වැවිලි සංස්ථාවටයි.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
ඔය කවි දෙකෙන් කොයි කවිටයට මේ වතු අයිති වෙනවාද කියන්න ඇත්ත වශයෙන්ම අපි දන්නේ නැහැ. එතෙම නම් මේවා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වතුද, එතෙම තැන්නම් රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතුද කියා ගාවඩු ගගන්න ඕනෑ.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹால்ட் ஹேரத்)
(Mr. Harold Herath)
බෝඩ් ගහල තිබෙනවා.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ඒ ආසනයක් 'බෝඩ්' වලටම තමයි. සීලා වෙලා තිබෙන්නේ. 'තඩ්සා' කියලා එකක් ගැනුණා. 'තඩ්සා' එකේ මුදල් සේරම ගියේ ඒ 'බෝඩ්' එකට තමයි. 'බෝඩ්' ගැහිල්ලත් ගැම තැනම තිබෙනවා. කහ පාට 'බෝඩ්' තිබෙනවා. තීල් පාට 'බෝඩ්' තිබෙනවා. කොළ පාට 'බෝඩ්' තිබෙනවා. රතු පාට 'බෝඩ්' තිබෙනවා. ඒ විධියට දිගට-ගර්ගට 'බෝඩ්' ගැනුණා. අත්තිමේදී 'තඩ්සා' එක තවටත් වුණා. [බාධා කිරීම]

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹால்ட் ஹேரத்)
(Mr. Harold Herath)
මන්ත්‍රීතුමා තරග ගන්න එපා.

* ප්‍රස්තකාලයේ තබා ඇත.
தாமிரவழிநிலை வைக்கப்பட்டிருக்கிறது.
Placed in the Library

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

තවත් මන්ත්‍රීවරු කථා කරන්න ඉන්නවා.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ගරු සභාපතිතුමනි, මම කලින් වැය ශීර්ෂය ගැන කථා කළේත් නැහැ. මට මතක ගැටියට දවස් දෙකකට විතර පස්සෙයි. අද මම කථා කරන්නේ. එම නිසා මේ අමාත්‍යාංශය ගැන පොඩ්ඩක් කථා කරන්න මට ඉඩ දෙන්න.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

මේ අමාත්‍යාංශය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ පැය 2-1/4 ක් පමණයි. නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනාටත් පැයක් දෙන්න මිනු.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ඒ දෙන්නාම කථා කරන්නේ නැහැ. එක් කෙනෙක් කථා කරයි. [බාඩා කීර්මී] කොටින්ම ආණ්ඩු පක්ෂයේ තවුන්නාන්දේලා ම මේක හාර ගන්නා නම් ඉවරයි. එතකොට අපට කරදරයක් නැහැ. එතකොට මේ වැය ශීර්ෂ අපේත් තිකම්ම අනුමත වෙනවා. එතෙම නම් මීට පස්සේ ඒ විධියට කටයුතු කරන්න.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

කරුණාකර මේ වැය ශීර්ෂය යටතේ කථා කරන්න.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා කම්කරුවන්ගේ පඩි ගැන කීවා. ඇත්ත වශයෙන්ම මමත් කියන්නට කැමතියි. මේ අයට ඉතාම අඩු පඩියකුයි ලැබෙන්නේ. මේ පඩි ලැබෙන ප්‍රමාණයත් මා ළඟ තිබෙනවා. සියලු දීමනා ඇතුළුව දවසකට රුපියල් දහතරයි ලැබෙන්නේ. මාසයකට වැඩ ලැබෙන්නේ දවස් දෙලහයි. නැත්නම් දහතරයි. වැඩීම වූණෙන් දවස් දසයයි. ඒක දෙලහෙන් වැඩි වූණම එකසිය අනූ දෙකයි. එක් පුද්ගලයෙකුට උපරිම වශයෙන් ලබා ගන්නට පුළුවන් මුදල රුපියල් එකසිය අනූ දෙකයි. රුපියල් එකසිය අනූ දෙකකින් අද පවුලක් තඩ්බන්දු කරන්නට පුළුවන්ද කියන එකයි ප්‍රශ්නය. 1972 දී අපි නියමිත දවස් ගණනක් ඉල්ලුවා. ඒ අනුව 1973 දී මාසයකට දවස් දහ අටක් වැඩ දිය යුතුයි කියා එවකට හිටපු ඇමති ආචාර්ය කොළඹින් ආර්. ද සිල්වා ඇමතිතුමා අනුමත කලා. දවස් දහ අටක් වැඩ දීම තිත්තනුකුල කලා. එය රජයේ වගකීමක් නැටියට පැවරුණා. නමුත් රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිතුමා සඳහන් කළ විධියට දැන් දවස් දහ අටක් වැඩ ලැබෙන්නේ නැහැ.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)

Sir, I do not like to interrupt the hon. Member because he gets annoyed. Actually, where the Janatha Estats Development Board estates are concerned, we give 28 day's work.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
28 days ?

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)
Average of 28 days.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
Estate workers ?

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)
You are surprised.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
I am surprised.

වන්දා කරුණාරත්න මහතා
(திரு. சந்திரா கருணரத்ன)
(Mr. Chandra Karunaratne)
රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිතුමා කීවේ මේවා තිබෙන්නේ රාජ්‍ය වැටීම් සංස්ථාවේ කියලයි.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිතුමා කීවීම මතය තමී-

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)

මේ ගැන සඳහන් කළේ නැහැ. Not JEDB.

ආර්. පී. විජේසිරි මහතා
(திரு. ஆர். பி. விஜேசிரி)
(Mr. R. P. Wijesiri)

රාජ්‍ය පරිපාලන ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් කතා කළේ නැහැ.

වන්දා කරුණාරත්න මහතා
(திரு. சந்திரா கருணரத்ன)
(Mr. Chandra Karunaratne)
නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Whatever it is, our estate workers tell us that they are getting only 12 days' work per month.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)

You do not know the estates.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ඇමතිතුමාට වෙනත් ක්‍රමයකට සංඛ්‍යා ලේඛන හඳුල දියා තිබෙනවා නම් දෙගොල්ල එකතු වෙලා පරීක්ෂණයක් කරන්නට සිදු වෙනවා.

වන්දා කරුණාරත්න මහතා
(திரு. சந்திரா கருணரத்ன)
(Mr. Chandra Karunaratne)

කරුණාකර කොයි වන්තෙද කියන්න. එතකොට අපිට කොයා බලන්නට ලෙගෙයි. ඒක අපිත් දහ ගන්නට කැමතියි.

හැරල්ඩ් හේරත් මහතා
(**திரு. ஹரால்ட் ஹேரத்**)
(Mr. Harold Herath)

මය දෙක එකක් කරන්න ගිහිත් තමයි වෙලාව ගියේ.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

ජලන මම එදත් කිව්ව කාරණයක් තමයි, තිස්පාදනය අඩුවීමට ප්‍රධාන හේතුවක් වශයෙන් තිබෙන්නේ පොහොර භාවිතය අඩුකමයි කියලා. පොහොර භාවිතය හුණ දෙනෙක් අතපසු කරනවා. එම නිසා මම ගරු ඇමතිතුමාටත්, ආණ්ඩුවටත් තැවත වරක් කියා සිටින්නේ පොහොර සහකාරිය වැඩි කරන්න කියලයි. මිනිසුන්ට පහසු ක්‍රමයට පොහොර ලබා ගන්නට ක්‍රමයක් සලස්වන්න. පොහොර අඩු මිලකට දුන්නත් අතික් පැත්තෙන් තිස්පාදනය වැඩි වෙන්න කියා ආණ්ඩුවට ලැබෙන ආදායම විශාල වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ සාක්කුවත් සල්ලි වලින් පිරෙනවා. ඒ නිසා පොහොර සහකාරිය වැඩි කර, පහසු මිලකට පොහොර ලබා ගැනීමට කටයුතු සලස්වන්න කියා ඉල්ලා සිටිමින් මගේ කථාව තවත්වනවා.

එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා (තැගෙනහිර කොළඹ - නියෝජ්‍ය කාරක සභාපතිතුමා)

(**திரு. எட்மண்ட் சமரவிக்ரம - கொழும்பு கிழக்கு - குழுப் பிரதிக் தலைவர் அவர்கள்**)
(Mr. Edmund Samarawickrema - Colombo East - Deputy Chairman of Committees)

ගරු සභාපතිතුමනි, පසුගිය ආණ්ඩු කාලයේදී පොල්වතුටුල පාලනය භාර දුන්නේ පොල් කන්න පුළුවන් උදවියටයි. තේවතුටුල සුපිරිත්වෙන්නටවරදත් හැටියට පත් කළේ තේ බොන්න දන්න උදවියයි. ඉතින් ඒ කාලයේදී වතු මක්කොම තාස්ති කර දුම්මා, නුවරඑළියේ, ලබුකැලේ කියලා ලොකු වත්තක් තිබෙනවා. ඒ කාලයේදී එම වත්ත බැකොලාත් වත තත්වයට පත් කලා. නමුත් දැන් බොහොම හොඳ තත්වයෙන් පවත්වාගෙන යනවා. ඒ වගේම පලගස්වැව වත්තේ අක්කරයකින් පොල් ගෙඩි 2,000 යි හමුවුණේ. නමුත් අද අක්කරයකින් පොල් ගෙඩි 5,000 ක් පමණ ලැබෙනවා. "බවර් ඇන්ඩ් කම්පැනි" එකට අයිතිව තිබෙන කාලයේදී පොල් ගෙඩි 6,000 කටත් වැඩියෙන් ගන්නා. මය විධියට හැම වත්තකම නම් කියන්න වුවමනාවක් නැහැ.

සභාපතිතුමනි, නමුත්තාත්තේ ඇමතිතුමා හැටියට පත් වුණ හැටියේම නමුත්තාත්තේ මේ මක්කොම ලීගල දම්මා. ඒ ගැන නමුත්තාත්තේට ස්තුතිවත්ත වෙන්න ඕනෑ. ඒ ඒ වතුටුල අයිතිය ඒවායේ කලින් අයිතිකරුවන්ට දුන්නා. එසේ නොදන්නා නම් පොල් ගෙඩිය රුපියල් දහයට නොවෙයි රුපියල් විසි පහටයි ගන්නට සිදු වෙන්නේ. දැන් පොද්ගලික අය ඒ වතුටුලට පොහොර ආදිය දමා වතු දියුණු තත්වයට ගෙන ඇවිත් තිබෙනවා. දැන් තමන්ට අයිති ඉඩම් නිසා ඒවා ඉතා හොඳින් බලා ගන්නවා. කඩන්න කරනවා. අපේ අත්තනල්ලේ මන්ත්‍රීතුමාටත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) පොල් ඉඩම් තිබෙනවා. ඒවායෙන් හුණක් පොල් කෑදීමට බව එතුමා කීවා. ඒවා තව තවත් දියුණු කර ගන්න ඕනෑ. එම නිසා ඒ වතු තැවත ඒ අයටම දීම ගැන කියෝජ්‍ය ඇමතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් මම ස්තුති කරන්නට ඕනෑ.

Now, Sir, I wish to speak a few words in English also. The total extent vested in the Land Reform Commission was approximately 996,000 acres. At that time the Land Reform Law was passed and the lands were taken over. There was no receiving hand and that is why all the lands got ruined. Everything in the estates was robbed. Thereafter 640,000 acres have been released, leaving a balance of 356,000 acres.

The pattern of economical development of land used in Sri Lanka has still to be improved. The personnel engaged in the plantation trade were selected during the

good old days out of a class in society with not only good education and calibre, but also good background. All those who were selected at that time were from the Hon. Speaker's Old School, Trinity College, St. Thomas College and the like. Good athletes and sportsmen were selected and I am happy that they have already come back and are serving the Government, and they are doing a first class job. These personnel trained and employed by Carsons, Whittals, Harrisons, George Steuarts etc. produced very good results. Thus the plantation trade was flourishing. Such personnel are now in the Janatha Estates Development Board and the Sri Lanka State Plantations Corporation and they have produced profits in tea, rubber and coconut in well-managed viable estates.

Those lands vested under Land Reform Law, No. 1 of 1972, and the Amendment to it, No. 29 of 1975, which are not viable can be planted and improved and can be brought into good production by capable men well versed in land economics and land use.

The Land Reform Commission having failed to manage the estates and lands profitably has disposed of viable estates and lands to the JEDB and SLPC. Now the non-viable lands which really need reform measures should be disposed of to persons who are able to promote production in the most economic manner and not to persons who are prepared to pay an upset price. Lands should not be given to those who wish to make money and who would abandon the agricultural pursuit halfway. When the LRC disposes of lands to pay compensation, if they are paying Rs. 2,000 an acre, they can add about 10 per cent or a maximum of 20 per cent. That is reasonable because the person who is taking over the land is taking over the land to improve it.

The producer is the expert to fix the cost of production while the buyer is the expert to fix the sale price-(*Interruption*). No, I have been always.

I suggest that the LRC be requested to dispose of these presently unproductive lands to those who are qualified to develop and promote production with the consent of the local Member of Parliament subject to such conditions and restrictions that may be laid down as the agricultural development is a must.

Evolution of such a scheme under which the transfer of title will be effected in five years while possession will be given immediately after entering into a notarial agreement. Now all these lands which they cannot manage are being visited by the so-called visiting agents wasting diesel. There are certain lands, 25 acres in extent, giving only about 250 nuts for a crop. This is, because the last Government had neglected the estates very badly. As I have experience in planting, I could say that when you manure coconut estates at the rate of ten pounds per tree, within two years you get the results.

[එදිමත් සමරවිකුම මහතා]

Now, what I suggest is if a private individual wants to buy 25 acres or 50 acres of land and if the LRC approves of it, that such lands be given on agreement accepting 10 per cent of the value of the land as an advance. The Director of the LRC could give the party five years time to pay the full amount.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩියා)
(Mr. Lakshman Jayakody)

How do you get land from the LRC ?

එදිමත් සමරවිකුම මහතා
(ති. ඒ. ඒ. ඒ. සමරවිකුම)
(Mr. Edmund Samarawickrema)

When the LRC approves to give land to the private sector there is no need to ask for the payment of the full amount. the person who takes the land must have sufficient money to develop the land.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩියා)
(Mr. Lakshman Jayakody)

How many acres are given ?

ආර්. පී. විජේසිරි මහතා
(ති. ආර්. පී. විජේසිරි)
(Mr. R. P. Wijesiri)

You can undertake the sale of such lands.

එදිමත් සමරවිකුම මහතා
(ති. ඒ. ඒ. ඒ. සමරවිකුම)
(Mr. Edmund Samarawickrema)

I do not undertake such sales.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩියා)
(Mr. Lakshman Jayakody)

No, Sir, these are very interesting things.

එදිමත් සමරවිකුම මහතා
(ති. ඒ. ඒ. ඒ. සමරවිකුම)
(Mr. Edmund Samarawickrema)

If the hon. Member wishes to do so he can do it. I do not undertake them. I undertake very big transactions, not those things. I have been always that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩියා)
(Mr. Lakshman Jayakody)

How does it happen ? We do not know.

එදිමත් සමරවිකුම මහතා
(ති. ඒ. ඒ. ඒ. සමරවිකුම)
(Mr. Edmund Samarawickrema)

What I suggest is that if there are 25 acres of very badly neglected property—now the rainy season has also started and it is after five years that we are getting rain—get them to enter into an agreement and give them

the land. Now, when you sell a property you obtain 10 per cent advance and agree with the buyer for him to complete the transaction within a certain period. Then the buyer can get a bank loan and develop the land.

සභාපතිතුමා
(තී. චායාර්)
(The Chairman)

You cannot get land on a 10 per cent deposit.

එදිමත් සමරවිකුම මහතා
(ති. ඒ. ඒ. ඒ. සමරවිකුම)
(Mr. Edmund Samarawickrema)

No, you enter into an agreement. I have done that. I have given possession. Sir, in certain places when lands were sold, I have given possession because then you need not keep watchers. I am an authority on the subject. You need not keep watchers. Now, for instance, if you sell a quarter acre of land at Dehiwela to a person and obtain a 10 per cent advance—of course, he must be a reliable person—and hand over possession of land then you need not keep a watcher. Otherwise, you will have to keep a watcher. That is what the LRC is doing. For non-productive land they are employing watchers and visiting agents. The LRC must try to save on this item of expenditure. The price may be fixed at an amount of compensation paid increased by a percentage, say 10 per cent, as cost to the LRC. All assistance, incentives and subsidies should be given to these entrepreneurs during this period of five years. Because they have the notarial agreement they can get all these subsidies. After all, they can inspect the land to see whether it is being developed. Immediately they take the land, they go on developing. So, the value always goes up. They will produce the expected results or else they lose their capital and the land. If they do not complete the transaction they will lose their money. They will forfeit the 10 percent (*Interruption*). I have been for the last 40 years a land broker but I have not got anybody to forfeit the deposit.

අ. ආ. 6

A land development company shall necessarily fail in this venture, while an individual or a group of individuals who shoulder the responsibility and liability, unlimited, jointly and severally will certainly develop the lands and that will add to the prosperity of our country. Our aim shall not be to find avenues for private companies to make money on land business but to achieve prosperity through increased development and production.

I thank you very much for giving me time to express my views on this matter as an experienced planter.

ලක්ෂමන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(ති. ලක්ෂ්මන් ඉයාකොඩියා — අත්තනගල්ල)
(Mr. Lakshman Jayakody—Attanagalla)

Mr. Chairman, I must thank you for giving me this opportunity of speaking on these votes for 10 minutes.

With regard to the Rehabilitation tax, there seems to be some problem about its payment and I think the Government should re-consider this for two or three reasons. One reason is, can the employer deduct this money from the employee's pay? Has the employer got the statutory authority to deduct this from the worker's salary, or has the Ministry of Finance the relevant authority to ask for this one per cent? The second point is, has the Ceylon Estate Employers Federation the power to do so? Thirdly, are you going to deduct this money from workers who earn Rs. 300 and below per month? There may be workers who work for only 10 days a month. Are you going to deduct this money from them also?

There is another matter I would like to raise. There are repatriates who have not yet been paid their EPF contributions. They are working, but their EPF has not been paid and they are about to be repatriated. Then, there are others who have gone away but whose EPF has not been paid. Are you going to deduct this one per cent from them too? Some one should go to the Supreme Court on this. I hope the hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) being a trade union leader, or any other trade union leader, goes to court on this matter and finds out how this money is to be paid.

ජලනට මගේ කොට්ඨාශය සම්බන්ධයෙන් යම් කරුණු විකක් කියන්නට බලාපොරොත්තු වෙතවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් රාජ්‍ය වැවිලි සංස්ථාවටත් අයිති ඉඩම්වල යටි වගාව කරනවා. ඒ වාගේම තේ ඉඩම්වලට වෙන්ක පුළුවනි. රබර් ඉඩම්වලට වෙන්කට පුළුවනි. පොල් ඉඩම්වලට වෙන්ක පුළුවනි සහනාධාර ලබා ගෙන ඒවා දියපුණු කරනවා. මේ ඉඩමක් කවුරුහරි මුදල් දී ගන්නාය කියමු. එතකොට නමුත්තාන්සේලා ඒ ඉඩම ඒ තව ඉඩම් හිමියාට අයිති කරනවා. දැන් මට පෙර කථා කළ නැගෙනහිර කොළඹ ගරු මන්ත්‍රීතුමා (එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා) විකුණුම් ගැන කියන්නට යොදුණා. තේ සහනාධාරය හෝ වේවා රබර් සහනාධාරය හෝ වේවා පොල් සහනාධාරය හෝ වේවා ඒවා මෙතෙක් කල් දුන්නේ කෙලින්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවටයි. නමුත් දැන් ඒ ඉඩම්වලට අලුත් අයිතිකරුවෙක් ඉන්නවා. මේ අලුත් අයිතිකරුවා ඊට පසු සහනාධාර ඉල්ලා සිටිනවා. මා සිතන හැටියට මේ ඉඩම් හුවමාරුව ගැන නැවත සලකා බැලීම ඉතාම පුළුල්වෙයි. මක්නිසාද? දැනට සැඟන ඉඩම් ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ගිහිල් තිබෙන තිසයි. මේ ඉඩම්වල අයිතිය කාටද තිබෙන්නේ? පොතේ ගැටියට නම් මේ ඉඩම්වල සම්පූර්ණ අයිතිය තිබෙන්නේ රජයට. රාජ්‍ය වැවිලි නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ඒවා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නැත කියලා. ඒවා අයිති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවටද. ජනතා වතු සංවර්ධන මණ්ඩලය පරිපාලනය කරනවා පමණිල. ඒකට සියයට 10 ක් අය කරනවාල. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ තත්ත්වය ඒකද?

හැරල්ඩ් හේරත් මහතා
(කී.ඊ. හෙරාල්ඩ් හේරත්)
(Mr. Harold Herath)
සමහර ඉඩම් සම්බන්ධයෙන්.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී.ඊ. ලක්ෂ්මන් ඉයාකෝඩි)
(Mr. Lakshman Jayakody)

වහාම මේ ගැන නිර්ණයක් ගන්නට මිනැ. මේ ඉඩම් ටික එක්කෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති වෙන්නට මිනැ. එහෙම නැත්නම් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති වෙන්නට මිනැ. මේ තත්ත්වයන් කවුරුහරි කරන්නට

එවා. මේ ඉඩම්වල අයිතිය පිළිබඳව නිර්ණය කරන්නට මිනැ. වහාම එය තෙකළොත් අද ගෙන යන මේ වැඩ පිළිවෙල විශාල වැඩ සහගත දේවල්වලට මුල් වන්නට ඉඩ තිබෙන බව මට කියන්නට පුළුවනි.

ගරු සහාපතිතුමනි, අත්තනගල්ලේ ආසනයේ තිබෙන පහත සඳහන් වතු වලට කවදවත් පොහොර දමා නැගැ. කරුණාකර මේ වතු විකට පොහොර දමන්න. තැදත්තොල්ල, මුරුතොල්ල, දඹගස්තැන්න, දඹගස්මිට්ට සහ මීර්වඩ්වත්ත කියන වතු වලට කවදවත් පොහොර දමා නැගැ. ඒවායේ පළදව අඩුයි. පාලකයන් කියා කවුරුන්ද මේ වතු වලට එන්නේ නැගැ. ඒ අය මේ වතු දකලවත් තිබෙනවාදැයි මා දන්නේ නැගැ. පොල් විකක් තිබෙනවා නම් ඒවාත් තොරෙන් කඩා ගන්නවා. මේ වතු වල අලුත් වගාවක් කියන එකක් කවදවත් දමා නැගැ. මේ වතු වල වැඩ කරන කම්කරුවන්ට නියම වේතනයක් නැගැ. අර්ථසාධක අර මුදල් ගෙවන්නේ නැගැ. සේවකයන්ට ස්ථිරතාවයක් නැගැ. එම නිසා මේ වතු ගැන විකක් බලන්න.

උරාපොල තිබෙනවා මහනේතවත්ත. ඒක ගැමියන්ට බෙද දීමට සුදුසු වන්නක්. මට ආරාමීයි කොළඹ ලොකු මහත්මයාක් ජයේ පෙරේද ඇවිත් ඒක බලල ගියාය කියල සල්ලි දිල ගන්න. ඉඩම් ප්‍රතිසංස්කරණයක් කළේ මේ වැඩේට නොවෙයි. අත්තනගල්ල ආසනයේ තිබෙන මේ වතු මේ තත්ත්වයෙන් මහතරවා ගැනීම සඳහා පියවර ගන්නා මෙන් මා ඉතා මිතුකමින් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට අයිති සරස්වතී පිරිවෙනට ඉඩම් ලබා ගැනීම සඳහා මා ශ්‍රීමත් ජනාධිපතිතුමාට ලිපියක් ඉදිරිපත් කලා. ඒ අවට තිබෙනවා අක්කර 26 ක ලබුදැල්ලකේ වත්ත. ඒවාගේම අක්කර 32 ක කුරුදුවත්ත තිබෙනවා. අක්කර 59 ක පුට්ටුගල ආශ්‍රිත වත්ත තිබෙනවා. සරස්වතී සහ සද්ධානිස්ස පාරණී ජනාවාස දැන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු අපේ විහාරස්ථානය වට කරගෙනයි මේ වතු වික තිබෙන්නේ. ඒක දැන් විශ්ව විද්‍යාලයක්. අපට හැමදම දනය දෙන්නට හාමුදුරුවරුන් ඉන්නවා සිය තමක්. සිය තමකට උදේ හිල දනය, දවල් දනය සහ සවස ගිලන්පස දෙන්නට දිනකට රු. 1,000 ක් වත් මිනැ. ඉතින් අපි කල්පනා කලා මේ වත්තක්වත් ඇත්නම් හොඳය කියලා. මේ වතු ඇත්ත වශයෙන්ම එක් පුද්ගලයෙකුට අයිතිය තිබුණු වතු. විහාරස්ථානය දියුණු කළේ ඒ උදව්වයි. අද ඒක විශ්ව විද්‍යාලයක් වී තිබෙනවා. අර පවුලේ උදව්ව කාටත් අක්කර 50 බැගින් ලැබී තිබෙනවා. රජයට අයිති හරිය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට පවරා දෙන්නය කියන ඉල්ලීමයි. අපි කරන්නේ. ගරු ජනාධිපතිතුමාට ඉඩම් පැවරීමේ අධ්‍යක්ෂතුමාට අපි ඒ ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා. 1983.03.22 වන දින අපි ඒ ලියුම දැවීවා. අද මේ මොහොත වන තෙක් ඒ ලිපියට අපට පිළිතුරක් ලැබී නැගැ. එම නිසා මේ ගැන ක්‍රියා කළොත් මේ නියෝජ්‍ය ඇමතිතුමාට බුදු බව අත්වෙයි. [බාධා කීරීමක්] නමුත්තාන්සේ ක්‍රියාකාරී ආගමට අයිති කෙනෙක් බව මම දන්නවා. එම නිසා මේ නන්තල් සමයේදී "Now it is yule tide" වාගේ දෙවල් මතක් වේගෙන එක කාලයේදී—

"Hark! the herald angels sing" "Our Father which art in heaven; hallowed be Thy name, Thy kingdom come."—Sir, this is your kingdom." So out of this kingdom, kindly give us

හැරල්ඩ් හේරත් මහතා
(කී.ඊ. හෙරාල්ඩ් හේරත්)
(Mr. Harold Herath)

You are a better Christian.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී.ඊ. ලක්ෂ්මන් ඉයාකෝඩි)
(Mr. Lakshman Jayakody)

I would plead with him, please give some land to this temple, because we have no money, and we are finding it rather difficult. This difficult is not only here, but this difficulty will be there even at the Pinwatte Temple. Even Vidyodaya and Vidyalankara will also find the same difficulty.

ගැරළුම් හේරත් මහතා
(ශ්‍රී ලංකා සභා සභාපති)
(Mr. Harold Herath)

I want to tell the hon. Member for Attanagalla that this request has gone to His Excellency the President, and His Excellency as the Minister always considers very-

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා සභා සභාපති)
(Mr. Lakshman Jayakody)

He has already sent this down to the appropriate authority and action was also taken at the village level, and if you will kindly help us-

ගැරළුම් හේරත් මහතා
(ශ්‍රී ලංකා සභා සභාපති)
(Mr. Harold Herath)

Yes, certainly.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා සභා සභාපති)
(Mr. Lakshman Jayakody)

to push this, I am sure this can be achieved, and I hope you will do it. Being a good Christian, I hope you will serve a buddhist cause during this Christmas time.

ගැරළුම් හේරත් මහතා
(ශ්‍රී ලංකා සභා සභාපති)
(Mr. Harold Herath)

I want to hear the carol!

වහලු කැරුණාරත්න මහතා (නියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමා)
(ශ්‍රී ලංකා සභා සභාපති) — இராசாங்கம் பிரதி அமைச்சர்
(Mr. Chandra Karunaratne - Deputy Minister of State)

ගරු සභාපතිතුමනි, ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වරින් ස්වල්පයක් කතා කිරීමට මට අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන්ම මම සන්තෝෂ වෙතවා. මගේ කතාව පටන් ගන්නට පෙර එක් කාරණයක් ගැන සඳහන් කරන්න කැමතියි. අන්තහල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීවා, ශ්‍රී සරස්වතී පිරිවෙණට ඉඩමක් ලබා දෙන්නටය. කියා. මමත් රාමඤ්ඤ නිකායේ විහාරස්ථානයක දයකයෙක්. අස්මිර-මල්වතු ඉඩකායේ පන්සල්වලට වාගේ නොවෙයි රාමඤ්ඤ නිකායේ පන්සල්වලට ඉඩම් තැනි බව. බොහෝම දුප්පත් පන්සල් බව තමුත්තාන්සේ දන්නවා ඇති. එම නිසා මගේ කතාව පටන් ගන්නට පෙර නියෝජ්‍ය ඇමතිතුමාට මතක් කරන්න කැමතියි. පුළුවන් තරම් ඉක්මනට එම ඉඩම ඒ පිරිවෙණට ලබා දෙන්නට කටයුතු සකස් කරන්නට පුළුවන් නම් එය ඉතාමත්ම හොඳ බව.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, රාජ්‍ය වැවිලි සංස්ථාවටත් අයිති වතුපල පසුගිය කාලය තුළ නිෂ්පාදන අඩු වී තිබෙනවාය කියා අන්තහල්ලේ ගරු මන්ත්‍රීතුමා කීවා. එතුමා පෙන්වා දෙන්නට හැදවේ පාලකයා හොඳ තැනි බවයි. තමුත් අන්තහල්ලේ ගරු මන්ත්‍රීතුමාත් කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා) වැවිලි සංස්ථාව ගැන කතා කරන අවස්ථාවේදී අන්කර ප්‍රමාණයේ අඩු වීම ගැන පවතින්නට කීවේ නැහැ. අතින් පලාත් ගැන කෙසේ වුණත් නාවලපීඨය කොට්ඨාශය ගැන කියන්නට මම හොඳින්ම දන්නවා. නාවලපීඨය කොට්ඨාශයේ ප්‍රදේශය කාර්යාලයක් තිබෙනවා. දෙළොස්බාගේ, කොත්මලේ සහ පුස්සලේ ප්‍රදේශය නාවලපීඨය මණ්ඩලයෙන් පාලනය වන ප්‍රදේශයේ නිලධාරීන් 19,322 ක් තිබුණා. දැන් තිබෙන්නේ අන්කර 14,074 යි. මේ අතර නාවලපීඨය කොට්ඨාශයෙන්ම පමණක් අන්කර 5,248 ක් අඩු වී තිබෙනවා. ඒ අතර නිෂ්පාදන ප්‍රමාණයත් අඩු වෙනවා.

ගරු සභාපතිතුමනි, තමුත්තාන්සේ දන්නවා ඇති. නාවලපීඨය කොට්ඨාශයේ මෙන්ම ගම්පොල, හේවාගුට ආදී ප්‍රදේශවල අන්කර වීසි දහසක් පමණ 'තඩයා' ආයතනයට දීමෙන් එම වතුවලට විශාල විනාශයක් සිදු වී ඇති බව. ඒ ගිවිසුම් අත්සන් කර තිබුණේ කලින්. ඒ සම්බන්ධයෙන් සභාපතිතුමාත් දන්නවා. මේ අන්කර 20,000 ක් රාත්තල් හාර පන්සියකට වැඩිය ලැබෙන්නේ නැහැ. මේ අතුව තමුත්තාන්සේට මතක් කරන්න මිනි පාලකයේ වරද තිසා නොවෙයි මේ නිෂ්පාදනය අඩු වී තිබෙන්නේ කියා.

මම විශේෂයෙන් සඳහන් කරන්න මිනි, මධ්‍යම පංතියේ නිෂ්පාදනය තිබෙන්නේ නාවලපීඨය ප්‍රදේශයේ බව. දෙළොස්බාගේ, කොත්මලේ, පුස්සලේ ප්‍රදේශයේ නේ වතු සුදු කොමි පැතිවලට කරගෙන යන්න බැරුව ඒවා සෙට්ටිවරුන්ට තිබුණා තිබුණා. ඒ පාලන ක්‍රමය තිබෙන විටයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පැවරුණේ ඊට පස්සේ ක්‍රමානුකූලව විද්‍යාත්මකව කටයුතු කළ නිසා—අතින් පලාත් ගැන මම කියන්න දන්නේ නැහැ—දෙළොස්බාගේ වැනි ප්‍රදේශවල අන්තීම පහත් තත්ත්වයට වැටී තිබුණු වතු අද ඉතාම හොඳ තත්ත්වයට පත් වී තිබෙනවා.

මම මතක් කරන්න මිනි, මේවායේ වැඩ කරන සමහර හොඳ පාලක මහත්වරු සිටින බව. මම අවුරුදු හයකම පරීක්ෂා කරගෙන ගියා. අපේ පලාත්වල විශාල වශයෙන් දළ යොරකම් කරගෙන යන බව මතක් කරන්න සිදු වී තිබෙනවා. ඊයේ පෙරේදී දිස්ත්‍රික් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තුළුර කවිවේරියේ රැස්වීමක් පැවැත්තුවා. මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඊට සහභාගි වෙන්නට කියලා තිබුණා. එද මම ගිවිසේ නැහැ. වතු පාලකවරුන්ටත් එන්නට කියලා තිබුණා. මෙතැනදී සාකච්ඡා වුණා කොහොමද හොරකම් තවත්වන්නේ කියා. මම කතාටු වෙනවා එක මන්ත්‍රීතුමෙක් කියා තිබෙනවා වතු පාලකවරු වෙච් බැටරි හොරකම් කරනවාය කියා.

මේක බෙහෝම තරකයි. මේ විධියට කියන්න ගියොත් ඒ පාලන මහත්වරුන්ගේ උනන්දුව කැනීවෙනවා. මම උදහරණයක් කියන්නම්. ඩාර්නි ඩැනියල්ස් කියා එක මහත්මයෙක් සිටියා. අවිස්සාවේලිල පැන්නේ කලින් සිටියේ. එයා ශ්‍රී ලංකා කාර්යයෙක් කියලා කුරුණෑගලටද කොහේටද එළව්වන්නා. කුරුණෑගලින් හලාවතට යැව්වා. හලාවතින් කැමල්ලට යැව්වා. එක දවසක් මම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා සමග සිටින අවස්ථාවක ඒ මහතා පැමිණ ඒ කථාව කී අවස්ථාවේදී මට පෙනී ගියා ඒ මහතා දක්ෂ. හොඳට වැඩ කරන. පළපුරුදු කෙනෙකු බව. ඒ මහතා ලැයි මහත්මයෙක්. ඔහු එකකින් ගියාට පස්සේ මම සභාපතිතුමාට කීවා ඒ මහතා නාවලපීඨයට එවන්නට කියා. අද ඒ මහතා බොහෝම හොඳට දක්ෂ ලෙස හොරකම්ද අල්ලමින් වැඩ කරන පාලකයෙක් බව සඳහන් කරන්න පුළුවන්.

සභාපතිතුමා
(ජී.බී.වර්) (The Chairman)

Order, please! the Deputy Chairman of Committees will now take the Chair.

අන්තහල්ලේ සභාපතිතුමා මුදාසහයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය සභාපති සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මුදාසභාවට විය.

அதன் பிறகு, சபாநாயகர் அவர்கள் அக்கிரமத்தில் இவ்வூறு அங்குலம், மூன்று தலைவர் அவர்கள் [சிறு, எட்டமணிப் பாரா மீட்டர்] தலைமை வகிப்பார்கள்.

Whereupon, MR. SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

වහලු කැරුණාරත්න මහතා
(ශ්‍රී ලංකා සභා සභාපති)
(Mr. Chandra Karunaratne)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපි දත් අවුරුදු හතක් තිස්සේ දේශපාලනය කලා. අපි අප සමග ඒ දේශපාලනය කළ අයට පුළුවන් පුළුවන් විධියට සංග්‍රහ කලා. දත් ඉතුරු අවුරුදු හයේ කාලය තුළදී මේ රටේ ආදායමෙන් සියයට 60 ක් උපදාන මේ වතුවලින් ප්‍රයෝජන ගන්න නම් අපි ඒවා හරියට පාලනය කරමු. සභාපති මහතාගේ සිට පාලක මහතාගේ සිට අන්තීම නම්කරුවා දක්වා මේ කාණ්ඩයේ නිරත වී සිටින අයගේ සහයෝගය ආදායමේ වැඩි වශයෙන් සි. ඩී. බී. එනම් තත්ත්වයට වැඩෙනවා ඒකාන්තයි.

ජනාධිපතිතුමා පොද්ගලිකව මේ සම්බන්ධව සොයල බලල සී. පී. එස්. සංගමයේ සමග දැනට අවුරුදු තුනකාලයකට පමණ උඩදි සාකච්චාවක් පැවැත්තුවා. ඒ සී. පී. එස්. සංගමයේ මහත්වරු කියා සිටියා දේශපාලන ඇතිලි ගැසීම් තිබෙනවාය කියා. ඒ වාගේම ඒ ගොල්ලන්ට පඩි මදිය කිව්වා. ඒ ඉදිරිපත් කල කරුණු අනුව දේශපාලන ඇතිලි ගැසීම් ඇති නොවන විටට කටයුතු කර මවුත්තේ පඩි ආදිය වැඩි කර හොඳ තත්ත්වයක් ඇති කල නියයි අද මේ විටට පාලනය වන්නේ. තවුත් කතානුවයි කියන්න මේ ඒයේ පෙරේද සී. පී. එස්. සංගමය කියා තිබුණා නැවතත් දේශපාලන ඇතිලි ගැසීම් තිබෙනවාය කියා. මා හිතන විටට තම වත්තක් පාලනය කරගන්න බැරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න නියා වෙනන ඇති එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඇත්තේ.

විශේෂයෙන් මම කියන්න කැමතියි නාවලපිටියේ එවැනි ඇතිලි ගැසීමක් නැත කියා. රාසයියා තමැති අධ්‍යක්ෂ මහතෙකුට මහුගේ වැඩ සම්බන්ධව යැවූ ලියමනක් මම තවුත්තාත්සේනේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්න කැමතියි. ජේ.ඒ.ඩී.බී. එකක් සමග මගේ ප්‍රතිපත්තිය මම මෙයින් පැහැදිලි කලා.

මෙය සාමාන්‍ය ලිපියක් නියා මම මේක ජනාගත කරන්නට කැමතියි.

Sir, can this letter get in to the HANSARD ?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(**குழுப் பிரதிக் தலைவர் அவர்கள்**)
(Mr Deputy Chairman of Committees)

You can table it, but it will not go into the HANSARD

වන්දා කරුණාරත්න මහතා
(**திரு. சந்திரா கருணரத்ன**)
(Mr. Chandra Karunaratne)

I want it to go into the HANSARD, Sir. Shall I read it then ?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(**குழுப் பிரதிக் தலைவர் அவர்கள்**)
(Mr Deputy Chairman of Committees)

Yes, you can read it.

වන්දා කරුණාරත්න මහතා
(**திரு. சந்திரா கருணரத்ன**)
(Mr. Chandra Karunaratne)

Shall I table it ? You can go through it and if there is anything irrelevant you may-

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(**குழுப் பிரதிக் தலைவர் அவர்கள்**)
(Mr Deputy Chairman of Committees)

As a matter of policy, we do not do it. You can read it. Reading is allowed.

වන්දා කරුණාරත්න මහතා
(**திரு. சந்திரா கருணரத்ன**)
(Mr. Chandra Karunaratne)

It is a long letter. I will read the relevant matters. This was written on the 23rd of May 1983 to Mr. Rasiah, Director, Janatha Estates Development Board, Nawalapitiya.

"Dear Mr. Rasiah,

First of all I extend you a cordial welcome to Nawalapitiya area and hope that you would have a pleasant stay. I thought of sending you this note to indicate to you the policy I have been following my dealings with your office as well as to briefly indicate to you the courses of action I expect from you in certain matters."

I have written many things, but I will read only what is relevant.

"I understand that certain interested parties are telephoning Estate Superintendents asking for various favours by way of facilities and concessions stating that they have been requested by me. If any such requests are made, you must direct the Superintendents to get them confirmed by me in writing.

During the last few years there are several constituents of mine who have been employed under the J.E.D.B. at Nawalapitiya on my recommendation. I do not want any favours or privileges to be extended to them on the ground that they were recommended by me. I really expect them to work much harder and with more dedication than othr employees. I would also like to request you to take very stern action if there are any acts of indiscipline, insubordination or dishonesty committed by them. I shall be thankful if this paragraph is extracted and shown to them."

I am only reading this to you tell you that as far as I am concerned, I do not play politics I have allowed the officers to do their duty and if any wrong is done by people, even from my own party, to take action.

මම තවත් කරුණක් සඳහන් කරන්න ඕනෑ. පසුගිය කාලයේ මේ වතුවලින් විශාල අලාභයක් ඇති වූ නියා, ලංකා වතු සංවර්ධන මණ්ඩලය තමන් කොමිපැතියක් ඇතිකොට පාඩු ලබන වතු ඒ කොමිපැතියට විකිණීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයන් රාජ්‍ය වැවිලි සංස්ථාවත් කල්පනා කලා. මම හිතන ගැටියට, දැන් කටයුතු කරගෙන යනවා. මේ වතු මොන ක්‍රමයකට හෝ පොද්ගලික අයට දීමට. මගේ කොට්ඨාශයේ පාගේබල් නමැති වත්තක් තිබෙනවා. එය පලාතේම තිබෙන හොඳම වත්තක්. මම වතු ගැන සාමාන්‍යයෙන් දන්නවා. මේක හොඳම වත්තක්. ඒක ලංකා වතු සංවර්ධන මණ්ඩලයට දෙන්න යන බව කියනවා. එම නියා මම රාජ්‍ය වැවිලි සංස්ථාවෙකුත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙකුත් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ ලාභයක් ඇති වතු, පාලනය කරන්නට පුළුවන් වතු සියල්ලම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගන්නා ලෙසයි.

There are hawks waiting to take these estates. They will run down these estates. Therefore, I earnestly request the JEDB to take over these estates. I think some of them are first class estates. Last year they were making profits. I think the gentleman who was in charge of that place, one Mr. Silva, with great difficulty brought these estates up. I think it is our duty to see that these estates are retained by the State.-(*Interruption.*)

With what authority are you saying that action has been taken?-[*Interruption*] I do not want these estates to go to the hawks. I know some of these chaps are waiting to take over these estates. They might sell the factories. Therefore, it is our duty to save these national assets.

Finally, Sir, the credit for the success and viability of the plantation industry must certainly go in a large measure to the inspired leadership and guidance of His Excellency the President. I must also extend my very sincere appreciation of the magnificent job done by the Secretary and Chairman, Mr. Prema Seneviratne. In this commendation I must also include all those dedicated, loyal and hardworking officers, and, last but not the least, the workers who have helped by working so hard to generate 60 per cent of this country's income.

Thank you.

ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා (පටපාටු)
(திரு. டபிள்யூ. எம். கருணாரத்ன
(Mr W. M. Karunaratne Passaru)

ගරු සභාපතිතුමනි, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වැය ශීර්ෂය සාකච්ඡා කරන මේ අවස්ථාවේදී විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරුන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වැය ශීර්ෂය පැත්තක තිබියදී වැවිලි සංස්ථාවක් පොල් මණ්ඩලයක් ගැන කතා කර මේ ස්ථානයෙන් ඉවත් වී ගියා.

අපි මේ අවස්ථාවේදී පසුගිය වකවානුව ගැන, පසුගිය රජය ගැන කල්පනා කරන්නට වුවමනා නැහැ. ඒවා දැන් පුන-පුනා කියන්න අවශ්‍යතාවක් නැහැ. ඒ කාලයේදී වතු වලට ගිය කලදසාව රටේ ජනතාව කවුරුත් දන්න නිසා, නියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි මමත් මේ අවස්ථාවේදී වතුකරයේ ආසනයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලකයන්ටත්, ඒ ලේකම්තුමාටත්, සභාපතිතුමාටත්, ඒ වාගේම ප්‍රාදේශීය සභාපතිවරුන්ටත් හා අධ්‍යක්ෂ මණ්ඩලවලටත් සතුකිවන්න වෙනවා, ඒ අයගේ පාලනය ඉතාම විශිෂ්ට අන්දමින් කරගෙන යන නිසා.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු විකත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට බාර දෙන ලෙස අපි මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය ඇමතිතුමාට යෝජනා කරනවා. එතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
නියෝජ්‍ය ඇමතිතුමාට මොකක්ද කරන්නේ ?

ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
(திரு. டபிள்யூ. எம். கருணாரத்ன)
(Mr W. M. Karunaratne)

මේ අවස්ථාවේ අපි බදුල්ල ගැන කල්පනා කර බලමු. බදුල්ලේ සභාපතිතුමා ඒ අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග ඉතාමත්ම ලක්ෂණව ඒ වතු වික පාලනය කරගෙන යනවා. ගිය අවුරුද්දේ පමණක් රු. 3,16,00,000 ක ලාභයක් ලබා තිබෙනවා. එමෙන්ම මේ අවුරුද්දේ ඔක්තෝබර් වන විට රුපියල් විසි කෝටියක පමණ ලාභයක් අරගෙන තිබෙනවා. ඒ අනුව බලන විට මෙවැනි තත්ත්වයක් ඇති කරගෙන තිබීම ගැන ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අපි සතුකිවන්න විය යුතු බව විරුද්ධ පාර්ශ්වයට ඉතා සන්නේෂයෙන් කියන්න ඕනෑ. 1980 දී ලබාගන්නට පුළුවන් වුණේ රු. 1,60,00,000 යි. එහෙමත් අවුරුද්දෙන් අවුරුද්ද අපි ඉදිරියට පා තබා තිබෙන බව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි.

මේ වතු සංවර්ධනය කරන්නට අපේ ගරු ජනතාධිපති උතුමාණන් ලෝක බැංකුවෙන් ආධාර ලබාගෙන තිබෙනවා. බදුල්ලේ සභාපතිතුමා පාලනය කරන වතු 47 ක් වතු 18 කට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලැබී තිබෙනවා. එසේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර දෙන වතු 18 ක් පස්සර ආසනයේ වතු 9 ක්ම සංවර්ධනය වන බව මම සන්නේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනෑ. ඒ වතු වල සෝදපාර නැති කරන්නට ගල්වැව් බැදීම හා ගස් සිටුවීම කරනවා. පාර් සිටුවීම කරනවා. ඒවා කරන්නට ගම්වල ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. ගම්වල ජනතාව සියයට 40 ක් පමණ ඒ වතු වල වැඩ කරනවා. ඒ අනුව ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් රැකියා සහ ප්‍රශ්නයන් හුකක් දුරට විසඳෙන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනෑ.

අපේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා වතු පාසල් ගැන කීවා. පස්සර ආසනය තුළ පස් අවුරුදු සැලැස්මක් යටතේ සීඩා ආධාර ඇතිව වතු පාසල් සංවර්ධනය කරන්නට කෝටි පහක් අපට ලැබී තිබෙන බව වතු පාසල් ගැන කථා කරන විට මම මතක් කරන්න ඕනෑ. බදුල්ලේ සභාපතිතුමා යටතේ පාලනය වන වතු වල එවැනි වැඩ රාශියක් කරගෙන යනවා.

එපමණක් නොවෙයි. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ගෙවල් ගැනත් කීවා. මේ අවුරුද්දේ පමණක් පස්සර ආසනය තුළ ගෙවල් සිය ගණනක් හදා අවසාන කර තිබෙනවා. ඒවා ලයින් කාමර නොවෙයි. හොඳ කාමර දෙකක් කුස්සියක් ඉස්තෝප්පුවක් වැසිකිලියක් ආදිය ඇතුළුව අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඒ කම්කරුවන් සඳහා ලබා දෙන්නට කටයුතු කරගෙන යනවා. ඉදිරියටත් එසේ කටයුතු කරගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අන්දමට මේ ප්‍රශ්න ඉවරයක් කරන්න කාලයක් යයි. එක වරටම කරන්න අමාරුයි. එවැනි වැඩ කටයුතු රාශියක් කරගෙන යන මොහොතකයි අපි මේ කථා කරන්නේ.

උලඟට සොබා පහසුකම්, අපේ රෝහල්වලට බෙහෙත් හිඟයක් නැහැ. එමෙන්ම හදිසියක් වූ විට ලෙඩෙක් මහා රෝහලකට ගෙන යන්නට ඕනෑ වුණොත් ඒ සඳහා ගිලන් රථ ලබා දී තිබෙනවා. පස්සර ආසනයේ වතු 17 කට පමණක් ගිලන් රථ 8 ක් ලබා දී තිබෙනවා. ඒ අන්දමට අපි වතු කම්කරුවන්ට සලකනවා. ඒ අයගේ දුක සැප බලනවා. එවැනි වැඩ කොටසක් අපි කරගෙන යනවා. ඒ වතු වල ළමයින්ටත්, ගම්බද ළමයින්ටත් උයන් සාදා බොහොම හොඳින් ඒවා පවත්වාගෙන යනවා. ඒ ළමයින්ම ඒවා රැක බලා ගන්නවා. ඒ වාගේම ඒ ළමයින්ට "ක්‍රිපෝෂ්" වැනි ආහාරක් ලබා දෙනවා. වතු වල කම්කරුවන් සැහෙන ප්‍රමාණයක් කීර් නිෂ්පාදනය කරනවා. බොහෝවිට මේ කීර් ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් වාහන යොදවා කීර් මධ්‍යස්ථානවලට යවා ඒ කම්කරුවන්ට හොඳ මිලක් ලබා දෙනවා. ඒ වාගේ හොඳ වැඩ රාශියක් කෙරෙනවා. එපමණක් නොවෙයි, වත්තට අල්ලපු ගම සංවර්ධනය කරන්නට උපකාර කරනවා. මම දන්නවා පස්සර ආසනයේ එක ගමක් තිබෙනවා. ඒ ගමේ අයගෙන් සියයට 50 ක් පමණම වැඩ කරන්නේ අල්ලපු වන්නේ. ඒ ගමට ජල පහසුකම් ලබාදීම සඳහා වන්නේ රුපියල් තිස් අට දහස් වියදම් කර තිබෙනවා. ඒ වාගේ තවත් වැඩ කරගෙන යනවා. ආරුග ගම්මාන හඳුනා අවස්ථාවලදී ලාභ ප්‍රදේශයේ සෑම මන්ත්‍රීවරයකුටම අවශ්‍ය ඉඩම් ඒ වතු වලින් ලබා දුන්නා. ඒ වාගේම ඒවාට ආධාරත් දී තිබෙනවා. යුමදන කරන්නට උපකාර කර තිබෙනවා. එම නිසා අපේ නියෝජ්‍ය ඇමතිතුමාටත්, ලේකම්තුමාටත් ප්‍රාදේශීය සභාපති වරුන්ටත්, අධ්‍යක්ෂ මණ්ඩලවලටත් අපේ ගෞරවය හා සතුකිය ප්‍රකාශ කරන අතර, 1984, අවුරුද්දේදී මීටත් වඩා ලාභදායී අන්දමට වැඩ කරගෙන යාමට අවශ්‍ය යක්තිය ඒ හැම දෙනට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඩ වෙමිනි.

අමරසිරි දෙයන්ගොඩ මහතා (බදුල්ල)
(திரு. அமரசிரி தொடங்கொட — பத்தேகம்)
(Mr. Amarasiri Dodangoda Baddegama)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද දවස මුළුල්ලේම වාගේ විවාදයට ලක්වුණු මේ රටේ වැවිලි සහ වතු පිළිබඳ වැඩ කටයුතු ගැන මමත් අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමිනි.

අපේ රටේ ආර්ථිකයේ ඉතාමත්ම වැදගත් කොටසක් තවමත් මේ වැවිලි මතයි රඳා පවතින්නේ. පාරම්පරික ආර්ථිකයක් හැටියට වැවිලි ආර්ථිකය හැඳින්වූවත් එයින් මිඳෙන්නට අපට අමාරුයි. වෙනත් ක්ෂේත්‍රයන්හි විනිමය ඉපයීම් සඳහා අපි යොමු වුණත් ඒවා නොයෙක් විට වෙනස් වෙතවා. සමහර වෙලාවට සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් තිබෙන්නට පුළුවන්. සුළු අපනයන බෝගවලින් ආදායම් තිබෙන්නට පුළුවන්. විදේශ රැකියාවලින් ආදායම් තිබෙන්නට පුළුවන්. තමුත් ඒවා වරින් වර වෙනස් වෙතවා. මෙතෙක් කල් ස්ථිර වශයෙන් අපට ආදායමක් ලැබුණේ අපේ වැවිලි වලිනුයි. ඒ නිසාම වෙනත් පුළුවන් මේ හාරදුර වගකීම ගරු ජනාධිපතිතුමා හාරගෙන තිබෙන්නේ. ඒ වාගේම දක්ෂ නියෝජ්‍ය ඇමතිතුමන්ලා දෙදෙනෙක් ඒ වෙනුවෙන් පත්කර තිබෙන්නේ.

මේ රටේ ආදායම් දීර්ඝ කාලයක් ස්ථාපිතව තිබෙන්නේ වැවිලි මතයි. අදත් ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ මේ රටේ තම කීරුවෙන් වැවිලි නිසයි. ඒ නිසා මේ වැය ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව ඉතා වැදගත්. මම විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කරවනවා. මෙම නිෂ්පාදන සඳහා රජය මගින් ක්‍රියාත්මක කරවනු ලබන ආයතන ගැන. කුඩා හෝ වතු සංවර්ධන අධිකාරිය කිව්වත්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය කිව්වත්, වැවිලි සංස්ථාව කිව්වත්, රබර් පාලන දෙපාර්තමේන්තුව කිව්වත්, පොල් වගා කීර්මේ මණ්ඩලය කිව්වත්, සුළු අපනයන හෝග දෙපාර්තමේන්තුව කිව්වත් මේ විවිධ කම් වලින් විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන්නේ මේ රටේ වැවිලි ප්‍රතිපත්තියයි. මේ සියල්ලම මේ රටේ වැවිලි ක්ෂේත්‍රයේ විවිධ හැඳින්වීම් දක්වන විවිධ ආයතනයි. මේ සියලු ආයතන ඒකාබද්ධ කර මේ සෑම ආයතනයකම සම්බන්ධීකරණයක් ඇති කර, මේ සෑම ආයතනයකම සිටින ක්‍රියාකාරී පිරිස් අතරේ සම්බන්ධීකරණයක් ඇති කර, මේ රටේ වැවිලි ක්‍රමය පිළිබඳ ගතවර්ෂ කිහිපයක් තිස්සේ භාවිතා කළ ක්‍රම ඒවාගේම වෙනත් රටවල මේ වගාවත් පිළිබඳව භාවිතා කරන ක්‍රම හදාරා, පුළුවන් තරම් දුරට මේ ගැන අද අපි පර්යේෂණ කළ යුතුයි. මා එහෙම කීවේ, කොයිතරම් දුරට අපි වැවිලි ආර්ථිකයෙන් මිඳෙන්න උත්සාහ කළත්, තවත් කාලයක් යනතුරු අපට එහි ස්ථාවරභාවයෙන් ප්‍රයෝජන ගන්න වෙනවා මිසක් එයින් ඉවත්වීම එකවර හෝ වසර කිහිපයක් තුළ හෝ දශක කිහිපයක් තුළ හෝ කරන්නට පුළුවන් වන්නේ නැති නිසයි. එම නිසා මේ ආයතන ගැන, මේ වැවිලි ක්‍රම ගැන, මේ වැවිලි කර්මාන්තය ගැන මීට වඩා ඒකාබද්ධ හැසිරවීමක් කළ යුතුය

කියන එක මා අදහසක් හැටියට ඉදිරිපත් කරනවා. කුඩා නේ වතු සංවර්ධන අධිකාරියේ fෆැක්ටරි තිබෙනවා, වැවිලි සංස්ථාවේ fෆැක්ටරි තිබෙනවා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ fෆැක්ටරි තිබෙනවා. මේ ආයතන අතරේ කොයි තරම් දුරට සම්බන්ධීකරණයක් ඇති වී තිබෙනවාද? වෙන වෙනම තිබෙන මේ සියලුම ආයතනවල එකම වර්ගයේ වැඩපිළිවෙලක් හැසිරවෙනවා වුණත් සමහර වෙලාවට ඒවායේ තිබෙන ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ගවල වෙනස්කම් පෙන්නවත් පුළුවන්. නේ වතු සංවර්ධන අධිකාරියේ fෆැක්ටරියක වේවා, වැවිලි සංස්ථාවේ fෆැක්ටරියක වේවා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ fෆැක්ටරියට වේවා මේ අයතන තුනේම fෆැක්ටරිවල ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සමාන විය යුතුයි. නමුත් ඒවායේ පරස්පරතාවයක් සමහර අවස්ථාවලදී පෙනෙනවා. මේ නිසා වැවිලි ක්‍රමය තුළ මොන යම් ආයතන හැසුරුවත්, මොන යම් ක්‍රම ක්‍රියාත්මක වුණත් පොදු ප්‍රතිපත්තියක්, පොදු වැඩපිළිවෙලක් ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බව වැවිලි සම්බන්ධ ඇමතිතුමන්ලාගේ කටයුතුවලදී දැලකිල්ලට ගන්නය කියා මා ඉල්ලා සිටිනවා.

වැවිලි ආර්ථිකය මේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට පුදුම බලපෑමක් ඇති කර තිබෙන දෙයක්. මා නියෝජනය කරන ආසනයේ 12,000 ක් පමණ දෙනා වැවිලි ආර්ථිකයේ දෛනිකව නිරතවන පිරිසයි. මේ රටේ වැඩි ගම්බද ආසන රැසක් වැවිලි ආර්ථිකය ව්‍යාප්ත වී තිබෙන්නේ මොන මට්ටමකින්ද ඒ දැම මට්ටමක්ම වටා විශාල පිරිසක් ජීවත් වෙනවා. විවිධ ශ්‍රේණිවල, විවිධ තරාතිරමවල, විවිධ මට්ටම්වල රැකියායි. ඒ අය කරන්නේ, එහෙත් එදිනෙද ඉපයීම් අතින් මෙහෙයවීම් අතින් ජාතික නිෂ්පාදනයට හවුල් වීම් අතින් ඒ අයගේ පවුල්වල සියලු දෙනාගේ එදිනෙද ජීවිත බැඳී සිටින්නේ වැවිලි ආර්ථිකයත් සමගයි. එමනිසා මා හිතනවා, ලංකාවේ වැඩිම පිරිසක් ජීවනෝපාය සකස් කරගෙන තිබෙන්නේ මේ වැවිලි ක්‍රමය තුළින්ය කියා. ඒවා කුඩා වතු වෙන්ක පුළුවන්, ලොකු වතු වෙන්ක පුළුවන්, රජය සතු වතු වෙන්ක පුළුවන්, එහෙම තැන්හම පොදුගිලික අංශය සතු වතු වෙන්ක පුළුවන්. කොයි මට්ටමකින් හෝ ඒ වැවිලි ක්‍රමය තුළ ලංකාවේ මුළු මහත් ජනතාවගෙන් සැහෙන කොටසකගේ ජීවිත බැඳී තිබෙනවා. මෙය මේ තරම් ජීවිතවලට බලපෑමකර ඇති වැඩපිළිවෙලක් වුණත් යටත් විජිත කාලයේදීවත්, ඉන් පසුවත් ඒවායේ හැසිරෙන පිරිස්වල ජීවිත වැවිලි ක්‍රමයට සම්බන්ධවෙන ආකාරයට තවකරණයක් තවම සිදු වී නැහැ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)
(Mr. Deputy Chairman of Committees)

Order, please! There are about eight Members who are waiting to express their views on this matter.

අමරසිරි දෙවන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொங்கொடா)
(Mr. Amarasiri Dodangoda)

I want only 15 minutes.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)
(Mr. Deputy Chairman of Committees)

That is too much. Anyway, try to curb your speech.

අමරසිරි දෙවන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொங்கொடா)
(Mr. Amarasiri Dodangoda)

Four hon. Members have already spoken.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ)
(Mr. Deputy Chairman of Committees)

Four hon. Members have already spoken? The PR system applies here also!

අමරසිරි දෙවන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொங்கொடா)
(Mr. Amarasiri Dodangoda)

Anyway I will continue.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ වැවිලි ක්‍ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් පුහුණු කිරීම හා ඒ අය ගොඩ තැනීම පිළිබඳව රජයේ ආයතන වෙත වෙන්ම ක්‍රියාත්මක වෙනවා. රබර් පර්යේෂණායතනය, නේ පර්යේෂණායතනය පොල් පර්යේෂණායතනය ආදියට සම්බන්ධ අය පුහුණු කරන ස්ථාන ඇති නමුත් සංවර්ධන මණ්ඩලයේ හෝ වැවිලි සංස්ථාවේ මේවායේ හැසිරවීම් පාලනය කරන්නේ, ඒ අය පුහුණු වන්නේ, පොදුවේ පුහුණු කිරීමේ වැඩ කටයුතු ක්‍රියාත්මක වන විධියකට නොවෙයි; රජය අත ගැසූ විධිමත් ක්‍රමයකට නොවෙයි. සමහර අවස්ථාවලදී වතු වල ඒ අය පුහුණු කරනවා. එසේ නොකර ඒ සංස්ථාවල හැසිරවීම් භාරය ඉටු කරන පිරිස්වලට පුහුණුවීමට ඊටම බලපාන විධියට පොදු ආයතනයක් පිහිටුවන්නටය කියන ඉල්ලීම මම කරනවා. මේ කාරණය ගැන මතුගම ගරු මන්ත්‍රීතුමාගේ (අතිල් මුණසිංහ මහතා) මතක් කළා. මෙන්න මේ නිසා මේ අදහස මම විශේෂයෙන් ඉදිරිපත් කරනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, කම්කරු ක්‍ෂේත්‍රය සැහෙන ප්‍රශ්න රැසක් මැද ඉන්නවා. ගරු මන්ත්‍රීවරු කීප පොළක්ම මේ පිළිබඳව අදහස් දක්වුවා. විශේෂයෙන් මම මෙහිදී මතක් කරන්නේ මෙතෙක් සඳහන් නොවුණු කරුණු කීපයක් ගැනයි. කම්කරු ක්‍ෂේත්‍රයේ විශේෂයෙන්ම වතු කම්කරු ක්‍ෂේත්‍රයේ ජීවත්වන අය මේ රටේ අඩු ජීවන මට්ටමක් තිබෙන අය හැටියටයි, හැම කෙනෙක්ම දන්නේ. බොහෝමයක් වතු වල වැඩ කරන කම්කරු කොටස්වලට මුළු මාසයක් තිස්සේ වැඩ කිරීමේ අපහසුවක් ඇති වී තිබෙනවා. ඒ වතු වල වැඩ දීමට අමාරු වුණාම, එසේ වුවත් ඒ අය ස්ථිර කම්කරුවන් වශයෙන් සලකා ඒ අයගේ මුද්දර පවා කැපී තිබෙනවා. නමුත් සතියේ දවස දෙකක් පමණයි. වැඩ දෙන්නේ. ඒ අයගේ ජීවන මට්ටම ගැන කල්පනා කර මේ වැඩ දීම් ක්‍රමය පිළිබඳව වඩා විධිමත් වැඩපිළිවෙලක් ඇති කරන්නය කියා මම ඉල්ලනවා.

ඒවාගේම විශ්‍රාම ගිය වතු කම්කරු පිරිස් ඉතාම අසරණ තත්ත්වයකයි සිටින්නේ. ඒ අයට මුළු කාලයම වෙනසිලා මුළු රට වෙනුවෙන් උපයාලා ඊට පසුව විශ්‍රාම යනවිට අසරණ තත්ත්වයකිනිකුඩා යන්න වෙන්නේ. අර්ථ සාධක අරමුදල් ක්‍රමය ආරම්භ කරන්නට කලින් - 1958 වර්ෂයට කලින් - සේවය කළ පිරිස්වලට දෙන්නේ පාරිභෝගිකයන් පමණයි. ඒ පාරිභෝගිකය වර්ෂයකට රුපියල් 35 යි. අද මට්ටමෙන් බලනවිට, 1948 සිට සේවය කළ සේවකයෙකුට අර්ථසාධකය පටන් ගන්නේ 1958 වර්ෂයේ සිටයි. 1948 වර්ෂයේ සිට 1958 වර්ෂය දක්වා ගෙවනු ලබන්නේ රුපියල් 35 හේ ඒවා 10 ක් පමණයි. මේකට වතු කම්කරු පිරිස් කියන්නේ 'පෙන්නන්' එකක් කියලයි. නමුත් පාරිභෝගික දීමනාවක් ඒ දෙන්නේ. රුපියල් 35 යි වර්ෂයකට දෙන්නේ. අනෙක් සේවා අංශ ගැන කල්පනා කර බලා වගාම මේ මුදල පුළුවන් තරම් වැඩි කළ යුතුයයි මම යෝජනා කරනවා. මේ විශ්‍රාමික වතු කම්කරුවන්ට වතුකරය ආශ්‍රිතව තිබෙන රජය සතු බිම් දී තිබෙනවා. "රිසවේෂන්" හැටියට ඒ බිම්වල වගා කරන්නට අමාරු වුවත් ඒවා වගා කර ගන්නට දී තිබෙනවා. විශ්‍රාමික වතු කම්කරුවන් වගා කළ ඒ බිම් ඒ අයටම ලබා දෙන්නටය කියලා මම මතක් කරනවා.

තව එක කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරවන්නට මිනැ ගාල්ලේ දිසා ඇමතිතුමාගේ මේ අදහස මීට කලින් ඉදිරිපත් කළා. එනම්, පොල්වතු වල අතුරු බෝගයක් හැටියට කොකෝවා වගා කිරීම ගැනයි. ඇත්ත වශයෙන්ම මෙය ඉක්මණට ක්‍රියාත්මක කළ යුතු දෙයක්. කොකෝවා සැහෙන ආදියමක් ලැබිය හැකි හොඳ අතුරු බෝගයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ ගැනත් සිත් යොමු කරවනවා. භාරපූර් කාර්යයක් ඉටු කරන මේ ගරු ඇමතිතුමන්ලාට ඉදිරි වර්ෂය වෙනුවෙන් සුළු පහමින් මම හිතට වෙනවා.

ආර්. එම්. අබෙකෝන් මහතා (මොණරාගල දිසා ඇමතිතුමා)
(திரு. ஆர். எம். அபேகோன் - மொனராகல மாவட்ட அமைச்சர்)
(Mr. R. M. Abeykoon, District Minister, Monaragala)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මට මේ අවස්ථාව ලබා දීම ගැන පලමුකොටම ඔබතුමාට සතුහිටවන්න වෙනවා. මේ වැදගත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී මගේ අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න ඉඩ ලැබීම මගේ භාගයක් කෙටි මා සලකනවා.

මේ රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් ස්ථානයක් ගන්නා වැවිලි කර්මාන්තය, කෘෂිකාර්මික කර්මාන්තයක්. අපි ඉන් බාහිරව ඒ ගැන මෙහෙතෙකටවත් කල්පනා කරන්න නොද හැහැ. කෘෂිකාර්මික

[ආර්. එම්. අබේකෝන් මහතා]

කර්මාන්තයක් වුණාම දේශගුණය සැහෙන දුරට බලපාන බවත් අප දන්නවා. පාඨු, වැඩ කටයුතු කිසි පරිදි ඉටු නොවීම ආදී අඩු-පුහුදුකම් රාශියක් ගැනත් ඇතුළු ගරු මන්ත්‍රීවරුන් සඳහන් කළා.

අ. හා. 6.45

ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හාර වි තිබෙන්නේ කෘෂිකාර්මික රටාවක් තුළ වර්ධනය වන වගා ව්‍යාපාරයක් නිසා මා තවත් දෙයක් කියන්න කැමතියි. මේ රටේ ඉතාම උසස්, මිල අධික හේ නිෂ්පාදනයක් තිබෙනවා නම් ඒ හේ නිෂ්පාදනය කෙරෙන්නේ හාලි-ඇල ආසනයේ වතු වල බව මේ අවස්ථාවේදී ආධිමිබරයෙන් මතක් කරනවා. ඒ පිළිබඳව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ උච්ච ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපතිතුමාටත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාටත්, ප්‍රදේශීය අධිකාරීන්ටත්, විශේෂයෙන් කම්කරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ ගරු සභාව මගින් මේ අවස්ථාවේදී අපේ හෘදයාගම සතුකිය පිරිනමන්න කැමතියි. ඒ මක්නිසාද? ඒ අය මේ රටේ ආර්ථික වර්ධනයට කරන අතර මිසා අපේ හේ කර්මාන්තයෙන් විශාල ආදායමක් ලබා ගැනීමට පුළුවන් විම නිසයි.

දේශගුණික වශයෙන් බලන විට උස් බිම්වල වැවෙන හේවල රසයන් ඉතාම වැඩියි; නිෂ්පාදනයත් වැඩියි; ලැබෙන ලාභ ප්‍රයෝජනත් අධිකයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ උච්ච ප්‍රාදේශීය මණ්ඩලය මේ වර්ෂය තුළ ලබා තිබෙන ලාභ දිනා බලන විට අපට පුදුම හිතෙනවා. උච්ච ප්‍රදේශයේ හේ වතු වලින් මේ වර්ෂය තුළ රුපියල් දසලක්ෂ 260 ක ලාභයක් ලබා ගෙන තිබෙනවා. එතොමු නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබෙන මුදල්වලින් වැඩිම ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ උච්ච ප්‍රදේශයේ හේ වතු වලින් බව එයින් පැහැදිලි වෙනවා. ඊට හේතුව ඒ හේ වතු වලින් උසස් ගණයේ හේ නිෂ්පාදනය විමයි.

දේශගුණික බලපෑම් නිසා රසයෙන් වැඩි හේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය වෙනවා වාගේම කාලගුණික බලපෑම් නිසා හේ නිෂ්පාදනයට බාධා ඇති වන බවත් අප මෙහිදී අමතක කරන්න හොඳ නෑහැ. පසුගිය වකවානුව තුළ ඇති වුණ ඉධෝරජය ආදී කාලගුණික බලපෑම් නිසා ලංකාවේ හේ නිෂ්පාදනයට මහත් පාඩුවක් සිදු වුණා. නමුත් එවැනි තත්ත්වයක් යටතේ හාලි-ඇල ආසනයේ හේ වතු වලින් විශාල ලාභයක් ලබා ගන්න පුළුවන් වි තිබෙන්නේ අපේ ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය නිසාම බව මේ අවස්ථාවේදී අවධාරණයෙන් මතක් කරන්න ඕනෑ.

වැවිලි කර්මාන්තය මේ රටට හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඒ වැඩ පිළිවෙල ඉතාමත් කල්පනාකාරීව දියුණු-පවුණු කර තිබුණා. ඒ අතර පසුගිය රජය ඒ වතු ජාතිය සතු කිරීමේ කර්තව්‍යයෙහි නියුක්ත වුණා. ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳව අපි එම රජයට සතුතිවන්න වෙන්න ඕනෑ. මේ රටේ ජාතික ආදායම වෙනත් පුද්ගලයන්ට අයිති නොවන පරිදි ජාතික සංවර්ධනයට යෙදවීම උදෙසා ජාතිය සතු කිරීම පිළිබඳව ඒ රජයට අපි මේ අවස්ථාවේදී සතුතිවන්න වෙන්න ඕනෑ. ඒ වගේම මේ රටේ රැකියා ප්‍රශ්නය නිසා, ඉඩම් ප්‍රශ්නය නිසා, අපේ මුතුන් මිත්තන්ට අයිතිය තිබුණ ඉඩම් විදේශිකයන් සතුව තිබීම නිසා උච්ච ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් හිරිහැර කරදර තිබුණු අවදියක් තිබුණා. රජය සතු කිරීමේ එම ව්‍යාපාරය නිසා අපේ ගම්වලට සැහෙන පහසුවක් ඇති වූ බව මේ අවස්ථාවේදී මම සතුති පුර්වකව මතක් කරන්නට ඕනෑ.

මේ සා විශාල ලාභයක් ඇති කරන හේ කර්මාන්තයේ යෙදී සිටින කම්කරුවන් පිළිබඳව නියෝජ්‍ය ස්වදේශ කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමා කතා කළා. ඒවාගේම තවත් ගරු මන්ත්‍රීවරුන් කතා කළා. මේ කම්කරුවන්ට මිටි වඩා උසස් ජීවන තත්ත්වයක් ලබා දීම කෙරෙහි ගරු ඇමතිතුමාගේ අවධානය යොමු විය යුතු බව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනෑ. ඒවාගේම එහි කාර්ය මණ්ඩලයේ, අධිකාරී වරුන්ගේ දීමනා වැඩිකළා. කම්කරුවන්ට පුළු වශයෙන් හෝ දීමනා වැඩි කළා. නමුත් "ක්ලාක්" මහත්වරුන්, ටී. මේකර්වරුන් කොන්දෙන්නරවරුන් ආදී වතු පාලනයේ, කළමනාකරණයේ යෙදී සිටින, මේ සා විශාල ලාභයක් ලබා දීමට ක්‍රියා කරන කාර්ය මණ්ඩලවලට අපි මොනවාද කර තිබෙන්නේ? මට දන ගන්නට ලැබී තිබෙන පිළිවෙලට නම් ඒ කාර්ය මණ්ඩල වෙනුවෙන් කිසිම දීමනාවක් මෙතෙක් ලබාදී නැහැයි කියන එක අවධාරණයෙන් සඳහන් කරන්නට ඕනෑ. මේ අයට දිරි දීමනා ලබා දෙන්න ඕනෑ. එක මණ්ඩලයකින් පමණක් රුපියල්

දශ ලක්ෂ දෙසිය හැටක ලාභයක් උපදවා දෙනවා නම් ඒ කාර්ය මණ්ඩලයට යම්කිසි සහන දීමනාවක් තැන්තම් දිරි දීමනාවක් නොදෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙනවා හේද ගරු ඇමතිතුමා? ඒ නිසා මම ගරු ඇමතිතුමාගේ—

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රේ. උ. ප. නිවැරදි)
(Mr. Deputy Chairman of Committees)

ගරු ඇමතිතුමා ඒ ගැන කල්පනා කර බලයි. දිසා ඇමතිතුමා කතාව ඉක්මනට අවසන් කරන්න.

ආර්. එම්. අබේකෝන් මහතා
(ති. ශ්‍රී. ආර්. ආර්. අබේකෝන්)
(Mr. R. M. Abeykoon)

ඒ කාර්ය මණ්ඩලවලට සහ කම්කරුවන්ට දිරි දීමනා ලබා දීමට සභාපතිවරුන්ට නියෝග තිබුණේ කර අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින්. විශාල ලාභයක් උපයා දීම සම්බන්ධයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ උච්ච ප්‍රදේශයේ සභාපතිතුමා, අධ්‍යක්ෂවරුන්, අධිකාරීවරුන්, කම්කරුවන් ඇතුළු සියලු දෙනාටම ජාතියේ උපහාරය ලැබෙවායි ප්‍රකාශ කරමින් මම නිතඩ වෙනවා.

ආර්. එම්. කරුණාරත්න මහතා (උග-පරණගම)
(ති. ශ්‍රී. ආර්. ආර්. කරුණාරත්න — කරුණාරත්න)
(Mr. R. M. Karunaratne Uya-Paranagama)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, මට සුඵ වේලාවක් ලබා දීම ගැන පළමුවෙන්ම ඔබතුමාට සතුතිවන්න වෙනවා. ඇමතිතුමාගේ කතාවට අවස්ථාව පැමිණ තිබෙන නිසා මම එතරම් දීර්ඝ වශයෙන් කතා කරන්නට යන්නේ නෑහැ. මේ රටේ හේ නිෂ්පාදනයේ සියයට හැත්තෑ පහකට වැඩිය හාර ගෙන තිබෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයයි කියන එක අපට මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න සිදු වි තිබෙනවා. පසුගිය අවුරුදු කීපය තුළම මේ රටේ හේ නිෂ්පාදනය අඩු වුණා. මමත් හේ කර්මාන්තයේ යෙදී සිටින නිසා මට මේ ගැන පැහැදිලිව කියන්නට පුළුවනි. ඒකට හේතුව මේකයි. මේ රටේ අවුරුදු හතක් ඇතුළත ඇති නොවුන අන්දමේ දේශගුණික විපර්යාසයකට අපට මේ අවුරුද්දේත් පසුගිය අවුරුද්දේත් මුහුණ පාන්නට සිදු වුණා. බොහෝ දුරට මීට සමාන තත්ත්වයක් 1971 දීත් ඇති වුණා. මට මතකයි. මේ හේතුව නිසා පොහොර දීමමත්, වෙන මොන යම් ආකාරයක කටයුතු කළත් වර්ෂාපතනය අඩුවීම නිසා හේ කර්මාන්තයේ සැහෙන පසුබැසීමක් ඇති වි තිබෙනවා. ක්‍රවර්ථලීය ප්‍රදේශය සහ දෙතියාය ප්‍රදේශය හැරුණාම උච්ච ප්‍රදේශයයි මේ රටේ විශාල වශයෙන් හේ නිපදවන්නේ. මේ ප්‍රදේශවලට නියමිත වර්ෂාපතනය නොලැබීම නිසා හේ නිෂ්පාදනයේ විශාල පසුබැසීමක් ඇති වි තිබෙනවා. නමුත් ඒ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලනයේ දුර්වලකමක් නිසා හොබෙයි කියන එක මතක් කරන්න ඕනෑ. මන්ද? 1977 දී අපේ ආණ්ඩුව බලයට පත් වෙන විට මේවායේ හොයෙක් හොයෙක් දුර්වලකම් තිබුණා. නමුත් අපි මේ සභාව තුළුත්, සාකච්ඡා මාර්ගයෙන්ම එම දුර්වලකම් පෙන්නා දීමෙන් පසුව විශේෂයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සැහෙන දුරට ඒ දුර්වලකම් මහහරවා ගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මණ්ඩල පහකට කඩා වෙන් කර ඒ ප්‍රාදේශීය මණ්ඩල පහ මගින් පවත්වාගෙන යන විමර්ශන පරිපාලන ක්‍රමයෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පරිපාලනය ඉතාමත් දියුණු තත්ත්වයකට පත් වුණු බව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඒ වගේම මා මතක් කරන්න ඕනෑ, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ උච්ච ප්‍රාදේශීය මණ්ඩලයේ වැඩ කටයුතු ඉතාම හොඳින් පවත්වාගෙන යාමට ඒ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, වතු අධිකාරීවරුන්ටත් පුළුවන් වි තිබෙන බව.

මා නමුත්තාන්දේලාව මේ අවස්ථාවේදී එක්තරා කාරණයක් මතක් කර දෙන්න කැමතියි. 1981 දී මේ ගරු සභාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් මා ඉල්ලා සිටියා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු සහ ලංකාවේ තිබෙන සියලුම වතු වල ලාභ අලාභ පිළිබඳව වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කරන්න කියා. එම වාර්තාවෙන් අපට පැහැදිලි වුණා, 1981 අවුරුද්දේදී ලංකාවේ තිබුණ වතු වලින් සියයට 90 ක් පාඩුවට පවත්වා ගෙන ගිය බව. රජය මැදිහත් වි මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් රුපියල් දස ලක්ෂ 600 ක මුදලක් තාවකාලික ණය මුදලක් හැටියට ලබා දීමෙන් පසුව තමයි, 1981 න් පසුව මේ වතු පවත්වාගෙන ගියේ. මා හිතන විට

මේ අවුරුද්දේදී තමයි යම්කිසි ලාභයක් ඇතිවන තත්ත්වයකට මේ වතු පරිවර්තනය වුණේ. 1981 වන විට ලාභ ප්‍රදේශයේ වතුවලින් සියයට 10 ක් පමණයි ලාභයට පටන්වාගෙන ගියේ. 1982 වාර්තාව තවම අපි දැක්කේ නැහැ. තවුන් ක්‍රමානුකූල දියුණුවක් ඇතිවී තිබෙන බව අපට පෙනෙනවා. හේ නිෂ්පාදනය අඩු වුණේ යම්කිසි ලාභයක් ලබන්න පුළුවන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. තවුන් බැංකුවලින් ණයට ලබා ගන්නා ලද අතිරිඟාල මුදලක් ඊට පොළියක් ගෙවීම සඳහා එම ආගවලින් සැහෙන කොටසක් යොදවන්න සිදු වෙන බවයි මා කල්පනා කරන්නේ. ඒ කෙසේ වෙතත් මේ වගේ ආයතනයකට විශාල සේවයක් කරන කම්කරු ජනතාවගේ ජීවිත පටන්වාගෙන යාම සඳහා අද ඔවුන්ට ලැබෙන පඩිය ප්‍රමාණවත් නැහැ. අද තිබෙන ජීවන රටාව අනුව, අද තිබෙන බඩුමටුවුවල මිල අනුව ඔවුන්ට ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවන බවයි අපට පෙනෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව, දීමනාවල් වැඩි කිරීම පිළිබඳව, යම් ක්‍රියා මාර්ගයක් ඇති කලොත් හොඳයි කියා මා කල්පනා කරනවා.

ඊළඟට පුහුණුවීම් සම්බන්ධව මා මතක් කරන්න ඕනෑ. "සුපර්යිසර්ලා", "ටී මේකර්ලා", "කලාක්" මහත්වරු වැනි අය පුහුණු කිරීමේදී ග්‍රාමීය ජනතාවගෙහුත් යම්කිසි කොටසක් බඳවා ගැනීමට යම්කිසි වැඩපිළිවෙලක් යොදන්නයි කියා ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි.

තවත් කාරණයක් කියන්න කැමතියි. එනම් හේ රක්ෂණය කිරීම පිළිබඳවයි. මම මේ කාරණය මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්. මට දැනගන්න ලැබුණු ආරාධනයක් තිබයි. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ එක්තරා ගබඩාවක - වත්තල පැත්තේ ගබඩාවක - තිබුණු රුපියල් දශ ලක්ෂ පහක් අටක් වටිනා හේ ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. ඒ විනාශයට පත් වුණ හේවල වටිනාකම අය කර ගන්නෙ කොහෙත්ද කියන එක අද ප්‍රශ්නයක් වී තිබෙනවා. මා හිතන විධියට ගරු ඇමතිතුමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දී තිබෙනවා. තවුන් තියම ආකාරයේ රක්ෂණ ක්‍රමයක් නොතිබුණු නිසා ඒ පාඩු වුණ රුපියල් දශ ලක්ෂ පහක් අටක් රුපියල් දශ ලක්ෂ ගතලීභවයට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවට පාඩු විදින්නට සිදු වී තිබෙනවා. අපට ලැබී තිබෙන ආරාධනා එකයි. තත්ත්වය මොකක්ද කියා හරියටම කියන්න මම දන්නේ නැහැ. තවුන් මා මේ අවස්ථාවේදී රාජ්‍ය ආයතනවත් අතින් ආයතනවත් මතක් කරන්න කැමතියි නිෂ්පාදනය කරන හේවලට. ඒ ගබඩාවල තිබෙන හේවලට, රක්ෂණ ක්‍රමයක් මගින් සම්පූර්ණ ආරක්ෂාව ලබා දිය යුතු බව. එහෙම තැන්නම් පසුගිය ජූලි මාසයේදී ඇති වුණ කලබල වගේ කලබලයක් හෝ වෙනත් කරදරයක් තිසා හෝ පාඩුවක් ඇති වුණොත්, උහුලන්නට බැරි පාඩුවක් ඇති වුණොත්, ඒ පාඩුව සම්පූර්ණයෙන් සංස්ථාවට විද දරා ගන්න වෙනවා. රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සඳහා විශාල වියදමක් දරන්නට සිදු වෙනවාය කියා රක්ෂණ ක්‍රමයක් ඇති නොකර සිටියොත් සමහර විට ඊට වඩා විශාල පාඩුවක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා අපේ වස්තුව ආරක්ෂා කර ගැනීම සඳහා, සම්පූර්ණ හේ කර්මාන්තය, ඊට සම්බන්ධ යාන වාහන, නිෂ්පාදන හේ ආදී සියලු දෙයක්ම, රක්ෂණ ක්‍රමයකට යටත් කරන ලෙස මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

ඊළඟට තවත් කාරණයක් මතක් කරන්නට තිබෙනවා. හේ දලුවලට පුස් රෝගයක් බෝවීම නිසා 1963-64 කාලයේ සිට තලවාකැලේ වී. ආර්. අයි. ආයතනයේ උපදෙස් අනුව "ෂේඩ් ට්‍රිස්" කැපීම පටන් ගන්නා. මම හිතන්නේ මේ මෑතක් වන තෙක්ම කැපුණා. දැන් දර හිත වුණොත් පසුව තැවන වරක් ඒ "ෂේඩ් ට්‍රිස්" වගා කිරීම, "ග්‍රැවිලියා ට්‍රිස්" වැනි දේවල් වගා කිරීම පටන් ගෙන තිබෙනවා. මෙම වගාව විශාල වශයෙන් කරගෙන යාමට අවශ්‍යකම තිබෙනවා. මොකද? අද දර යාරයක් රුපියල් එකසිය පණහයි. තැන්නම් එකසිය හැටයි. මහවැලියේ දර කපා ඉවර වුණොත් පස්සේ හේ කර්මාන්තයට අවශ්‍ය දර අපි කොහෙත්ද ගන්නේ? අමෙරණ හේ වේලීම සඳහා දර ලබා ගන්නේ කොහෙත්ද? කියන ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙනවා. පිටරවින් කර්නෙල් ගෙන්නවා මේක කරන්නට පුළුවන්කමක් නැහැ. රුපියල් එකසිය පණහක් ගෙවා හෝ මේ දර ලබා ගන්නොත් ඒත් ලාභ බව වතු පාලක මහතන්ගෙන් මට දැනගන්න ලැබුණා. එම නිසා හේ වගාව සමගම දර සඳහා ගස් වැවීමත් විශාල වශයෙන් කරන්නට ඕනෑ. මා හිතන හැටියට, ඒ රටවල නිපදවන රසායනික ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා මේක සුද්දක් කල ප්‍රෝඩාවක්. එම නිසා හේ වතුවල "ෂේඩ් ට්‍රිස්" වගා අවශ්‍ය දර විකන් ලබා ගැනීමට කටයුතු සලස්වන ලෙස ඉල්ලා සිටින්න කැමතියි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, "ලංකා එස්ටේට්ස් ඩිවිලූප්මන්ට් කමිෂනි" කියන ආයතනයට අපේ සමහර වතු හාර දීමට කටයුතු කර ගෙන යාම ගැන අප ඉතා කනගාටු වෙනවා. 1981 දී පාඩු විදින්නට සිදු වුණත්, 1982, 1983 වර්ෂවලදී ලාභ ඇති සියළුම වතු ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් රාජ්‍ය වැවිලි සංස්ථාවටත් හාර දෙන ලෙස ඉල්ලුම් මට අවස්ථාව දීම ගැන තවුන්තාක්සේම සතුහි කරමින් මම තවහිතවා.

ඊරේනුකා හේරත් මහත්මිය (නුවරඑළිය දිසා ඇමතිතුමිය)
(තිලුමුති ඊරේනුකා හේරත් - නුවරඑළිය නැගෙනහිර මහලයේ)
(Mrs. Renuka Herath District Minister, Nuwara Eliya)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ආර්ථිකයේ ඉතාම වැදගත් අංශයක් වන වතු අංශය ගැන කතා කරන විට, සියයට හැත්තෑපහක්ම වතු අංශයට බැරව ජීවත් වන, අපේ ආර්ථිකයට විශාල රුකුලක් දෙන ජනතාවක් සිටින නුවරඑළිය දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් වචන කීපයක් කතාකිරීමට අවස්ථාව දීම ගැන තවුන්තාක්සේම සතුහි වන්න වෙනවා. එද වත්තක් ගැන හිතන කොටම අධිරාජ්‍යවාදීන් අපේ මතකයට ආවා. තවුන් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. එද තිබුණු තත්ත්වය සියයට සියයකින්ම මහනැරි තිබෙනවා යයි කියන්නට බැරි වුණත් සැහෙන දුරට ඒ තත්ත්වය මහනැරි තිබෙනවා. කම්කරු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරමින්, ඒ අයගේ ප්‍රශ්න මොනවාද කියා විමසමින් වතු පාලනය ගෙන යාමට වතු පාලකවරුන්ට අද පුළුවන් වී තිබෙනවා. එබඳු තත්ත්වයක් වතුවල ඇති කිරීම ගැන, අපේ නියෝජ්‍ය ඇමතිතුමාටත්, එම අංශයේ කටයුතු කරන ලේකම් මහත්මයාටත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරුන්ටත්, අප සතුහිවන්න වන්නට ඕනෑ.

මෙම විවාදයට සහභාගි වුණු විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් සාධාරණ අත්දැකීම කතා කල බව කියන්නට ඕනෑ. වතු ආර්ථිකය ගැන කථා කරන ගමන් වතු කම්කරුවන්ගේ පඩි වැඩිවීම ගැන සඳහන් කල එතුමා ඒ වැඩි වීම ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කලා. ඒක අපිත් පිලිගන්නවා. තවුන් කොන්මලේ ගරු මහත්තුමා (ආනන්ද දසනායක මහතා) එතුමාගේ කතාවෙන් මේ සභාව නොමඟ යැවීමට උත්සාහයක් ගන්නා. එම නිසා වතු කම්කරුවන්ට එද ගොඩු පඩියක් අද ගෙවන පඩියක් පිළිබඳව පැහැදිලි කර දෙන්නට කැමතියි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, 1977 දී කම්කරුවකුට ගෙවනු ලැබුවේ දිනකට රු. 7.45 යි. 1978 දී රු. 8.06 යි. 1979 දී රු. 14.00 යි 1980 දී රු. 14.04 යි. 1982 දී 16.42 යි. මෙන්න මේ අන්දමටයි පඩි වැඩිවීම කර තිබෙන්නේ. මේ පඩිය ප්‍රමාණවත් නැති බව අපි පිලිගන්නවා. තවුන් මෙයට වඩා පඩියක් දීමේ ක්‍රමයක් සකස් කරන්නට පුළුවන් නම්, ඒ සම්බන්ධයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ලේකම්තුමා ක්‍රියා කරන බවට මගේ ක්‍රම කිසිම සැකයක් නැහැ. ඒ වාගේම රුපියල් සියයේ දීමනාව ගැන නියෝජ්‍ය සභාවේ කටයුතු ඇමතිතුමා සඳහන් කලා. ඒකත් ලබා දෙන්නට කිසියම් ක්‍රමයක් සකස් කර දෙන්නට පුළුවන් නම්, එය වතු කම්කරු ජනතාවට කරන උපහාරයක් හැටියට අපට සලකන්නට පුළුවනි. මොකද, ඒ අය හුක්කු දුරට අපේ ආර්ථිකයට සම්බන්ධයි ඒ අයගේ දහඩිය ගෙදීම මත තමයි. අපි අපේ ආර්ථිකය ගොඩ නංවාගෙන තිබෙන්නේ.

පඩි වැඩි කිරීම ගැන පමණක් නොවෙයි. නිවාස සම්බන්ධවත් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා කථා කලා. 1977 න් පසුව ඒ කම්කරු ජනතාව වෙනුවෙන් යුගල නිවාස සකස් කර ගෙන යන බව විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට පෙන්වා දෙන්නට කැමතියි. මේ අන්දමේ යුගල නිවාස දෙදහසක් පමණ ලංකාව පුරා ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් දැනටමත් සාද තිබෙනවා. මින් ඉදිරියට හඳුනා ගැනීම නිවාසයක්ම යුගල නිවාස හැටියටයි. සකස් කරන්නේ. ඉස්සර තිබුණු ලයින් කාමර වාගේ නොවෙයි. කම්කරුවන් සඳහා තනන නිවාස යුගල නිවාස හැටියට සැදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

වතුවල සෞඛ්‍ය තත්ත්වය ගැනත් වචනයක් කියන්නට ඕනෑ. වතුවල සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා දැනට විශාල වැයමක් දරනවා. මෙහිදී නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානයට යොමු කරවීම පිණිස එක් යෝජනාවක් කරන්නට කැමතියි. සෑම වත්තකටම සහකාර වෛද්‍ය නිලධාරියකු පත් කර වතු කම්කරු ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසා දෙන්නට ඕනෑ

[ඡන්දයා කේතන මහත්මයා]

කරනවා නම් හොඳ බව කියන්නට කැමතියි. උගත් තරුණ පිරිසක් බඳවාගෙන, ඒ අයගේ සුදුසුකම් මත පුහුණුවක් ලබා දී, ඒ අය සහකාර වෛද්‍යවරුන් ලෙස වතුවලට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ගමන්-වන්නන් අතර සම්බන්ධතාව ඇති කිරීම සඳහා ගන්නා උත්සාහය ගැන අප සන්නේෂ වෙතවා. මම අතින් දිස්ත්‍රික්ක ගැන කියන්නට දන්නේ නැහැ. තවුත් මගේ දිස්ත්‍රික්කය තුළ, මේ දෙකොටස අතර සම්බන්ධයක් ඇති කිරීම පිණිස දැනට ඇති සම්බන්ධය වැඩි දියුණු කිරීම පිණිස සැලසුම් සාමාන්‍ය පමණින් අප ක්‍රියා කර ඇති බව මට කියන්නට පුළුවනි. එසේ ක්‍රියා කිරීම ගැන අපේ ක්‍රීඩාවලදී දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහාපති සිටුවා මහත්මයාටත්, ගැටන් ප්‍රදේශයේ-ඒකන් ක්‍රීඩාවලදී දිස්ත්‍රික්කයට අයිති-මණ්ඩලයේ සහාපති රොබර්ට්ගේ මහත්මයාටත් මා සතුතිවන්න වෙනවා. ඒ අය දක්ෂ විධියට පාලන කටයුතු කරගෙන යනවා. කම්කරුවාගේ අවශ්‍යතාවයන් යොසා බලා වැඩ කරන නිසා ලාභ ලැබී තිබෙනවා.

උද්ගරණයක් වශයෙන් මගේ ආසනයේම තිබෙන මතවැට වන්න පෙන්නුම් කරන්නට පුළුවනි. ඒ වන්නෙන් දහගර ලක්ෂ අටදහස් ගණනක පාඩුවක් සිද්ධ වුණා. තවුත් 1982 වර්ෂයේදී පුළුවන් වී තිබෙනවා හතළිස් හතර ලක්ෂයක ලාභයක් ගන්නට. මේ වාගේ ලාභ ලබා දෙන ඕනෑකමින් ඇප කැපවීමකින් යුක්තව වැඩ කරන වතු අධිකාරීවරුන් දිරිගැන්වීම සම්බන්ධයෙන් මා ඉල්ලීමක් කරනවා. අපේ අභිප්‍රාය කම්කරුවා නොහලා නොපොලා ලාභ ලබා ගැනීමයි. එනම නම් උසස්වීම් දීමේදී ඉතාම දක්ෂ ඇප කැපවීමකින් යුක්තව වැඩ කරන එවැනි වතු අධිකාරීවරුන් ගැන විශේෂ ලැදියාවක් විශේෂ ඕනෑකමක් දක්වා ඒ අයට උසස්වීම් ලබා දෙන්නට කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මේ රටේ වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් දීර්ඝ දෙන නියෝජ්‍ය ජනතා වතු සංවර්ධන ඇමතිතුමාටත් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මණ්ඩල සභාපතිවරුන්ටත් සතුති කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසාන කරනවා.

සරත් මුත්තේටුවේගම මහතා (කලාවාන)
 (කි.රු. சரத் முத்துவேகம் — கலாவான)
 (Mr. Sarath Muttetuwegama-Kalawana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, උදේ රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ මතු කළ අදහස් බොහෝදුරට ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයටත් පොදු කියා මම විශ්වාස කරනවා. ඒ සමහර ප්‍රශ්න එක සමානයි. මා උදේ මතු කලා ප්‍රශ්නයක්. ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයටත් ඒක ඒ විධියටම බලපානවා. "මණ්ඩලයේ සභාපතිතුමා අමාත්‍යාංශයේ ලේකම්වරයා ගැටියටත් තබා ගෙන ඉන්නේ මන්ද?" කියා මා උදේ ඇසුවා. මට නම් පෙනෙන්නේ නැහැ ඒ නිසා ලැබෙන ප්‍රයෝජනයක්. ප්‍රතිපත්ති සකස් කරන්නේ අමාත්‍යාංශයයි. ඒ සකස් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට තිබෙන මණ්ඩලයට ඒ ප්‍රතිපත්ති දත්වන නැතැත්තාම තමයි දෙකේම ව්‍යවස්ථාදායකයා සැටියට කටයුතු කරන්නේ. මා සිතන ගැටියට ඒක සතුටුදායක තත්ත්වයක් නොවෙයි. ඒ ගැන තැවත කල්පනා කිරීම යෝග්‍ය කියා මා සිතනවා.

මා උදේ මතු කළ තවත් පොදු ප්‍රශ්නයක් තමයි වැවිලිකරයේ වැඩ කරන කම්කරුවන්ගේ පඩිතඩි ප්‍රශ්නය. දිවයිනපුරාම ගරු මන්ත්‍රීවරුන් ඒ ගැන සඳහන් කලා. වතුකරයේ කම්කරුවන්ගේ පඩි වැඩි කරන්නට බැරි නම් අඩු වශයෙන් රජයෙන් රජයේ සේවකයන්ට අනුමත කළ දීමනාවල්වත් වතු කම්කරුවන්ට ගෙවන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඒක නොගෙවීම බලවත් අසාධාරණයක්. ජනතා වතු සංවර්ධන මණ්ඩලයක් රාජ්‍ය වැවිලි සංස්ථාවත් ඒක කරනවා.

ඒක නොගෙවන්නට හේතුවක් ගැටියට අද උදේ මන්ත්‍රීවරයෙක් කීවා. "පඩි පාලක සභාවෙන් ඒක අනුමත වුණේ නැහැ" කියලා. ඒක නරකයක් නොවෙයි. පඩි පාලක සභාවේදී ඒක කම්කරු නියෝජිතයන් මතු කලා. ඒ අවස්ථාවේදී භාමිපුතුන්ගේ නියෝජිතයන් ගැටියට ඉන්න වැවිලි සංස්ථාවේ නියෝජිතයන් රජයෙන් පත් කර සිටින අනෙකුත් නියෝජිතයන් තමයි ඒ යෝජනාවට විරුද්ධව ජන්දය දුන්නේ. එම නිසා වතු කම්කරුවන්ට ඒ දීමනාවල් ලබා ගන්නට බැරි වුණා.

The other matter, Mr. Deputy Chairman, is the question of the profits and losses of the JEDB. I think we are in a very serious situation in regard to this matter. When you take this question of profits and losses, I think, it is deceptive to take it in the context of rupee earnings because we have devalued the currency so much that today you can show less losses when you show them in rupees. What was the position when we sold tea at Rs. 20 a pound? On an average we were earning about three dollars. At Rs. 20 and Rs. 25 a pound in 1977 we were earning about three dollars in foreign exchange. Today we are selling at between Rs. 45 and Rs. 50 a kilogram or a pound, but in dollars, in foreign exchange, we are not getting even two dollars. So that, in spite of the foreign exchange earnings, our tea sales have dropped. But what is worse is that even when shown in rupee terms the situation is rather bleak. The last available report of the JEDB is for 1981, and at page 13, having reviewed the financial results, having given the statistics, it says :

" From the above statistics it would be seen that after a progressive trend in the 1st and 2nd years of operations the Board has continued to suffer losses in the recent years up to the year under review. However, there was a recovery in 1980, but the year 1981, had been adverse."

Then it goes on to say that the main reason for the fall in the working profit on the operations of the year 1981 is the disproportionate increase in expenditure including crop diversification. The problem is not what the reasons are, but given an increased rupee earning, in spite of a given increased rupee earning, the JEDB and the SLSPC continue to suffer losses. This situation cannot continue. That is in spite of the fact that the greatest possible encouragement has been given to this sector. The position today in the JEDB, I am told, is that they cannot even furnish on call a vehicle inventory of the JEDB. Some of the property that has been taken over from the Land Reform Commission and from certain companies have not been properly inventorised. That is the position in the JEDB.

But what do they go and do? Recently, I saw in the papers that the Chairman of the JEDB had purchased a tea pot for one million rupees at some auction. I mean, this type of grandiose behaviour might be all right for some organisation that is doing well, earning profits, but when they are in the doldrums like this, when they are running on loans and on overdrafts, then they must be a little more circumspect in the way they behave themselves in regard to the expenditure that they undergo. I do not want to go into all this personal expenditure that is incurred by various people because it might sound petty. In fact the JEDB is not working in a business like manner, nor is the SLSPC working in a business-like manner, but they are depriving the workers of the Government approved increase in salary and are themselves really having quite a carnival of a

time at the expense of the public. So, that is the position. I think the JEDB and the SLSPC—now we are dealing with the JEDB—should really look into this question much more seriously because we are dealing with a very important sector of the economy.

Since we are short of time, I do not want to take too long, but there is one other matter with regard to this so-called Lanka Estates Development Company. What actually is happening here? I have asked this question in regard to various other Ministries. What is happening is that there is an attempt at what the World Bank calls privatisation. Definitely in 1977 certain companies were called and discussions went on with them about whether these estates could be handed back to private management. Then, it was after that I think, when there were no takers, that this decentralisation took place. Subsequently now a very subtle form of privatisation is taking place with the inception of the Lanka Estates Development Company.

I would like to know from the Deputy Minister categorically how many estates and what acreages were sold or leased out to private individuals or companies. First of all, there is a violation of the land ceiling law. But let that be. What has actually happened to public land that was owned or managed by either the Land Reform Commission or the JEDB? How much has been given to private companies? I am told that certain estates in Uva, Nuwara Eliya and up-country areas have been given to private companies.

ගැරඳි හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேராத்)
(Mr. Harold Herath)

Only two.

සරත් මුත්තේවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

What are the acreages? (*Interruption*) But is that going to stop? Or is this an ongoing process where you are going to lease out more and more what you call unprofitable land, marginal land? You are going to lease them out to companies and private individuals. What is more, in our area, in my electorate the Lanka Estates Development Company is acting in the most peculiar manner. They have called for tenders or bids to sell or lease out land and they have to get the written consent of the ex-MP of the area. I cannot understand this. If somebody is going to purchase the land or going to take a lease of the land paying hard cash, why must he get the permission of the ex-MP for that? Ex-MP or the future MP., why should anybody's permission or consent be necessary? This is a very very devious way in which certain people are given the opportunity to throw their weight about. It is nothing else. If it is only throwing their weight about, it does not matter, but they may be throwing something else. But, anyway, this is only an attempt being made to allow people to throw

their weight about in the areas by getting their consent also to the question of leases or sales of land by the Lanka Estates Development Authority.

I do not know whether the Lanka Estates Development Authority or Company comes under you. (*Interruption*) It comes under you? Then, in that case I would like to ask you what is the purpose of this? If the Lanka Estates Development Company is going to lease out or sell land, why should any particular individual, whether it be the present MP, or the ex-MP when there is an Opposition Member—why should their consent be necessary? I would like the Hon. Deputy Minister to categorically state on the floor of this House that, if the Lanka Estates Development Company is selling or leasing land nobody's consent is necessary, except the cash that is necessary to purchase the land, because a lot of things are happening and a lot of people are cashing in on this business. So I would like to tell the Hon. Deputy Minister. "This is what is happening". This kind of thing happened even during the time of the previous government in respect of certain matters about the allocation of the 50 acres and I think all of you know what happened. I do not want to go into that, but it is going to happen again if you do this kind of thing, and I think it will be very salutary if the Deputy Minister were to say that nobody's consent is necessary if there is somebody prepared to buy the land and if it is your policy to sell, then sell it for cash.

ගැරඳි හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேராத்)
(Mr. Harold Herath)

The permission of anyone is not necessary.

සරත් මුත්තේවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

But actually the impression given in the area is quite a different one.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

I raised the same issue and I understand those estates are to be taken back to the JEDB.

සරත් මුත්තේවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

You have no fixed policy on the matter. One day you are giving to the Lanka Estates Development and another day to private companies. You cannot go on like this. You cannot play ducks and drakes with the estates. You must have some fixed policy at least for a few years hence. That is why all this is happening. I do not want to go into all this other information that is available, but the actual position is that if there is no agreed policy now, even this so-called decentralisation—is it in fact a decentralisation? How much authority do the decentralised Boards have? In regard to what matters and in what areas can they take

[සරන මුත්තේටුවෙගම මහතා]
 decisions? Really that is the position. I do not want to take time. I see the Deputy Minister looking at the clock. But even if he has double the time that he actually wants he will not be able to enlighten us very much.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (ශ්‍රී ජය ප්‍රසාද මුත්තේටුවෙගම)
 (Mr. Deputy Chairman of Committees)

Hon. Member, the Minister has also to answer and I have to give him time.

සරන මුත්තේටුවෙගම මහතා
 (ශ්‍රී ජය ප්‍රසාද මුත්තේටුවෙගම)
 (Mr. Sarath Muttetuwegama)

Then I will sit down.

සුනිල් රංජන් ජයකොඩි මහතා (පොල්ගහවෙල)
 (ශ්‍රී ජය සුනිල් රංජන් ජයකොඩි — බොරැල්ල)
 (Mr. Sunil Ranjan Jayakody - Polgahawela)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, කාලවේලාවේ හැටියට කෙටියෙන් කතා කරන්නයි සුදුසු වන්නේ. 1977 ට පෙර තිබුණු ආණ්ඩු කාලයේදී වඩා මෑත කාලයේදී රජයේ වැටීලා සාස්ථව, ජනවසම හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන මේවායේ ඉඩම් විශාල දියුණුවක් ලබා තිබෙන බව අපි දන්නවා. 1977 ට පෙර තිබුණු ආණ්ඩුවේ පාලනය උඩ, අපටත් 1981 වන තුරුම ඒ දියුණුව ලබා ගන්නට බැරි වී තිබුණා. 1981 ක් පස්සේ ඒ කොඩි වතුන් දියුණුවක් ලබා තිබෙනවා.

දැන් අපි ගරු ඇමතිතුමාට එක් කාරණයක් පැහැදිලි කරන්නට ඕනෑ. ගිය ආණ්ඩු කාලයේදී අක්කර පණතට වැඩි ඉඩම් පවරා ගනු ලැබූ අයට මේ ආණ්ඩු කාලයේ දැන් වන්දි ගෙවනවා. ඒ ගෙවන්නේ එල්. ආර්. සී. ඉඩම්, සමහර අයට ජනවසමේ ඉඩම්වලින් අක්කර පණත, සියය දෙන්නට උත්සාහ කරනවා. ජනවසම මගින් පාලනය වන වතු එල්. ආර්. සී. වතු වාගේ වන්දි වශයෙන් ලබා දීමට ක්‍රියා කරන්නට එපා. යම් ආසනයක තිබෙන ජනවසම වන්නක් ඒ විධියට කඩා දීමෙන් එම ආසනයේ ජීවත් වන අයට විශාල පාඩුවක් වෙනවා. රටේ ආදායමට විශාල හානියක් වෙනවා. එහිසා ජනවසම වතු වන්දි ගෙවීමට සම්බන්ධ කරගන්නට එපායයි මම කෙටියෙන් පැහැදිලි කරන්න ඕනෑ.

ඒ වාගේම තවත් කාරණයක් කිතයන්නට ඕනෑ. මේ ආණ්ඩුවේ පාලන කාලය අවුරුදු හයක් ගත වී තිබියදීත් ජනවසමේ රඳුල අධිරාජ්‍යවාදී පාලනය තවමත් විකටික තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තැනෑ. සමහර නිලධාරීන්, කප්පුරුන්, තවමත් සුදු අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය කිහිල්ලේ ගහගෙන සිටිනවා. එවැනි සමහර නිලධාරීන් තවමත් ජන වසම තුළ සිටින බව මම 'සන්නෝෂයෙන්' මතක් කරනවා.

මන්ත්‍රීවරයෙක්
 (අක්ෂත්තවරු ඉරුවා)
 (A Member)
 සන්නෝෂයෙන්ද? කතාගාවුවෙන්ද?

සුනිල් රංජන් ජයකොඩි මහතා
 (ශ්‍රී ජය සුනිල් රංජන් ජයකොඩි)
 (Mr. Sunil Ranjan Jayakody)

සන්නෝෂයෙන්, කතාගාවුවෙන්, දෙකෙන්ම මතක් කරනවා. ජනවසමේ පාලනය කොටස් තවසකට බෙදා ඇති, කඩුවේ සිටින නිලධාරී මහත්වරුන් අතර ඒ සියලු කොටස්වලට අයත් නිලධාරීන් සිටින නිසා, ඒ මහත්වරුන්ගේ පටන් සුපිරිත්තැන්වත්ව මහත්වරුන් දක්වා සිටින සියලුදෙනාම මේ කරුණු ගැන කල්පනා කරන්න ඕනෑ. මම මේ ගැන උදහරණයක් දෙන්නම්. පළාතේ මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ වුණේ, විරුද්ධ පක්ෂයේ වුණේ, හැම දෙපාර්තමේන්තුවකටම සම්බන්ධ වන, මැතිවරණ කොට්ඨාශයක මහජනතාව වෙනුවෙන් කැප වන ප්‍රධානියා. කොඩි අංශයේ වුණේ හැම දෙපාර්තමේන්තුවකම, හැම වන්නකම මුහුට සම්බන්ධ වෙනවා. දැන් සමහර වතුටුල සුපිරිත්තැන්වත්වරු හරියට ගවමන්ට ඒජන්ට්‍රා වාගේ. අපායේ

යමරජපුරුවෝ වාගේ. ඒ අය ජනවසමේ ඉඩම්වල පොල්ගෙඩි හතළිස් දහස් ගණන් කඩනවා වාගේ අපිත් පොල්ගෙඩිවලින් දිනලා ඇවිත්යයි ඒ අය හිතනවා ඇති. අපි ආණ්ඩු පක්ෂයේ වුණේ විරුද්ධ පක්ෂයේ වුණේ පොල්ගෙඩිවලින් කොටසි දිනලා ඇවිත් ඉන්නේ. ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ හෝ මන්ත්‍රීවරු ජනදයෙන් බලයට පත් වී වැදගත් ස්ථානයක් ගොබවන අයයි. තමුත් ජනවසමේ ඇතුළු නිලධාරීන් වතු පරිපාලනය පිළිබඳ සමහර වැඩවලදී, මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය වන අවස්ථාවලදී සම්බන්ධ වන්නේ තැනෑ. ඒ බව වතු සුපිරිත්තැන්වත්වරුන්ගේ පටන් ජනවසමේ ප්‍රධානියා දක්වා මම පැහැදිලි කරන්න ඕනෑ. එවැනි අවස්ථා විස්තර කර-කර මෙතැන දහලන්න කාලවේලාවක් තැනෑ. ගරු නියෝජ්‍ය සභාපතිතුමා කතාව තතර කරන්න කියයි.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (ශ්‍රී ජය ප්‍රසාද මුත්තේටුවෙගම)
 (The Deputy Chairman of Committees)
 දැනුත් වෙලාව දුන්නා හොඳටම ඇති.

සුනිල් රංජන් ජයකොඩි මහතා
 (ශ්‍රී ජය සුනිල් රංජන් ජයකොඩි)
 (Mr. Sunil Ranjan Jayakody)

ඔව්. තව විනාඩි තුනයි මම ගන්නේ. ඒ අංශයෙන් ඒ කාරණයයි මම තමුත්තැන්වත්ව පැහැදිලි කරන්නේ.

පැහැදිලි කළ යුතු අතෙක් කාරණය මේකයි. ජනවසමේ වතු කම්කරුවන් මොන ජාතියේ වුණේ—සිංහල අයත් ද්‍රවිඩ අයත් සිටිනවා—මවුත්ගේ පඩිය ගැන කල්පනා කරන විට මවුත් ඉතාම අසරණ පිරිසක් බව පෙනෙනවා. ඒ අයගේ පඩි ක්‍රමය මීට වඩා විධිමත් කළ යුතු බව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් වාගේම මාත් පිළිගන්නවා. ඒ අතරතුර සියයට එකක පුනරුත්ථාපන බද්දක් සම්බන්ධ වෙනවා. ගනන් වැටුණු මිනිසාට ගොතා ඇත්තා වාගේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් මම තම, වතුටුල කම්කරුවන්ගෙන් මේ බද්ද අය කරනවාට හරිම විරුද්ධයි. තමුත් මම එක්කරුණක් කියන්න ඕනෑ. 1970 දී බලයට පත් වුණු රජය ආණ්ඩුව වෙනස්වීමට බැරෑරුම් රජයේ සේවකයන්ගෙන් පමණක් නොව, වතු කම්කරුවන්ගෙන් පවා රුපියල් පණත, විසිපත, දහය ආදී වශයෙන් බලයෙන් අය කලා. මේ අවස්ථාවේදී මෙහි සිටින විරුද්ධ පක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් මන්ත්‍රීවරුන්ට මම ඒ කාරණය පැහැදිලි කර දෙන්න ඕනෑ. අතෙක් කවුරුත් මෙය කීවේ තැනෑ. එද ඒවා සම්බන්ධයෙන් තිනි. වතුලේබන තිබුණේත් තැනෑ. ඒ අතින් ගන්නාම, මේ රජය සියයට එකක පුනරුත්ථාපන බද්ද අයකිරීම සාධාරණයි. ඒ වුණත් වතුකම්කරුවන්ගෙන් එය අයකිරීම අසාධාරණ බවයි මම පැහැදිලි කරන්නේ.

මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ තැනෑ. පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ—මගේ ආසනයේ—උඩපොල්වත්ත, ඉදලවත්ත සහ ගාල්ලවත්ත කීයා ජනවසමට අයිති වතු තුනයි තිබෙන්නේ. උඩපොල්වත්තේ ඉදලවත්තේ පාලනය හොඳයි. 1981 ක් පස්සේ හොඳ පරිපාලනයක් මඳේ කටයුතු පවත්වාගෙන යනවා. තමුත් ගාල්ලවත්තේ පරිපාලනයේ විශාල අවුල් තත්ත්වයක් තිබෙන්නේ. එතන මන්ත්‍රී සමග කීසිම සම්බන්ධීකරණයක් තැනෑ. වත්තට මිනිගෙන් දගන්න බැහැ. පොල්ලෙල්ලක් ගැනවත් දන්නේ තැනි බුරුවෙක් ඒ සුපිරිත්තැන්වත්ව. මේ ගැන මම මීට කලින් සඳහන් කලා. මේ ගාල්ලවත්තේ මනුෂ්‍යයා එතනින් අයිති කර දන්න. ඒ පළාතේ අය සමග මගුගේ කීසිම සම්බන්ධයක් තැනෑ. මේ අවුරුදු ජනවසමේ වත්ත දියුණු කර තැනෑ. ඒ ප්‍රදේශයේ සිටින අය මේ ගැන හොඳින් දන්නවා. මෙහි කොහු මෝලක් ඉඳි කලොත් වඩා වඩා කම්කරුවන් වැඩෙහි යොදවන්න පුළුවන්. මේවා මොකුත් එතන කරන්න බැහැ. මනුෂ්‍යයාක් එක්ක සම්බන්ධයක් තිබෙන්න එපායෑ ඒවා කරන්න. මිනිසා කරන්නේ වෙන වෙනම වැඩ. එම නිසා කරුණාකර ඒ මිනිසා එතනින් අයිති කර දී ඒ පළාත් පාසිට්ට සහනයක් සලසා දෙන්න කීයා මම ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන්, මේ ජනවසම පහ කුරුණාගල දිස්ත්‍රික්කයේ බැගිරු උපකාර්යාලයේ සේවක පිරිසකගේ අදාලතාවක් ගැන පැහැදිලි කරනවා. මේ ප්‍රශ්නය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වතුපාලන සේවක II සේවකයන් ජනවසමට අනුයුක්ත කිරීම ගැනයි. ඒ කියන්නේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වතු පුද්ගලයන්ට බෙදා දීම නිසා ඒ තුරුදු

වතු අද ජනවසමට සම්බන්ධ කරලයි තිබෙන්නෙ. එසේ සම්බන්ධ කර තිබෙන වතු වල සේවක පිරිසට ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. මෙන්න මේ කොටසෙන් ඒක වඩාත් පැහැදිලි වෙනවා :

"1983 පෙබරවාරි මස පළවෙනි දින සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වතුපාලන සේවා II සේවකයින් එම අංශයෙන් පාලනය වූ ඉඩම් ද සමග ජනතා වතු සංවර්ධන මණ්ඩලයට පවරා ගන්නා ලදී. එදින සිට මේ දක්වා ජනවසම V ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ශාඛාව වශයෙන් ක්‍රියාත්මක විය. මෙම ශාඛාව 1984 වර්ෂයේ සිට ජනවසම V යටතට අනුයුක්ත කිරීමේ පියවරක් වශයෙන් සියළුම සේවකයන් සම්මුඛ පරීක්ෂණ කීපයකට කැඳවන ලද නමුත්, එමගින් ඒ පත්වීම දීම අත්හිටුවා එම සේවකයින් සහ ඉඩම් බොහොමයක් සීමා සහිත ලංකා වතු සංවර්ධන සමාගම වෙත භාරදීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ලැබී ඇත."

මේක අතිතකර කාරණාවක් බව තමුත්තාත්සේට පැහැදිලි කර දෙන්නවා. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාත් පැහැදිලි කර දුන්නා. ඒ අය කියන්නේ මේකයි. ඔවුන්ගේ ඉල්ලීම් දෙකක් තිබෙනවා ඒ මෙසේයි:

1. එහෙයින්, අතිගරු උතුමාණන්ගෙන් අප දඩි විශ්වාසයෙන් යුතුව ඉල්ලා සිටිනු ලබන්නේ, යෝජිත පරිදි මෙම වතු සහ සේවකයන් සීමා සහිත ලංකා වතු සංවර්ධන සමාගමට පැවරීමට ගෙන ඇති තීරණ අත්හිටුවා, ජනවසම සේවයට කැමති සේවකයින්ට යෝග්‍ය රැකියා අවස්ථා එම මණ්ඩලය තුළ පමණක් ලබාදීම.

2. ජනවසමේ රැකියාව සැපයීමට නොහැකි සේවක කොටස ඇත්නම්, ඔවුන්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හෝ වෙනත් වැවිලි ආයතනවල සේවය සඳහා අනුයුක්ත කරවන ලෙස ඉල්ලීම.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා ජනරජයේ)
(The Deputy Chairman of Committees)

You can table that.

සුනිල් රංජන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා ජනරජයේ)
(Mr. Sunil Ranjan Jayakody)

මම එය සභාගත කරන්නවා.* ඇමතිතුමා අතට පත් කරන්නවා. මට කථා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ස්තූතිවන්ත වෙන්නවා.

වැරුල්ඩ් හේරත් මහතා (ඇමතිතුමා) සහ නියෝජ්‍ය ජනතා වතු සංවර්ධන ඇමතිතුමා)

(ශ්‍රී ලංකා ජනරජයේ) — අනාමස්ඡරුම ඉගනනා නොපාඩු
(Mr. Harold Herath Minister and Deputy Minister of Janata Estates Development)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද මේ වැය ශීර්ෂය යටතේ ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පාර්ශ්වයේත් ගරු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් කථා කලා. ඒවා ඉතාම වටිනා කථා ගැටියට මම සලකනවා. මම හිතන්නෙ කුහු වතුමත්ලා පැන නැගූ සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් දෙන්න මට පුළුවන් වේවි කියා. එහෙම බැරි වූණෙන් මම බලාපොරොත්තු වෙන්නවා, ඒ සෑම මන්ත්‍රීතුමෙකුටම ලිපියක් මාර්ගයෙන් පිළිතුරු සපයන්න.

විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට මම ස්තූතිවන්ත වෙන්නවා. මේ වැය ශීර්ෂය පිළිබඳව කථාව ආරම්භ කෙළේ එතුමායි. එතුමාට මම මල් පොකුරක් දෙන්නයි බලාපොරොත්තුව සිටියේ. ඒට කලින් ගරු නුවරඑළියේ දිසා ඇමතිතුමිය නුවරඑළියෙන් මල් පොකුරක් දුන්නා. හේතුව මට නම් ගොයන්න කුමාරුයි.

අපේ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රශ්න සම්බන්ධයෙන් එතුමා ඉතාමත් සාධාරණ කථාවක් කලා. ඇත්ත වශයෙන්ම එතුමා කෙළේ නායකයෙකුගේ කථාවක්. එතුමා අතිවාසීයෙක්ම පිළිගන්නා එවකට රජයෙන් මේ වැවිලි සම්බන්ධයෙන් වැරදි සිදු වූණය කියා. ඒට කලින් හිටුණු ආණ්ඩුවලින් වැවිලි කර්මාන්තයට තැනක් නොදීම නිසා වැවිලි කර්මාන්තය දුර්වල තත්ත්වයකට පත් වූණය මේ රජයෙහුත් වැඩි වැඩියෙන් සංවර්ධන පියවරවල් ගත යුතුය කියන එකයි එතුමාගේ කථාවෙන් අනාවරණය වූණේ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මේ වකවානුව අපි මය සංඛ්‍යා ලේඛන කියවා, නිෂ්පාදනය වැඩි වූණේ කාගේ කාලයේද වැඩියෙන් විදේශ විනිමය උපයා ගන්නේ කාගේ කාලයේද කියා සොයන යුගයක් නොවෙයි. අපි සියලු දෙනාම එක් වී අදහස් ඉදිරිපත් කර මොන ක්‍රමයකින් ගෝ අපේ රටේ ආර්ථිකය රඳා පවතින මේ කෘෂිකාර්මික ස්ථිර වගාවන්හි — ගේ වේවා පොල් වේවා රබර් වේවා — නිෂ්පාදනය වැඩි කරන පියවර

* ප්‍රසංගකාලයේ තමා ඇත.

நானியத்திஸ் வைக்கப்பட்டிருக்காது.
Placed in the library.

මොනවාද ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ මොනවාද කියන එකයි, අපි මේ අවස්ථාවේදී වැදගත් විධියට සාකච්ඡා කළ යුතු වන්නේ. මෙය විවේචනය කිරීමේ අවස්ථාවක් නොවෙයි.

මොන මොන ව්‍යාපාර අපේ රටේ ආරම්භ කලත් මේ රටේ සංවර්ධනය සඳහා අපි තවමත් විදේශ විනිමය උපයන්නේ නේ, රබර් හා පොල්වලින්. ඒ නිසා අපි නිෂ්පාදනය වැඩි කරන්නට ඕනෑ. විශේෂයෙන්ම අපේ රටේ වැඩි වන අධික ජනගහනයට ඔරොත්තු දෙන අන්දමට අපේ නිෂ්පාදන ද්‍රව්‍ය සුළුවත් තරම් අපනයනය කරන්නට ඕනෑ. 1958 මේ රටේ ජීවත් වූණේ ලක්ෂ 75 යි. අද මේ රටේ 1,50,00,000 ක් ජීවත් වෙන්නවා. ඒ ජනතාවට සමසමව බෙදී යන අන්දමට එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවන් සපයන්නට — රැකියා නිවාස ඉදුම් හිටුම් ආදිය — ලැබෙන්නේ අපේ මේ ප්‍රාථමික ආර්ථිකය ආරක්ෂා කළොත් පමණයි.

බොහොම සාධාරණ කථා අහන්නට ලැබුණා. ඒ ගැන මම ස්තූතිවන්ත වෙන්නවා. එක් එක්කෙනාගේ කථාවලට විශේෂ අවධානය යොමු කරන්නට මට අමාරුයි. නමුත් මේ හුඟ දෙනෙකුගේ කථාවලින් අනාවරණය වූයේ මේ අවස්ථාවේ නිෂ්පාදනය අඩු වූණේ ඉඩෝරය නිසයි කියන එකයි. එය විරුද්ධ පාර්ශ්වයන් පිළිගන්නා. අපේ රජයේ මන්ත්‍රීවරුන් ඒ බව කීවා. අපේ ජීවිත කාලයේදී මෙවැනි ඉඩෝරයකට අපි මුහුණ දුන්නේ නැහැ. මාස හයක් නියැදීම ඉඩෝරය තිබුණා. අපේ වායනාවකට දැන් වැස්ස ඇවිත් අපේ ලිංවල වතුර පිරෙන්නවා. මගේ ජීවිත කාලයේදී මා ජීවත් වන ප්‍රදේශයේ ලිංවල වතුර තැතිව ගියේ නැහැ. එහෙත් මෙවර අපට බොහෝවත් වතුර තැතිව ගියා. එය පියලි ප්‍රදේශයක් නොවෙයි. පොල්වලට බොහොම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. නමුත් ඒ ප්‍රදේශයෙන් බොහෝවත් වතුර තැතිව ගියා. එවැනි වකවානුවක බොහොම දක්ෂ අන්දමින් හා අතර්ෂ අන්දමින් පුනරුත්ථාපන වැඩ කටයුතු, පොහොර යෙදීම හා පාලනය කිරීම කළ නිසා තමයි. සුළු වශයෙන් අපේ වගාවන්හි නිෂ්පාදනය අඩු වූණේ මේ පහර මේ තරම් ලීහීල් ලෙස වැදුණේ.

පොල් ගැනත් කථා කලා. ඉඩම් ප්‍රතිසංස්කරණය ගැන කථා කලා. රාජ්‍ය වැවිලි සංස්ථාව ගැන කථා කලා. වෙනත ගැන කථා කලා. ජනතා වතු සංවර්ධනය ගැන කථා කලා. මේ සියල්ලක් ගැනම කථා කලාම අපට ඒවාට පිළිතුරු දෙන්නත් සිදු වෙන්නවා. නමුත් විශේෂ අංගයක් ගැනයි. අපේ අවධානය යොමු කරන්නට ඕනෑ. අපි විශේෂයෙන්ම මේ වගාවන්ට අත හිත දී වැඩ කරන ක්ෂේත්‍රයේ උසස් අය හා කම්කරුවන් දිරිගන්වන්නට ඕනෑ. මෙය ඒ අය අධෛර්ය කරන අවස්ථාවක් නොවෙයි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ වතු වල පාලකයින් හුඟදෙනෙක් බොහොම මහත්සි වී වැඩ කරනවා. සියලුදෙනාම එහෙම යයි මම කියන්නේ නැහැ. There may be black sheep, Sir, among all the good people ඒ අය බොහොම දක්ෂ ලෙස මේවා මෙහෙයවූ නිසයි. මෙවැනි ඉඩෝරයකට මුහුණ දෙන්නට මේ වගාවන්ට පුළුවන් වූණේ. එසේ නොවූණා නම් විශාල පරිහානියකට පත් වෙන්නවා.

ගේ ගැනත් කථා කලා. අද මම පොල් ගැන කථා කරන්නට බලාපොරොත්තුව ආවේ නැහැ. නමුත් ඒ ගැනත් ගරු මන්ත්‍රීවරු කථා කලා. මේ ශ්‍රී ලංකාවෙන් 1/3 ක් තිබෙන්නේ පොල්. පොල්වල නිෂ්පාදනය අඩු වී තිබෙන්නේ සියයට 8 ටත් 10 ටත් අතර ප්‍රමාණයක්. බොහොම සුළු ප්‍රමාණයකින් නිෂ්පාදනය අඩු වී තිබෙන්නේ. රබර් හා ගේ ගැන බැලූවත් මේ ඉඩෝරය මත නිෂ්පාදනය අඩු වී තිබෙන්නේ බොහොම විකයි. ඒ නිසා මේවායේ පාලකයින්ට අපි විශේෂයෙන්ම ප්‍රශංසා කරන්න ඕනෑ. බොහොම දක්ෂ අධ්‍යක්ෂ මණ්ඩල සිටිනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වේවා, රාජ්‍ය වැවිලි සංස්ථාවේ වේවා, පොල් වගා මණ්ඩලයේ වේවා, පොල් සංවර්ධන අධිකාරියේ වේවා, පොල් පර්යේෂණායතනයේ වේවා. ඒවාට තෝරා පත් කර සිටින්නේ කාටවත් වචනයක් කියන්නට බැරි. මේ වගාවන් ගැන දැනුමක් හා අන්දකීමක් ඇති, මේ රටේ සිටින දක්ෂ අධ්‍යයන පුද්ගලයින් බව මම කියන්න කැමතියි.

මට බොහොම කණගාටුයි. මෑතකදී පුවත්පත්වල දකින්නට ලැබුණා, මේ වාගේ පුද්ගලයන්ටත් මඩ ගහලා තිබෙනවා. ප්‍රථමයෙන් මීට වඩා දක්ෂ උදවිය මේවා පාලනය කලාය කියනවා නම් ඇයි මේ වගාවන් මේ තත්ත්වයට පත්වූණේ කියා මා අහනවා. අද අපට පෙනෙනවා. මේවායේ හිඟ දියුණුවක්. මේ ස්ථිර වගාවන් හදිසියේ දියුණු කරන්න බැහැ. අවුරුදු හතක පහරක් වැදුණා නම් ඒ නිසා පස්සට ගිය ප්‍රමාණය ඉදිරියට ගෙන යන්න අපට නව අවුරුදු හයකටත් ඕනෑ වෙන්නවා. එමනිසා මේ තත්ත්වය උඩ මේ වගාවන් මේ තත්ත්වයෙන් පවත්වා ගැනීම ගැන ඒ මණ්ඩලවල අධ්‍යක්ෂවරුන්,

[නැරඳි කේරණ මහතා]

යහපතිවරුන් ඇතුළු ඒ පාලනය යටතේ කම්කරුවාගේ සිට ඉහලට සිටින සියලුදෙනාටම අපේ රජයේ සතුටු සිරිතැම්ම අපේ යුතුකමක් හැටියට සලකන්නට ඕනෑ.

මේ අවස්ථාවේ දී අපේ ගරු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ අදහස් ගැන මම කරුණු දක්වන්නට බලාපොරොත්තු වෙමිනි. අත්තිමට කරුණු දක්වූ ගරු මන්ත්‍රීතුමාගෙන් මම මුලින්ම පටන් ගන්නමි. මා හිතමිනු පොල්ගහවෙල ගරු මන්ත්‍රීතුමා (සුනිල් රත්නේ ජයකොඩි මහතා) කියා සිටියා [බාබා කීර්මක්] මගේ ප්‍රකාශය ගැන හිතට අමතර ගන්න එපා. මම විහිඳවටයි. එහෙම ප්‍රකාශ කරන්නෙ. තමුත්තාත්තේ කීවා මේ පොල්වලින් තොවෙයි කියා තමුත්තාත්තේ මේ මන්ත්‍රණ යහටට ආවෙ. ඒක ඇත්ත. හැබැයි, තමුත්තාත්තේගේ මැතිවරණ කොට්ඨාශයේ පොල් මිල අඩු වුනොත් බලන්න, ප්‍රතිඵලය මොකක්ද කියා. අද අපි ප්‍රශංසා කරන්නට ඕනෑ, අපේ පොඩි මිනිසුන්ට. සියයට අසූවක්ම පොඩි ඉඩම් හිමියෝයි මේ පොල් වගාව කරන්නෙ. තමුත්තාත්තේගේ මැතිවරණ කොට්ඨාශය වාගේ තට මැතිවරණ කොට්ඨාශ සියයක පමණ ජීවත් වන පොඩි මිනිසුන්ට තමයි මේ පොල් වගාව අයිති. මේක තමයි ජාතියේ වගාව. මේක තමයි සිංහලයා කළ වගාව. අත්කර කාල, අත්කර බාගය, අත්කර දෙක වශයෙනුයි මේ පොල් වගාව වැඩි වශයෙන් තිබෙන්නෙ. අපි පාර්ලිමේන්තුව ගැන කල්පනාකරන විට, ගම් මට්ටමේ උදව්‍යය ආර්ථිකය ගැනත් කල්පනා කරන්නට ඕනෑ. අපි යොයා බලන්නට ඕනෑ, මොන විධියටද මේ අය ජීවත් වන්නේ කියා.

අපේ රජයේ ප්‍රතිපත්ති මත අපට බැහැ අපනයනය තනර කරන්න. අපේ නිදහස් ආර්ථිකය අපට අවශ්‍යයි. නිදහස් වෙළඳාම අපේ රටට අවශ්‍යයි. විදේශ විනිමය අපේ රටට අවශ්‍යයි. මේ සියල්ලක්ම අවශ්‍යයි. අපේ රට සංවර්ධනය කරන්නට. මේ අවස්ථාවේ දී ඇතිවුණ, පොල් හිඟයක්, ලෝක වෙළඳ පොළේ ඇතිවුණ පොල් හිඟයක්, ඉඬෝරය හා වෙනත් තොයෙකුත් ගේතුන් නිසා පොල් නිෂ්පාදනය කරන හැම රටකම පොල්වල අඩුවක් ඇතිවුණ. මේ ලඟදී මස රටවල් හැම එකකින්ම මෙහි ආවා. අපි ප්‍රශ්න කලා ඒ ඒ රටවල පොල් මිල කොහොමද කියා. ඒ හැම රටකම වාගේ පොල් මිල මීට වඩා දෙගුණයක් පමණ වෙනවා. ඒ නිසා අපි ලෝක වෙළඳපොළට අපනයනය කරනවා පොල්. ශ්‍රී ලංකා ඉතිහාසයේ පොල්වලට කට්ටුවක් නොලැබුණු මිලකට අපි අපනයනය කරනවා, කපාපු පොල්, පොල් තෙල්, කොහු භාණ්ඩ, අඟුරු හා තවත් තොයෙකුත් ද්‍රව්‍ය. එමෙන්ම නිෂ්පාදිත ද්‍රව්‍යයකුත් අපි යවනවා. අද, 1983 දී මේ රටට විදේශ විනිමය වශයෙන් ලැබෙනවා ලංකා ඉතිහාසයේ කට්ටුවක් නොලැබුණු විශාල මුදලක් මේ පොල් ද්‍රව්‍ය වලින්.

විරුද්ධ පක්ෂයේ නායකතුමා කීවා, අපේ අපනයන අඩුවෙන යනවා කියා. තමුත් මේ වර්ෂය තුළදී පොල් භාණ්ඩ අපනයනයෙන් පමණක් රුපියල් කෝටි දෙසියයක් මේ ශ්‍රී ලංකාවේ ජනතාවට අපි ලබා දී තිබෙනවා.

අමරසිරි දෙවනගොඩ මහතා
(නි.ප. අමරසිරි දොංගුදා)
(Mr. Amarasiri Dodangoda)
පාඩුව කුසසියට

හැරල්ඩ් හේරත් මහතා
(නි.ප. හොරල්ඩ් හේරත්)
(Mr. Harold Herath)

වෙනත් පුළුවන්. මම එහෙම තර්ක කරන්නෙ නැහැ. එම නිසා දැන් තමුත්තාත්තේ ප්‍රකාශ කලා වාගේ ඒ උදව්‍යයන් ජීවත් වෙන්නට ඕනෑ. අපි කටුරුත් කැමිතියි හැම දෙයක්ම ලාබෙට ගන්න තිබෙනවා නමි. තමුත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. 1977 දී අපි කම්කරුවකුට ගෙව්වේ රුපියල් පහයි. දවසකට. තමුත් අද දවස් කුලියට වැඩ කරන්න වතු වලට කම්කරුවන් එන්නෙ නැහැ. ඒ අය වැඩ කරන්නෙ කොන්ත්‍රාත් ක්‍රමයට. කම්කරු කුලිය රුපියල් 45 ක් 50 ක් වෙලා තිබෙනවා. අපේ ප්‍රදේශයේ ගස් මදින තරුණයෝ ඉන්නවා. ඒ අය එන්නෙ මෝටර් සයිකල්වලින්. අද ආර්ථිකය වෙනස් වෙලා තිබෙනවා. කලින් තිබුණු ආර්ථික රාමුව නොවෙයි අද ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. මේවාට අපි පුරුදු වෙන්න ඕනෑ. අපි කට්ටුවක් පෙට්ටල් ගැලුමකට රුපියල් 60 ක් ගෙව්වෙ නැහැ. අපි කට්ටුවක් ගිනි පෙට්ටියට ගත 50 ක් ගෙව්වෙ නැහැ. අපි දෙහි ගෙඩියකට එකයි පහතක් ගෙව්වෙ නැහැ.

මුලින් කොළේ, මාලු, මස්, ඒ වාගේ එදිනෙද ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම ගන්නට අද වැඩියෙන් ගෙවන්නට අපට සිද්ධ වෙලා තිබෙනවා. මේවා නිපදවන උදව්‍ය ඉන්නවා.

අද තමුත්තාත්තේලා ගම්වලට ගිහිල්ලා ඔවුන්ගේ ආර්ථිකය දිනා බලන්න. එළවළු වගන මිනිහාගේ, පොල් ඉඩම් හිමියාගේ, වි වගා කරන ගොවියාගේ, මේ ආදී ගමේ ජීවත්වන අයගේ ආදායම දිනා බලන්න. පොල් තිබෙන ආසන වලට නොවෙයි, අනෙක් ආසනවලට යන්න. ඒ කාලයේ දුක් විඳුණ අසරණව සිටි, ආර්ථික අහිමියන් පෙරණු ගම්වලට අද ගිහින් බලන්න. කොහේ ගියත් තමුත්තාත්තේලාට පෙනෙයි, ලස්සන ගෙවල් හද තිබෙනවා. රූපවාහනී යන්ත්‍ර අරගෙන තිබෙනවා. හොඳට අදිනවා පලදිනවා. ඔවුන්ට මෝටර් සයිකල් තිබෙනවා, වෑන් තිබෙනවා. ඔවුන් සියලු දෙනම අද ජීවත් වෙන්නේ එද සිටියාට වඩා ලොකු දියුණු තත්ත්වයකින්.

එම නිසා මය පරණ තැටිය ගහලා කට්ටුවක් හරියක්නේ නැහැ. අරකෙ මිල කියද, පොල් ගෙඩියේ මිල කියද, තේ කෝප්පයේ මිල කියද, කියලා අහනවා. එහෙම නමි අපට තේ අපනයනය තනර කරන්න පුළුවන්. එහෙම තනර කලාම නැවත ගත 10 ට තේ කෝප්පයක් බොහෝ පුළුවන්. අද මේ රජය ගෙන තිබෙන ප්‍රතිපත්ති මත අද ජනතාවගේ අතට මුදල් ලැබෙනවා මය මිලට ගන්න. අපේ පොල්ගහවෙල ගරු මන්ත්‍රීතුමාගේ අපිත් මැතිවරණ යෙන් මැතිවරණයට ජනතාව ලඟට ගියා. අපි නිකමි මෙහි ආවා නොවෙයි. ජනතාවගේ වරම මතයි ආවේ. 1977 දී අපි ජනතාව ලඟට ගියා. 1982 සැප්තැම්බර් මාසයේදී ජනතාව ලඟට ගියා. ඒ ජනාධිපතිවරණයේදී අපේ ජන්ද සංඛ්‍යාව වැඩි වුණ. ඉන්පසුව නැවත දෙසැම්බර් මාසයේදී ජනතාව ලඟට ගියා. ඒ පැවැත්වූ ජනමත විචාරණයේදී ලැබුණු ජන්ද සංඛ්‍යාව ඊටත් වැඩියි. එම නිසා මේ විධියට වැඩ කටයුතු කර ගෙන යන්නටය කියා ජනතාව අපට අනුමතිය දී තිබෙනවා. එම නිසා ජනතාව අනුමත කළ මේ රජයේ ප්‍රතිපත්ති මා හිතන්නේ නැහැ. රජය වෙනස් කරයි කියා. මොකද, ජනතාව පිළිගෙන තිබෙනවා, අද පවතින තත්ත්වය හොඳයි කියා. ලංකා ඉතිහාසයේ පොල් ගොඩයක් රුපියල් 5 කට ගිය කාලයක් අපිට මතක නැහැ. ඒවාගේම හැබැයි අපිට මතක නැහැ, කම්කරුවකුට දිනකට කුලී වශයෙන් රුපියල් 50 ක් ගෙවූ කාලයක්. පොල් කඩන්න ගස් යන උදව්‍ය ඉන්නවා. ඒ අය හරියට වරුවයි වැඩ කරන්නේ. අතින් වරුව පොලියෙ තමයි ඉන්නේ. ඒ අය ඒ වරුවට රුපියල් 150 ක් පමණ හම්බ කරනවා. පොල් වැවෙන ප්‍රදේශවලට ජීවත්වන උදව්‍ය මේ කාරණය දන්නවා. අද පොල් කඩන උදව්‍යට, පොල් අදින උදව්‍යට, පොල් ලෙලී ගහන උදව්‍යට, කරන්න කාර්යයට, මේ සියලු තොටම ජීවත් වෙන්නට ඕනෑ. එම නිසා පොල් කර්මාන්තය මේ රටේ දියුණු කරන්න නමි අනාගතයක් මේ කර්මාන්තයට සලසා දිය යුතුය කියා තමුත්තාත්තේලා හිතනවා නමි අපි සාධාරණ මිලක් සලස්වා දෙන්නට ඕනෑ, පොල් නිපදවන්නට. පොල් නිපදවන්නන් හැම අසරණව සිටි, සිටින්නේ. ඒ අය ණය වෙනවා. හෙට්ටික් ණය වෙනවා. ඉඩම් බදිනවා. ඉඩම් විකුණනවා. එම නිසා මේ වාසනාවන්ත අවස්ථාවේදීවත් ඒ අයට අවස්ථාවක් ලබා දෙන්න ඕනෑ. මෙය තාවකාලික තත්ත්වයක්. This honeymoon is going to be short! මේ පොල් මිල හැමදම මෙහෙම තියෙන්නේ නැහැ. අද විශාල වශයෙන් පොල් ලෝක වෙළඳ පොළට ඇදී යනවා. එම නිසා මේ පොල් මිලී ගැනීමේදී මෝල් හිමියන්ට විශාල තරඟයට මුහුණ දෙන්නට සිදු වෙනවා. එවිට පාර්ලිමේන්තුවට පොල්වලට වැඩි මිලක් ගෙවන්නට සිදු වෙනවා. තමුත් රජය මේ සම්බන්ධයෙන් වැඩි පිළිවෙලක් සකස් කලා. අතර මැදියා ඉවත් කර, ගරු වෙළඳ ඇමතිතුමාගේ ආයතනයක් මගින් රජයේ වතු වල සියලුම පොල් අරගෙන ඒවා සාධාරණ මිලකට පාර්ලිමේන්තුවට, තනරවල සිටින උදව්‍යට බෙද දෙන්න වැඩි පිළිවෙලක් සකස් කලා. එහෙත් අද විශාල වශයෙන් පොල් ගැන විවේචනය කරනවා. මා දකිනවා, ඒ විවේචන ඇතුළත් ලියුම්. ජීවිතයටම පොල් පැලයක් හිටේව්වෙ නැති, තේ පැලක් හිටේව්වෙ නැති, රබර් පැලයක් හිටේව්වෙ නැති උදව්‍ය, මේ කර්මාන්තයේ ජාවාරම් කුලීන් ජීවත් වන උදව්‍ය, අපේ කාර්යාලවල, අපේ ආයතනවල දෙරටු ගානේ රස්තියාදු වෙන උදව්‍ය, තානාත්තරයක් දෙන්නය කියා මගෙන් ඉල්ලනවා. ඒ තානාත්තර ඉල්ලන උදව්‍යට මා කීවා තානාත්තර නමි මා දෙන්නේ නැහැ කියා. අද මේ විධියට අධ්‍යක්ෂවරුන්, ඇමතිවරුන් හා ප්‍රතිපත්ති විවේචනය කරමින් බොහොම විශාල ලියුම් ලියන්නේ ඒ වගේ උදව්‍ය පමණයි. හැබැයි, තත්ත්වය දක්නේ දකිනි. මය පුද්ගලයෝ ගැනත් දන්න උදව්‍ය දන්නවා. ඒ එකියා මා නමි ප්‍රකාශ කරන්න සතුටු නැහැ. මන්ද, සුඛයෙන් අපිට හැටුවට අපි සුඛයා හපන්නේ නැහැ. ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. තමුත් අද නිදහසේ අපට විවේචන කරන්න පුළුවන්. එම නිසා මේ වාසනාවන්ත රටේ ඒ උදව්‍යටත් ජීවත් වෙන්න අවස්ථාව සලසා තිබීම ගැන එක්සත් ජාතික පක්ෂයේ රජයටත්, අපේ නායකතුමාටත් අපි සතුටිවන්න වෙනවා.

"එල්.ඒ.ඩී" එක ගැනයි, ලංකා සංවර්ධන මණ්ඩලය ගැනයි, අර වෙන්දේසියකින් ගත්ත නේ පෝලිටියක් ගැනයි තොරතුරු මේ ස්ථානයේදීම ප්‍රකාශ කරන්නට කියලා කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේවටුවෙගම මහතා) කීවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහාපතිතුමා මෙය මිලදී ගත්තත්, මෙම වෙන්දේසියෙන් උපයන සියළුම ලාභ වතු කම්කරුවන්ගේ සුභ සාධක වැඩි සඳහායි, යොදවන්නේ.

'එල්.ඒ.ඩී' එක අර්ථ කොමිපැණියක්. එයින් අදහස් කළේ කුමක්ද?

Uneconomical land to be leased out to the private sector—that was the intention of floating this company called the Lanka Estate Development Company. Now we find that most of these supposed-to-be uneconomical lands are economical owing to the fluctuation of market prices of tea, rubber and coconut. So we have changed that policy now and thought that we will hand most of these lands back to the JEDB so that they could manage them. So far only two estates have been leased out. These are the specific questions asked by the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama): Rockwood Estate, tea 314 acres, leased out to Lanka Jupiter Reform Company (Private) Limited; and Gasnawa Estate, rubber 154 acres, leased out to K. B. Daniel and Sons. That is all that has been leased out. I think that is a 30-year lease on a number of conditions which have been laid down, namely that the work force will be retained, that all the people will be paid the same salaries as we paid, that the estates will be maintained in good and proper condition, that they cannot fragment these lands and so on. I think there are a hundred and one conditions laid down.

මන්ත්‍රීවරයෙක්
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
A Member)
Gasnawa is quite a good estate.

හැරල්ඩ් හේරත් මහතා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
Mr. Harold Herath)

Yes. At the time we leased out we thought otherwise. But today I think I fully agree with the hon. Member that the situation is different. Sir, there are a few more questions. The hon. Leader of the Opposition was very generous. He told us that he hopes that within the next six years we will develop the plantation industry in Sri Lanka.

තව අවුරුදු හයක කාලසීමාවක් එතුමා අපේ රජයටම ප්‍රදානය කලා. බොහෝම සත්තෝෂ වෙනවා. ඒ ප්‍රකාශය ගැන එතුමාට තව මල් පොකුරක් දෙන්නට සතුටුයි. එතුමාට හැකි යන්නට ඇති මේ රජය කිසි ප්‍රශ්නයක් නැතිව මේ සාර්වභූත ව්‍යාපාරය, මේ සංවර්ධනය, පුනරුත්ථාපනය, වගාව ආදිය තවත් අවුරුදු හයක් ගෙනයාමට කියලා. අපේ කථාවක් තිබෙනවා. "කට බොරු කීව්වත් දීව බොරු කියන්නේ නැහැ" කියලා. ඒවගේ නිකමම කියවුණා. අප විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා එතුමාට.

ඒවාගේම එතුමා කණගාටුව ප්‍රකාශ කලා වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය ගැන. එතුමා සමග මම සියයට සියයක්ම එකඟ වෙතවා. මේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය නිවාස, පාසල්, රෝහල් ආදී සෑම පහසුකමක්ම මීට වඩා දියුණු කරන්නට ඕනෑ. කුමන රජය වුවත් මේ සමාජ කොටසට කුඩම්මාගේ සැලකිල්ල තමයි දැක්වියේ.

අනිල් මුණසිංහ මහතා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
Mr. Anil Moonesinghe)
එක කම්කරු කොටසට දීලා. අනෙක් කොටසට දීලා නැහැ.

හැරල්ඩ් හේරත් මහතා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
Mr. Harold Herath)

ඒ තවත් අසාධාරණයක්. මම ඒ ගරු මන්ත්‍රීතුමා සමග එකඟ වෙතවා. අපි කම්කරු වෙතන වැඩිකර තිබෙනවා. වැටුප් වැඩිකර තිබෙනවා. මන්ත්‍රීතුමා, මේවා සියල්ලම එකපාර කරන්න අමාරුයි. තමුත් අපි සැහෙන දුරට කරගෙන යනවා. විරුද්ධ පාර්ශ්වයේ කාසකතුමා තම කීවා, "ඇයි මේ තරම් ගෙවල් හදන්නේ; එහෙම හැදුවාම අනෙක් අය ජීවත් වඩා අසහනයට පත්වෙනවා; කරනවානම් සේරම කරන්න" කියලා. සේරම එකපාරටම කරන්න අමාරුයි. කොහෙත් හෝ පටන් ගැනීමකුත් තිබෙන්න ඕනෑ. වතු සංවර්ධන මණ්ඩලය නිවාස "විවිත් කොටස්" දෙපතක් හද තිබෙනවා. තවත් තවසිය අසුභවයක් පුනරුත්ථාපනය කරනගෙන යනවා. Modernizing, improving the conditions පාසල්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන්නේ. සැහෙන දුරට කරගෙන යනවා. ඩිස්පැත්සර්වලට රෝහල්වලට කවදවත් තිබුණේ නැති දෙවල් දී ගෙන යනවා. බෙහෙත්, ශාණ්ඩ අදිය පමණක් නොවෙයි. මීට පෙර අසාධ්‍ය ලෙඩ්ඩු රෝහලකට ඩිස්පැත්සර්වලට කපේ නියාගෙනයි යන්න ඇත්තේ. දත් මේ වතු වල අමාරු ලෙඩ්ඩු ගෙනයන්න. මාතා නිවාසවලට යන්න මේ වතු වලට "ඇම්බියුලන්ස්" දී තිබෙනවා.

පොල්ගහවෙල ගරු මන්ත්‍රීතුමා (සුඛිල් රංජන් ජයකොඩි මහතා) කියන දේවල් මට තවමත් මතක් වෙනවා. එතුමා කීවා, කොහේදේ වත්තක "බුරුවෙක්" ඉන්නවාය කියා. ඒ "බුරුවාට" ගැණු සතෙක් ගෙත් දුන්නොත් හොඳ නැද්ද? පොල් වතු වල පමණක් නොව වෙනත් වතු වලත් ඒ වගේ උදවිය ඉන්නවා; මහජනයාගේ සේවකයන් හැටියට සේවය කොකරන උදවිය ඉන්නවා. ගරු මන්ත්‍රීතුමා, අපි උත්සාහ කරන්නේ—

නියෝජ්‍ය කාරක සහාපතිතුමා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
The Deputy Chairman of Committees)
Hon. Minister, please address the Chair.

"මන්ත්‍රීතුමා" කියන්න එපා. "නියෝජ්‍ය සහාපතිතුමා" කියා මූලාසනය අමතන්න.

හැරල්ඩ් හේරත් මහතා
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
Mr. Harold Herath)

ගරු නියෝජ්‍ය සහාපතිතුමා, තමුත්තාන්සේ මගේ අවධානය තවත් දෙකට යොමු කලා. තමුත්තාන්සේ කල කථාව මම විශේෂයෙන් අගය කරනවා. තමුත්තාන්සේ වටිනා කථාවක් කලා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් පටන් ගත් කටයුතු ඉදිරියට ගෙන යන්න ඕනෑ. පිළිවෙල තමුත්තාන්සේ පෙන්වා දුන්නා. මේ කරණය සම්බන්ධයෙන් තමුත්තාන්සේ මාත් එක්ක නොයෙකුත් අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තමුත්තාන්සේගේ අමුතු වැඩ පිළිවෙලක් තිබෙනවා. අපි ඒකත් ඉදිරිපත් කරන්න ඕනෑ. සාර්වභූත වුණා හෝ නොවුණා හෝ එවැනි අදහස් ප්‍රකාශ කිරීම බොහෝම වැදගත්. එම නිසා ගරු නියෝජ්‍ය කාරක සහාපතිතුමා, මූලාසනයේ වාඩි වෙන්න ඉස්සල්ලා තමුත්තාන්සේ මේ ගරු සහාපති කල ඒ වැදගත් කථාවට මගේ ස්තූතිය පිරිනමන්න කැමතියි.

අපි කම්කරුවන් වෙනුවෙන් ඉස්පිරිසාල, ඉස්කෝල අදී දේවල් හද දෙනවා; දියුණු කර දෙනවා. ඒ බවත් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.

ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා බොහෝම සාධාරණ කථාවක් කලා. පුනරුත්ථාපන බද්ද වතු කම්කරුවන්ගෙන් අය කර ගන්න එපායයි එතුමා කීවා. ඒ වගේම කම්කරුවන්ගේ වැටුප් ගැන, දීමනා ගැන එතුමා බොහෝම වේගවත් කථාවක් කලා. එතුමා කම්කරුවන් එක්ක ජීවත් වන මන්ත්‍රීතුමෙක්. එම නිසා ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ගැන එතුමා හොඳට දන්නවා. තමුත් පුනරුත්ථාපන බද්ද වශයෙන් සියයට 1 ක් අය කර ගැනීමේ තීරණය ගන්නේ නම් මේ මණ්ඩලය නොවන බව එතුමාට පෙන්වා

[නැරඳි සේවක මහතා]

දෙන්න කැමතියි. ඒක රජයේ තීරණයක්. එම නිසා ඒ ගැන දෙවනුව කල්පනා කරන්න සිද්ධ වෙයි. ලබුකැලේ වත්ත ගැනත් එතුමා කතා කලා. ඒ සම්බන්ධයෙන් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කොට එතුමාට සාධාරණ පිළිතුරක් එවන්න බලාපොරොත්තු වෙතවා.

කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (අතන්ද දසනායක මහතා) බොහෝම වැදගත් කතාවක් කලා. "අසුවල් වතුවලින් ලාභ තිබෙතවා, අසුවල් වතුවලින් පාවුයි, අසුවල් ඒවායේ නිෂ්පාදනය වැඩියි, අසුවල් ඒවායේ නිෂ්පාදනය අඩුයි" යනාදී වශයෙන් එතුමා කරුණු ඉදිරිපත් කලා. මේවා සිද්ධ වෙන්නේ කාලගුණය මතයි. පොල් වේවා, තේ වේවා, රබර් වේවා ඒවායේ නිෂ්පාදනය සරු වීමට හොඳ කාලගුණය අත්‍යවශ්‍යයි; පෝර යෙදීම අත්‍යවශ්‍යයි; පුතරුත්ථාවත වැඩකටයුතු අත්‍යවශ්‍යයි, දක්ෂ පාලනය අත්‍යවශ්‍යයි. මේ සේරම කරුණු එකට සම්බන්ධ වුණේ තැත්වම් කවදවත් නිෂ්පාදනය වැඩි වෙන්න බැහැ, වත්තේ පාලකයා කොයි තරම් මහත්සි වුණත්.

අතෙක් අතට ඉඩේර කාලෙක මහත්සි වන්නේ කොහොමද? මම පොල් ගැන සැහෙන්න දන්න කෙනෙක්. එම නිසා අර විධියේ විවේචන ලියන උදව්‍යයෙන් මම අහන්න කැමතියි, ප්‍රශ්නයක්. ඉඩේර කාලෙට වත්තක කරන්න පුළුවන් මොනවාද? සමෝච්චි කාණු කපන්නද? පෝර කරන්නද? "හැරෝ" කරන්නද? හාත්තද? වැටක් ගහන්නද? කම්බි කණුවක් හිටවන්නද?

Everything comes to a standstill. So we have had a very narrow escape and I think we should thank everybody who was in control of this plantation. It is because of the steps they had taken earlier that we escaped very lightly.

Then I think the hon. Member for Baddegama and the hon. Member for Matugama also wanted to know about this school. (Interruption.) I am made to understand that there is a farm school at Gannoruwa training agriculturists. That is one school. Then there is a school of agriculture at Peradeniya training agricultural officers, agricultural instructors and farm school officers. Then there is the Faculty of Agriculture at the Peradeniya University. As regards plantation, there is a school especially for plantation management at Colpetty run by the Ministry of Plantation Industries.

අතිල් මුණසිංහ මහතා
(ති.රු. අනීල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

But that is insufficient when we consider the vast number of people and lands that the Hon. Minister has to deal with. There should be a new institution created.

හැරල්ඩ් හේරත් මහතා
(ති.රු. හාරෝල් ඉරෙත්)
(Mr. Harold Herath)

I think we should consider that proposal taking into consideration the vast acreage covered by tea, rubber and coconut in this country and seeing the importance of these three crops for our economy. We must have trained, knowledgeable, efficient and honest people. So all these industries needs the best possible treatment from the Government and I should thank the Hon. Minister of Finance for having caught the nerve centre of the economy this time in his Budget.

මන්ත්‍රීවරයෙක්
(අනුප්පත්තවාර් ඉරෙත්)
(A Member)
Actually we are happy.

හැරල්ඩ් හේරත් මහතා
(ති.රු. හාරෝල් ඉරෙත්)
(Mr. Harold Herath)

Actually the Budget of the Hon. Minister of Finance is a very green Budget. We know he introduced very revolutionary fiscal measures in 1977. Year after year his Budget improved without casting burdens on the common man, the man on the street. He improved his economic policies and we found the economy of this country strengthening, and this year of course we always told him that the plantations were important and I think his main concentration of his Budget proposals this year was on the plantation sector. I think we should thank him very much. He presented his seventh Budget. It is not a very easy thing to present seven Budgets in a row because politicians are vulnerable and Finance Ministers are more vulnerable. Seven has always been our lucky number. In 1977 we came into power and I think this year the seventh Budget of the Hon. Minister is going to bring lots of changes in this country for the future, not only for the next year. I think the burdens of the common man, the ordinary man, the person who suffered economically is going to be benefited by his Budget.

Sir, I do not think I have time to enumerate the various development schemes the JEDB has put through this year in 1983. Productionwise the JEDB has come down a little in 1983. Where our finances are concerned, this year the JEDB performance has been very good. It appeared in the "Daily News" of today. The latest figures published reveal current boom conditions for the plantation producer. This will mean tidy profits for both Janatha Estates Development Board and the State Plantation Corporation. In the latest performance report covering the first three quarters of this year, January to September, the Ministry of Plan Implementation has reported that the JEDB recorded a working profit of Rs. 670 million at estate level. I think we are coming out of the wood where our economy is concerned. The JEDB is performing well and the prices are improving—That is one of the main reasons—The high-grown teas, the medium-grown teas, and the low-grown teas are fetching double what they were fetching in the period from January to June 1982. We have gone on a large extent for replanting, underplanting and in-filling.

අතිල් මුණසිංහ මහතා
(ති.රු. අනීල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Although prices have improved, still from the point of view of the dollar prices we still have not come up to the high figures we had earlier. So that you can take that

into consideration particularly in the mid-grown teas and carry out your diversification programmes for the coming period, so that you can increase your output per hectare, maximise it and have other diversified crops.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)

Thank you. I am thankful to the hon. Member for Matugama for that. We have diversified 450 hectares,—that is over 1000 acres with minor export such as pepper, coffee, cloves and cardamoms. Interplanting was also undertaken on 342 hectares.

Development : Tree crop rehabilitation tea project 1 in Maskeliya, Dikoya districts, continues to be well administered and programmes implemented. A new building to house the soil testing laboratory had been computed and equipment received. This project is aided by the International Development Association. Thirty development projects have made good progress during the year under review. Five tea factories in the Badulla region were rehabilitated. Much attention was also given towards providing the workers with better housing and welfare facilities. Good progress has been made under the two phases of the tea rehabilitation and diversification projects in Hatton, Nuwara Eliya, Kandy and Nawalapitiya regions. 7,361 hectares of field rehabilitation and 750 hectares of diversification have been completed up to June 1983.

Health and Welfare : Much work was undertaken to improve the living conditions of the workers and their families during the year under review. A total of 148 creche attendants were given basic and in-service training and a supplementary feeding programme for children attending the creches were commenced. Ten estates in the Kandy, Badulla and Kegalle districts had undertaken water supply and sanitation. We are giving them water service now, projects under UN assistance. Provision is also being made to extend the schemes to neighbouring villages. In order to provide an added means of recreation, 250 television sets were installed during 1982. 52 plantation family welfare supervisors who completed their programme of training were posted to JEDB estates. 35 new poly-clinics were identified by the Regional Medical Officers and approval obtained from the Family Health Bureau. The required basic equipment had been supplied to these newly formed estate poly-clinics. A total of 205 poly-clinics have been established up to date.

I thank the House and all the hon. Members who participated in this Debate. I am very sorry if I have left out any matter which was raised during the course of the Debate. I would go through every one of them and make every endeavour to see that these are replied.

Where the wages are concerned, Sir, I agree with some of my brother Members of Parliament. But since 1977 the wage hike up to 1983 for these plantation workers had been as follows : The workers in tea estates have got a wage hike of 143 per cent, workers in rubber estates have got a wage hike of 85 per cent, and the workers in the coconut sector have received a wage hike of 154 per cent. Their wages have been raised but yet I feel that there is justification that we should look after them better, and as the Deputy Minister of State Plantations mentioned earlier in the House, both of us will take this matter up with the authorities concerned and see that the workers—

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Particularly the rubber workers.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)

—not only the workers on rubber estates, but specially the workers on tea estates—get some relief. I think the workers on coconut estates are fairly well off. Something has to be done with regard to the workers on tea and rubber estates and their standard of living should be improved. The statutory allowance which they should get is given. At the moment the JEDB has implemented an incentive scheme—

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

When you pay less, the private sector pays a very much lower wage. Some workers employed in rubber estates in the Matugama area get only Rs. 10 per day.

හැරල්ඩ් හේරත් මහතා
(திரு. ஹரால்ட் ஹேரத்)
(Mr. Harold Herath)

Yes, that is not a living wage. I would certainly look into these matters and bring them to the notice of the Hon. Minister in charge of the Ministry.

Lastly, Sir, I wish to thank all the Chairmen and Directors of the Board, the Secretary of the Ministry and all the officials in the Janatha Estates Development Board and the staff for their very co-operative attitude, for their courtesy and kindness in all matters when problems as regards the administration of the estates arose.

சு. சூ.

மேல வகாவே டிவசாத மூடணை சடனா ஸாகிச கபாவில கிவரீ கல ஸுது துந் டகவிலு ரீசி மந்திந் மிந் பிவநகக் கை பகி பிவ
சுதூரீலிவ டகவா பிவ பிவநக துந்ஸாபி சாசகாரக வைந

1984 சனவரி 4 வந கடி

கைஓக்தவா லூவை ஸே பிவ ஸுதுகி.

குறிப்பு

அங்கத்தவர்கள் இதுகிப் பகிப்பிந் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிந்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பகிப்பாகிரியருக்கு

1984 ஜனவரி 4, புதன் கிழமைக்குப் பிந்தாமந்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD,

not later than

Wednesday, 4th January 1984

Contents of Proceedings	:	From 10.00 a.m. to 8.01 p.m. on 21.12.1983
Final set of manuscripts received from Parliament	:	9.05 p.m. on 22.12.1983
Printed copies despatched	:	23.12.1983 evening

